



# පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

## නිල වාර්තාව

(අශෝධිත පිටපත)

### අන්තර්ගත ප්‍රධාන කරුණු

**ප්‍රශ්නවලට වාචික පිළිතුරු**

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත :  
පළමුවන වර කියවන ලදී

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත :  
පළමුවන වර කියවන ලදී

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත :  
ජාත්‍යන්තර සිංහ සමාජයේ දී සක්‍රීය 308 ජ - ජාතික සංවර්ධන පදනම  
භාරය (සංස්ථාගත කිරීමේ) - ජී. වි. ජස. ද සිල්වා මහතා - පළමුවන වර  
කියවන ලදී

පිරිවැටුම් බදු පනත : නියමය

පල්ලේබැද්දේ ශ්‍රී සංඛපාල රජමහා විහාර සංවර්ධන සභාව (සංස්ථාගත  
කිරීමේ) පනත් කෙටුම්පත :  
දෙවන වර කියවා " ජ " ස්ථාවර කාරක සභාවට පවරන ලදී

**පරිපූරක මුද්‍රල :**

ග්‍රාමීය වාර්ෂික පුනරුත්ථාපන යෝජනා ක්‍රමය ආදිය  
වාර්ෂික දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි නිර්මාණය හා වැඩිදියුණු කිරීම  
මහ ගොවිජනපද පදිංචිකරුවන්ට ආහාර සහනාධාර  
සංස්කෘතික අමාත්‍යාංශය - ආරක්ෂක සේවාව  
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව - ආරක්ෂක සේවාව  
මානතොට පැරණි වරායේ කැණීම්  
ප්‍රස්කොළ ලේඛන සමීක්ෂණය කිරීම  
ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය - විදේශ ආධාර

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනත් කෙටුම්පත :  
දෙවන වර කියවීම - විවාදය කල් තබන ලදී

වෙළඳ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත : සිනෝර් සංවර්ධන පදනම  
පිළිබඳ නියෝග  
විවාදය කල් තබන ලදී



## பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்ளடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்  
நீதித்துறை (திருத்தம்) சட்டமூலம் :  
முதன்முறை மதிப்பிடப்பட்டது  
குற்றவியல் நடவடிக்கைமுறைச் சட்டக்கோவை (திருத்தம்)  
சட்டமூலம் :  
முதன்முறை மதிப்பிடப்பட்டது  
தனியங்கத்தவர் சட்டமூலம் :  
சருவதேச சிங்கக் களரிகள் மாவட்டம் 306ஏ — தேசிய அபிவிருத்  
தித் தாபன நம்பிக்கைப் பொறுப்பு (கூட்டிணைத்தல்) — [திரு. ஜி.  
வீ. எஸ். த. சில்வா] — முதன்முறை மதிப்பிடப்பட்டது  
மொத்த விற்பனைவரிச் சட்டம் : கட்டளை  
பள்ளேபெத்தே ஸ்ரீ சங்கபால றஜமகா விகாரை அபிவிருத்திச் சபை  
(கூட்டிணைத்தல்) சட்டமூலம் :  
இரண்டாம் முறை மதிப்பிடப்பட்டு நிலைக்குழு “ ஏ ” க்குச் சாட்டப்  
பட்டது

குறைநிரப்புத் தொகை :

கிராமிய நீர்ப்பாசன புனரமைப்புத் திட்டம் ஆதியன  
நீர்ப்பாசனத் திணைக்களம் : கட்டட நிர்மாணமும் திருத்தமும்  
பிரதான குடியிருப்புத் திட்டங்களில் குடியமர்வோருக்கு உணவு உதவி  
கலாசார அலுவலர்கள் அமைச்சு : பாதுகாப்புச் சேவை  
தேசிய சுவடிக்கூடத் திணைக்களம் : பாதுகாப்புச் சேவை  
மாந்தை பழைய துறைமுக அகழ்வு  
பழைய சுவடிகளை அளவையிடலும் நுணுக்கொளிப்படமெடுத்தலும்  
இலங்கைத் தேசிய கூட்டுறவுச் சபை: வெளிநாட்டுதவி

இலங்கை நீதிபதிகள் நிறுவகச் சட்டமூலம் :

இரண்டாம் மதிப்பு — விவாதம் ஒத்திவைக்கப்பட்டது

சீ நொர் அபிவிருத்தி நிறுவக ஒழுங்குவிதிகள்  
விவாதம் ஒத்திவைக்கப்பட்டது

Volume 36  
No. 17

Wednesday  
6th November 1985

## PARLIAMENTARY DEBATES

(HANSARD)

### OFFICIAL REPORT

(Uncorrected)

### PRINCIPAL CONTENTS

#### ORAL ANSWERS TO QUESTIONS

JUDICATURE (AMENDMENT) BILL :  
Read the First time

CODE OF CRIMINAL PROCEDURE (AMENDMENT) BILL :  
Read the First time

PRIVATE MEMBERS' BILL :  
Lions Clubs International District 306A - National  
Development Foundation Trust (Incorporation) - [Mr. G.  
V. S. de Silva] - Read the first time

TURNOVER TAX ACT: ORDER

PALLEBEDDE SRI SANKHAPALA RAJAMAHA VIHARA  
SANWARDHENA SABHA (INCORPORATION) BILL :  
Read a Second time, and allocated to Standing Committee  
“A”

#### SUPPLEMENTARY SUPPLY :

Village Irrigation Rehabilitation Project, etc.  
Irrigation Department : Construction of and Improvements to  
Buildings  
Food Aid for Settlers in Major Settlement Schemes  
Ministry of Cultural Affairs : Security Service  
Department of National Archives : Security Service  
Excavation of Mantota Old Fort  
Survey and Microfilm of Old Manuscripts  
Sri Lanka National Co-operative Council : Foreign Aid

SRI LANKA JUDGES' INSTITUTE BILL :  
Second Reading - Debate adjourned

BUSINESS UNDERTAKINGS (ACQUISITION)  
ACT: REGULATIONS RE. CEY-NOR DEVELOPMENT  
FOUNDATION  
Debate adjourned

பாராளுமன்ற விவாதங்கள்

(ஹார்ட)

பிரதமர்

(பிரதமர்)

பிரதமர்

பிரதமர்

பிரதமர்: கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும்.

பிரதமர்: கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும். கீழ்க்கண்ட பிரச்சனைகளைப் பற்றி விசாரணை நடத்தப்படும்.

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

SUPPLEMENTARY SUPPLY  
Village Irrigation Rehabilitation Project, etc.  
Irrigation Department: Construction of and Improvements to Buildings  
Food Aid for Settlers in Major Settlement Schemes  
Ministry of Cultural Affairs: Security Service  
Department of National Archives: Security Service  
Excavation of Mantota Old Fort  
Surveys and Microfilm of Old Manuscripts  
Sri Lanka National Co-operative Council: Foreign Aid  
SRI LANKA JUDGES' INSTITUTE BILL  
Second Reading - Debate adjourned  
BUSINESS - UNDERTAKINGS (ACQUISITION)  
ACT REGULATIONS RE. CEYLON DEVELOPMENT FOUNDATION  
Debate adjourned

GENERAL ANSWERS TO QUESTIONS  
JUDICATURE (AMENDMENT) BILL  
Read the first time  
CODE OF CRIMINAL PROCEDURE (AMENDMENT) BILL  
Read the first time  
PRIVATE MEMBERS' BILL  
Lions Club International District 306A - National Development Foundation Trust (Incorporation) - (Mr. G. V. S. de Silva) - Read the first time  
TURNOVER TAX ACT: ORDER  
PALLEDDE SRI SANKHAPALA RAMAHA VIHARA SANKARDHENA SABHA (INCORPORATION) BILL  
Read a second time, and allocated to Standing Committee

### பார்லிமேன்තුව

பாராளுமன்றம்

## PARLIAMENT

1985 நவம்பர் 6 වන දා

புதன்கிழமை, 6 நவம்பர் 1985

Wednesday, 6th November 1985

பு. வ. 10 ஠ பார்லிமேன்තුව රැස්වීම. නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වෛද්‍යරත්න මහතා] இலாஸ்தார், 6 විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நோமன் வைத்யரத்தன்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. DEPUTY SPEAKER (MR. NORMAN WAIDYARATNA) in the Chair.

### ප්‍රශ්නවලට චාචික පිළිතුරු

வினாக்களுக்கு வாய்மூல விடைகள்

### ORAL ANSWERS TO QUESTIONS

ரச்சே தாயகவல தார்க்கன கைழுது

அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

### SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS

505/85

2. ர்ச்சே ரெகவென்டு மதன (வரரரர)

(திரு. அமரசிரி தாடஙகாட — பத்தேகம)

(Mr. Amarasiri Dodangoda—Baddegama)

நியேர்ச சதனா வது ஙவர்பதன குமகினுமாதென் ருபு சூதனட :

(ர) சதுமா யடுனே ருகி ரேபார்லமேன்තුවல, ஙசஸ்புவல, ஙபுன்கன மனேவிலவல, மனேவிலவல, ர்ச்சவ பவராதன் தாயகவல ஙக சலாநகாட கார்யாலே தார்க்கன ருடட டாாடகலக சலாநகலக ஙன் சலாநகலகல ஙரரே கிவெல ?

(ர) ஔந (ர) கார்பத பிலிதர மல நம—

(i) சம சலாநகலகல ஙன் சலாநகலகல நம ஙக லிகனடன், ருடடன்க வரன்னே ஙன் ருபிகினரூவனே நம ஙக லிகனடன்.

(ii) ஙரரரன் ரகடர.

(iii) சலாநகலகல ஙன் சலாநகலகலகல மாதகிவ ஙவஔ லகன மூரலல.

(iv) ச ஙகல ருடடகலகல கரூரேவெ நம ருடடகலகல கரல லு ருடனே நம ஙக லிகனடன். ச சலாநகலகல ருபிகினரூவனே நம ஙக லிகனடன்.

(v) மபுன்கல லிடன் ஔரரரன் கரல லு லிக ஙனன் ரு.

(vi) தார்க்கன ருடட டாாடகலக சலாநகலகல ஙன் சலாநகலகலகல ஙர ரிமல ஙனுவல.

(vii) டாாடகலக ருடட ஙரரேமே ஙனுவலென் சம கிளேனடே ருடடா ருபிலிபுனென் ஙவனாவல.

சதுமா ஙரனன் கரலவாவல ?

(ர) தாே சனே நம. ச மலன் ?

ஔநதா பெருக்தாடட அபிலிருக்திப் பிரதி அமைச்சராக் கேடட வினா :

(அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள நினைக்களங்கள், கூட்டுத்தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சின் அலுவலகம் ஆகிய வற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா ?

(ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடை ஆம் எனில் —

(i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;

(ii) கையளித்த தேதி ;

(iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாத்தோறும் செலுத்தும் தொகை ;

(iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப்பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;

(v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத் தொகை ;

(vi) பாதுகாப்புப் பிரிவைத் தனியார் கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்ததற்குரிய காரணம் ;

(vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விபரங்களை அவர் கூறுவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Deputy Minister of Janata Estates Development –

(a) Has the security section of the departments, corporations, corporate bodies, Government acquired institutions and Ministry Office under him been handed over to a private company or companies ?

(b) If the answer to (a) above is “yes”, will he state –

(i) the name and address of the company or companies and the names and addresses of the directors or owners ;

(ii) date of handing over ;

(iii) the amount paid monthly to the company or companies ;

(iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;

(v) the quotations submitted by them ;

(vi) the reason for handing over the security section to a private company or companies ;

(vii) the number who were deprived of employment in this field due to the handing over to the private sector ?

(c) If not, why ?

ஙரரரெ வோரன் மதன (ருமகினுமா) ஙக நியேர்ச சதனா வது ஙவர்பதன ருமகினுமா)

(திரு. ஹாலட் ஹோரத் — அமைச்சரும் ஔநதா தாடட அபிலிருக்திப் பிரதி அமைச்சரும்)

(Mr. Harold Herath—Minister and Deputy Minister of Janata Estates Development)

(a) No.

(b) Does not arise.

(c) Does not arise.

රජයේ ආයතනවල ආරක්ෂක කටයුතු  
அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு  
**SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS**

506/85

3. අමරසිරි දොඩන්ගොඩ මහතා

(திரு. அமரசிரி தொடங்கொட)

(Mr. Amarasiri Dodangoda)

තියෝජ්‍ය රාජ්‍ය වැවිලි ඇමතිතුමාගෙන් ඇදු ප්‍රශ්නය:

(අ) එතුමා යටතේ ඇති දෙපාර්තමේන්තුවල, සංස්ථාවල, සංයුක්ත මණ්ඩලවල, මණ්ඩලවල, රජයට පවරාගත් ආයතනවල සහ අමාත්‍යාංශ කාර්යාලයේ ආරක්ෂක අංශය ජාතික සමාගමකට හෝ සමාගමවලට හාර දී තිබේද ?

(ආ) ඉහත (අ) කොටසට පිළිතුර මේ නම්—

(i) එම සමාගමවල හෝ සමාගමේ නම සහ ලිපිනයන්, අධ්‍යක්ෂ වරුන්ගේ හෝ අධිකාරීන්ගේ නම් සහ ලිපිනයන්ද,

(ii) හාරදුන් දිනයද,

(iii) සමාගමට හෝ සමාගමවලට ලබාදෙන මාසිකව ගෙවනු ලබන මුදලද,

(iv) ඒ සඳහා අයදුම්පත් කැඳවීමේ අයදුම් කරන ලද අයගේ නම් සහ ලිපිනයන්ද ඒ සමාගමවල අධිකාරීන්ගේ නම් සහ ලිපිනයන්ද,

(v) මවුත් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් ද,

(vi) ආරක්ෂක අංශය ජාතික සමාගමකට හෝ සමාගමවලට හාර දීමට හේතුවද,

(vii) ජාතික සමාගමට හාර දීමේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාවද,

එතුමා සඳහන් කරනවාද ?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද ?

அரசு பெருந்தோட்டப் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள திணைக்களங்கள், கூட்டுத்தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சரின் அலுவலகம் ஆகியவற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா ?

(ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடையின் என்ன —

(i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;

(ii) கையளித்த தேதி ;

(iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாத்திரமும் செலுத்தும் தொகை ;

(iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப்பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;

(v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத் தொகை ;

(vi) பாதுகாப்புப் பிரிவைத் தனியார் கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்ததற்குரிய காரணம் ;

(vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விபரங்களை அவர் கூறுவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Deputy Minister of State Plantations:

(a) Has the security section of the departments, corporations, corporate bodies, Government acquired institutions and Ministry Office under him been handed over to a private company or companies ?

(b) If the answer to (a) above is “yes”, will he state—

(i) the name and address of the company or companies and the names and addresses of the directors or owners ;

(ii) date of handing over ;

(iii) the amount paid monthly to the company or companies ;

(iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;

(v) the quotations submitted by them ;

(vi) the reason for handing over the security section to a private company or companies ;

(vii) the number who were deprived of employment in this field due to the handing over to the private sector ?

(c) If not, why ?

பி. பி. வீலேமான் மஹா (தියோජ්‍ය රාජ්‍ය වැවිලි ඇමතිතුමා)

(திரு. வீ. எல். விஜேமான்ன — அரசு பெருந்தோட்டப் பிரதி அமைச்சர்)

(Mr. V. L. Wijemanne—Deputy Minister of State Plantations)

(a) Yes.

(b) (i) See Annexure “I”.\*

(ii) See Annexure “II”.\*

(iii) See Annexure “III A”\*, “III B”\*, “III C”\*, & “III D”.\*

(iv) See Annexure “IV A”\* “IV B”\* & “IV C”.\*

(v) See Annexure “V A”\*, “V B”\*, & “V C”.\*

(vi) Security was provided all along by private companies.

(vii) None.

(c) Does not arise.

\* කොපමණ මත තවම ලද ලියවිලි :

சார்பிடத்தில் வைக்கப்பட்ட ஆவணங்கள் :

Documents tabled :

ANNEXURE - I

Name and Address of the Company

- Anton Security & Caretaker Services  
No. 16/4, Peiris Road  
Mount Lavinia

Names and Addresses of the Directors/Owners

- Mr. E. S. Kurukulurisuriya  
No. 16/4, Peiris Road  
Mount Lavinia

**Name and Address of the Company**

**Names and Addresses of the Director's Owners**

2. Sol F. Security Services  
No. 83, Pepiliyana Road,  
Nugegoda.

Ocapt. K. S. P. Fernando  
No. 83, Pepiliyana Road  
Nugegoda.

3. Alpex Network Security Limited  
No.34, 36th Lane  
Colombo 06

1. Mr. S. K. Harry Silva  
57, A/1, Mirihana Road  
Nugegoda

4. M/s. Interco Services Limited  
1165/1/1, Kotte Road  
Rajagiriya

2. Mr. A. E. R. Abeyasinghe  
Wasala Waluwa  
Main Street  
Negombo

1. Mr. A. J. Rajasuriya  
Managing Director  
30/12, Neelammahara Road  
Maharagama

2. Mr. S. V. Rajasuriya  
30/12, Neelammahara Road  
Maharagama

3. Mr. C. Rajasuriya - Director  
No. 1165 A, Kotte Road  
Rajagiriya

**ANNEXURE - II**

**DATES OF HANDING OVER**

**Names of the Company**

**Dates of Handing Over**

1. Anton Security & Caretaker Services
2. Sol. F. Security Services
3. Alpex Network Security Limited
4. M/s. Interco Services Limited

- 5th July, 1977
- 26th December, 1984
- 1st June, 1985
- 1st August, 1985

**ANNEXURE (III) - A**

**ANTON SECURITY & CARETAKER SERVICES**

Amount paid monthly for providing Security Coverage to Head Office, Dematogoda Stores, Wekanda Stores, Pepiliyana Stores, Walker & Greig Stores and Railway Stores.

Year	January	February	March	April	May	June	July	August	September	October	November	December
1977	-	-	-	-	-	-	-	-	-	-	-	7,200.00
1978	7,200.00	7,500.00	8,400.00	10,100.00	10,850.00	9,813.70	8,275.15	8,050.00	14,040.00	11,880.00	11,625.00	11,790.00
1979	12,090.00	11,625.00	14,100.00	12,886.50	13,274.10	13,411.30	13,377.00	13,377.00	12,862.50	15,965.60	14,237.50	13,237.50
1980	14,237.50	14,237.50	14,237.50	6,834.00	6,834.00	1,862.50	1,834.00	1,948.00	1,834.00	2,834.00	2,834.00	1,815.02
1981	3,859.40	4,590.23	4,248.59	4,334.00	4,229.61	4,296.04	4,315.02	4,334.00	5,499.15	6,834.00	8,280.00	8,533.00
1982	8,464.00	7,613.00	8,556.00	8,280.00	8,556.00	12,385.50	22,125.00	23,115.00	37,355.00	16,852.50	18,369.00	18,954.00
1983	26,078.00	23,933.00	21,736.00	21,060.00	19,354.00	20,212.00	20,771.00	20,602.00	20,329.00	24,115.00	23,036.00	24,355.50
1984	30,241.15	27,989.16	30,074.52	29,734.74	31,187.22	34,018.72	36,856.94	35,604.38	36,757.00	35,300.00	10,055.00	25,450.00
1985	60,407.50	49,940.00	61,286.25	56,428.75	81,810.00	40,331.25	41,872.50	19,777.50	18,900.00	-	-	-

**ANNEXURE (III) B**

**SOL F. SECURITY SERVICES LIMITED**

Amount paid monthly providing security coverage to S.L.S.P.C. Hendala Stores, Wekanda Stores and Walker and Greig Stores

Year	January	February	March	April	May	June	July	August	September	October	November	December
1984	-	-	-	-	-	-	23,160.00	23,160.00	23,160.00	17,625.00	17,625.00	7,545.00
1985	26,062.50	19,190.00	20,987.50	19,908.12	19,740.00	45,031.55	50,136.25	50,485.00	48,018.75	-	-	-

ANNEXURE (II) C

ANNEXURE (III) D

M/S ALPÉX NETWORK SECURITY LIMITED

M/S INTERCO SERVICES LIMITED

Amount paid monthly for providing security coverage to S.L.S.P.C. Pepiliyana Stores Complex, Pepiliyana

Amount paid monthly for providing security coverage to S.L.S.P.C. Railway Stores and Dematagoda Stores

YEAR	MONTH		
	July	August	September
1985	32,330.00	38,580.00	38,650.00

YEAR	MONTH	
	August	September
1985	28,340.00	27,190.00

*Names and Addresses of those who applied*

1. M/s. Overland Security Service  
24, Sir James Peiris Mawatha  
Colombo 2
2. M/s. Kayjay Security Service  
618, Aluthmawatha Road  
Colombo 15
3. M/s. Monaro/Group 4  
Palmgrove Avenue  
Ratmalana
4. M/s. Sol. F. Security Service  
83, Pepiliyana Road  
Nugegoda

*Names and Addresses of those who applied*

1. M/s. Vigilant Security Investigation Services  
51, Perera Lane  
Wellawatta
2. M/s. M. F. S. Security Services  
1st Floor, Y. M. B. A. Building  
Colombo 1
3. M/s. Uni Lanka Security Services  
No. 60, Vajira Road  
Colombo 4
4. M/s. Crown Security Services (PVT.) Ltd.  
16, Alfred Place  
Colombo 3
5. M/s. Key Security Services Ltd.  
13, De Fonseka Place  
Bambalapitiya  
Colombo 5.
6. M/s. Sisira Security Services  
11, Siripala Lane  
Colombo 5
7. M/s. Alpex Net Work Security Ltd.  
No. 34, 36th Lane  
Wellawatta

*Names and Addresses of the Owners of these companies*

Not given in application

*Directors :*

- Mr. I. K. Bede Johnpillai
  - Mr. K. M. G. Sumanasara
  - Mrs. M. N. Johnpillai
- No. 618  
Aluthmawatha Road  
Colombo 15
- Mr. M. S. Desman  
Palmgrove Avenue  
Ratmalana
  - Captain K. S. P. Fernando  
83, Pepiliyana Road  
Nugegoda

ANNEXURE - IV A

ANNEXURE - IV B

*Names and Addresses of the Owners of these companies*

- Mr. Felix A. Perumal
- Mrs. M. Chitra Perumal
- 51, Perera Lane  
Wellawatta
- Mrs. G. S. Uduman  
1st Floor, Y. M. B. A. Building  
Colombo 1
- Mr. D. R. Jayawardena  
No. 60, Vajira Road  
Colombo 4
- Mr. P. N. L. Mendis  
16, Alfred Place  
Colombo 3
- Mr. J. L. B. Motawela  
13, De Fonseka Place  
Bambalapitiya  
Colombo 5
- Mr. K. S. K. Perera  
11, Siripala Lane  
Colombo 5

- Mr. S. K. Harry Silva
- Cdr. G. V. Goonawardena
- Col. A. E. R. Abeysinghe
- Leit. K. R. C. Perera
- Mr. H. Y. De Silva  
No. 34, 36th Lane  
Wellawatta



*Names and Addresses of those who applied*

- 8. M/s. Security Consultants and Investigation Ltd.  
3rd Floor  
10, Galle Face Court  
Colombo 3
- 9. M/s. P. A. Abeysinghe  
47, Dharmadara Mawatha  
Ratmalana
- 10. M/s. Monaro/Group 4 Security Services Ltd.,  
65, Palm Grove Avenue  
Ratmalana
- 11. M/s. Anton Security Services  
16/4, Peiris Road  
Mt. Lavinia
- 12. M/s. Security Protex  
129/8, High Level Road  
Kirilapona  
Colombo 6
- 13. M/s. Captain Sol Fernando  
Proprietor-Sol F. Security,  
83, Pepiliyana Road,  
Nugegoda.
- 14. M/s. Alert Security Services,  
234, Cotta Road,  
Colombo 8.
- 15. Sathsara Security Services,  
595, Kotte Road,  
Kotte.
- 16. M/s. Interco Services Ltd.,  
1105/1, Kotte Road,  
Rajagiriya.
- 17. M/s. Security & Fire Protection Service,  
101, Chatham Street,  
Colombo 1.
- 18. M/s. Mercs Security Service,  
No. 99, Cotta Road,  
Borella.
- 19. M/s. Geff's Field & Marin Security Services,  
139, High Level Road,  
Colombo 6.

*Names and Addresses of the Owners of these companies*

- Mr. Lloyd Wettasinghe
- Mr. H. B. Dissanayake
- Mr. Nihal de Alwis
- Mr. T. R. Rajawasan
- Mr. Nihal Wijetunge
- 3rd Floor  
10, Galle Face Court  
Colombo 3
- Mr. A. T. Abeysinghe  
47, Dharmadara Mawatha  
Ratmalana
- Mr. M. S. Ossman
- Mr. J. Philips-Sorensen
- Mrs. Shantha de Zoysa
- Mr. S. G. Philips
- Mr. Ajantha de Zoysa
- Miss S. M. de Zoysa
- Mr. W. Wickremasinghe
- Mr. E. D. W. Jayawardene
- 65, Palm Grove Avenue  
Ratmalana
- Mr. K. E. S. Kurukulasooriya  
16/4, Peiris Road  
Mt. Lavinia
- Mr. S. W. Perera  
129/8, High Level Road  
Kirilapona  
Colombo 6
- Mr. K. S. P. Fernando  
83, Pepiliyana Road,  
Nugegoda.
- Mr. A. N. D. Balasooriya,  
Mr. M. de Silva Jayasinghe,  
Mr. P. Perera,  
234, Cotta Road, Colombo 8.
- Mr. D. E. S. Mallawaarachchi,  
Malani Mallawaarachchi,  
595, Kotte Road,  
Kotte.
- Mr. A. J. Rajasuriya,  
Mrs. S. V. Rajasuriya,  
Mr. C. Rajasuriya,  
Mr. Mohan Rajaratnam,  
Mrs. S. Rajaratnam,  
1105 1/1, Kotte Road,  
Rajagiriya.
- Mr. S. Nassar,  
Mr. T. H. Nassar,  
Mr. T. N. Nassar,  
101, Chatham Street,  
Colombo 1.
- Mr. N. U. Jayawardena,  
Mr. A. N. U. Jayawardena,  
Mr. Y. N. Perera,  
Mr. J. Y. Samarakoon,  
No. 99, Cotta Road,  
Borella.
- Mr. J. B. Schucroft,  
139, High Level Road,  
Colombo 6.

*Names and Addresses of those who applied*

- 20. M/s. Demersion Security Services,  
571/17, Galle Road,  
Colombo 6.
- 21. M/s. Metropolitan Security Services,  
97, 1st Division,  
Maradana,  
Colombo 10.
- 22. M/s. D. C. L. A. Jayasekera,  
No. 30, St. Joseph Street,  
Uyana,  
Moratuwa.
- 23. M/s. Leo Security Services Ltd.,  
No. 7, Luckshame Garden,  
Borella,  
Colombo 8.
- 24. M/s. K. Arambewela,  
75/15, Galpotta Road,  
Nawala.

*Names and Addresses of those who applied*

- 1. M/s. Mercs Security Service Ltd.,  
99, Cotta Road,  
Colombo 8.
- 2. M/s. Crown Security Services Ltd.,  
16, Alfred Place,  
Colombo 03.
- 3. M/s. Kay Jay Agencies,  
618, Aluthmawatha Road,  
Colombo 15.
- 4. M/s. Interco Service,  
No. 1165 1/1, Kotte Road,  
Rajagiriya.
- 5. M/s. R. E. Kitto Agencies,  
151/1B, Galle Road,  
Dehiwela.
- 6. M/s. Monaro/Group  
65, Palm Grove Avenue,  
Ratmalana.
- 7. M/s. Security Protex,  
129/8, High Level Road,  
Kirillapona,  
Colombo 06.

*Names and Addresses of the Owners of these companies*

- Mr. Desmond L. U. Van Cuylenberg  
Mr. Marlyn K. Van Cuylenberg,  
571/17, Galle Road,  
Colombo 6.
- Mr. Anton Fernando,  
Mr. Rienzie Fernando,  
Mr. Ralph Fernando,  
Mr. Rex de Silva,  
97, 1st Division,  
Maradana,  
Colombo 10.
- Mr. J. S. C. Nicalos,  
Mr. L. Jayasekera,  
No. 30, St. Joseph Street,  
Uyana, Moratuwa.
- Mr. C. Tharmarajah,  
Mr. A. de S. G. Punchihewa,  
No. 7, Luckshame Garden,  
Borella,  
Colombo 8.
- Mr. B. A. Perera,  
75/15, Galpotta Road,  
Nawala.

ANNEXURE - IV C

*Names and Addresses of the Owners of these companies*

- Mr. N. U. Jayawardena.  
Mr. A. N. U. Jayawardena.  
Mr. N. Y. Perera.  
Mr. J. Y. Samarakoon.  
No. 99, Cotta Road,  
Borella.
- Mr. P. N. L. Mendis,  
16, Alfred Place,  
Colombo 03.
- Mr. I. K. Bede-Johnpillai.  
Mr. K. M. G. Sumanasara.  
Mrs. M. N. Johnpillai.  
618, Aluthmawatte Road,  
Colombo 15.
- Mr. A. J. Rajasuriya,  
Mrs. S. V. Rajasuriya,  
Mr. C. Rajasuriya,  
Mr. Mohan Rajaratnam,  
Mrs. S. Rajaratnam,  
11051/1, Kotte Road,  
Rajagiriya.
- Mr. R. E. Kitto,  
151/1B, Galle Raod,  
Dehiwela.
- Mr. M. S. Ossman,  
Mr. J. Philips-Sorensen,  
Mrs. Shantha de Zoysa,  
Mr. S. G. Philips,  
Mr. Ajantha de Zoysa,  
Miss. S. M. de Zoysa,  
Mr. W. Wickremasinghe,  
Mr. E. D. W. Jayawardena,  
65, Palm Grove Avenue,  
Ratmalana.
- Mr. S. W. Perera,  
129/8, High Level Road,  
Kirillapona,  
Colombo 06.

*Names and Addresses of those who applied*

8. M/s. Bagle Security Service,  
No. 47, Dharmadara Road,  
Ratmalana.
9. M/s. Detex Security Services,  
12, Sea Avenue,  
Colombo 03.
10. M/s. Metropolitan Security Services Ltd.,  
97, 5th Division,  
Maradana,  
Colombo 10.
11. M/s. Marine & Field,  
Security Services Ltd.,  
5-2/1, 1st Floor,  
Y. M. B. A. Building,  
Colombo 01.
12. M/s. Unilanka Security Service,  
No. 60, Vajira Road,  
Colombo 04.
13. M/s. Collettes Security Services,  
72, Bullers Road,  
Colombo 04.
14. M/s. H. P. T. Group,  
Security Division,  
122, D. S. Senanayake Mawatha,  
Colombo 08.
15. M/s. Vigilant Security Service,  
Investigation Services,  
51, Perera Lane,  
Colombo 06.
16. M/s. Expert Investigation  
& Security Services,  
213, Hulftsdorf Street,  
Colombo 12.
17. M/s. Hotel Security Services,  
97/5, Station Road,  
Homagama.

*Names and Addresses of those who applied*

1. M/s. Overland Security Service,  
24, Sir James Peiris Mawatha,  
Colombo 2.
2. M/s. Kayjay Security Service,  
618, Aluthmawatha Road,  
Colombo 15.
3. M/s. Monaro/Group 4,  
Palmgrove Avenue,  
Ratmalana.
4. M/s. Sol. F. Security Service,  
83, Pepiliyana Road,  
Nugegoda.

*Names and Addresses of the Owners of these companies*

- Mr. A. T. Abeyasinghe &  
Miss. G. K. Mahamood,  
No : 47, Dharmadara Rd.,  
Ratmalana.
- Mr. W. B. Perkins,  
Mr. M. B. Dedigama,  
Mr. S. G. Dedigama,  
Mr. M. H. P. Perera, 12, Sea Avenue,  
Colombo 03.
- Mr. Anton Fernando,  
Mr. Rienzie Fernando,  
Mr. Ralph Fernando,  
Mr. Rex de Silva,  
97, 5th Division,  
Maradana, Colombo 10.
- Mr. G. S. Uduman,  
Mr. M. C. Samsudeen,  
Mrs. B. N. N. S. Sally,  
Mrs. U. K. F. M. Cader,  
Mr. M. A. Cader,  
5-2/1, 1st Floor, Y.M.B.A. Building,  
Colombo 01.
- Mr. D. R. Jayawardena,  
No. 60, Vajira Road,  
Colombo 04.
- Mr. Nihal Siriwanse,  
72, Bullers Road,  
Colombo 04.
- Mr. Dharmadasa Wijemanne,  
122, D. S. Senanayake Mawatha,  
Colombo 08.
- Mr. Felix A. Perumal,  
Mrs. M. Chitra Perumal,  
51, Perera Lane,  
Colombo 06.
- Mr. Daya Amaratunga,  
213, Hulftsdorf St.,  
Colombo 12.
- Mr. S. W. Jayasekera,  
Mrs. Dawn Jayasekera,  
97/5, Station Road,  
Homagama.

ANNEXURE-V A

*Quotations submitted*

Security Guard	Rs. 34 per 8 hour shift
Supervisor	Rs. 36
Security Guard	Rs. 1200 per month per 08 hour shift
Supervisor	Rs. 1350 per month per 08 hour shift
	Rs. 61/20 per person per 08 hour shift.
Security Guard	Rs. 35 per 8 hr. shift.
Supervisor	Rs. 40 per 8 hr. shift.

## ANNEXURE - V B

## Names and Addresses of those who applied

## Quotations submitted by them

## GUARD

Names and Addresses of those who applied	Quotations submitted by them
1. M/s. Vigilant Security Investigation Services, 51, Perera Lane, Wellawatta.	Rs. 75                      Rs. 54 per shift
2. M/s. M. F. S. Security Services, 1st, Floor, Y.M.B.A. Building, Colombo 1.	Rs. 1950                      Rs. 1700/- per month per person
3. M/s. Uni Lanka Security Services, No. 60, Vajira Road, Colombo 4.	Rs. 52                      Rs. 42/50 per shift
4. M/s. Crown Security Services (PVT) Ltd., 16, Alfred Place, Colombo 3.	Rs. 5040                      Rs. 25,920 per month
5. M/s. Key Security Services Ltd., 13, De Fonseka Place, Bambalapitiya, Colombo 4.	Rs. 70                      Rs. 50 per shift
6. M/s. Sirira Security Services, 11, Siripala Lane, Colombo 5.	Rs. 1450                      Rs. 1250 per month, per person
7. M/s. Alpex Net Work Security Ltd., No. 34, 36 th Lane, Wellawatta.	Rs. 62.60                      Rs. 50 per shift
8. M/s. Security Consultants & Investigation Ltd., 3rd Floor, 10, Galle Face Court, Colombo 3.	Rs. 1900                      Rs. 150 per month, per person
9. M/s. P. A. Abeyasinghe, 47, Dharmadara Mawatha, Ratmalana.	Rs. 45                      Rs. 38 per shift
10. M/s. W. Weliminda Momara Group 4 Security Co., No. 84, Palm Grove Avenue, Ratmalana.	Rs. 78.40                      Rs. 68.80 per shift
11. M/s. Anton Security Services, 16/4, Peiris Road, Mt. Lavinia.	Rs. 50                      Rs. 42.50 per shift
12. M/s. Security Protex, 129/B, High Level Road, Kirilapona, Colombo 6.	Rs. 53                      Rs. 46.66 per shift
13. M/s. Captain Sol Fernando, 83, Pepiliyana Road, Nugegoda.	Rs. 60                      Rs. 50 per shift
14. M/s. Alert Security Services, 234, Cotta Road, Colombo 8.	Rs. 45                      Rs. 44 per shift
15. M/s. Sathsara Security Services, 505, Kotte Raod, Kotte.	Rs. 1250                      Rs. 1000 per month, person
16. M/s. Interco Services Ltd., 11051/1, Kotte Raod, Rajagiriya.	Rs. 60                      Rs. 50 per shift
17. M/s. Security & Fire Protection Services, 101, Chatham Street, Colombo 1.	Rs. 1400 per month, per prson
18. M/s. Merces Security Services, No. 99, Cotta Raod, Borella.	Rs. 6400                      Rs. 56 per shift
19. M/s. Geff's Field & Marin Security Services, 139, High Level Raod, Colombo 6.	Rs. 55                      Rs. 45 per shift
20. M/s. Demersion Security Services, 571/17, Galle Road, Colombo 6.	Rs. 69                      Rs. 49 per shift

<i>Names and Addresses of those who applied</i>	<i>Quotations submitted by them</i>	
	Rs. 1600	Rs. 1400 per month, per person
21. M/s. Metropolitan Security Services, 97, 1st Division, Maradana, Colombo.		
22. M/s. D. C. L. A. Jayasekera, No. 30, St. Joseph Street, Uyana, Moratuwa,	1,200.00	1,350.00 per month per person
23. M/s. Leo Security Services Ltd., No. 7, Luckshme Garden, Borella, Colombo 8.	60.00	50.00 per shift
24. M/s. K. Arambewela, 75/15, Galpotta Road, Nawala.	53.00	43.00 per shift

ANNEXURE V - C

<i>Names and Addresses of those who applied</i>	<i>Quotations Submitted by them</i>	
	Rs.	Rs.
1. M/s. Merces Security Service Ltd., 99, Cotta Raod, Colombo 08.	64/-	56/- per shift
2. M/s. Crown Security Services Ltd., 16, Alfred Place, Colombo 03.	56/-	48/- per Shift
3. M/s. Kay Jay Agencies, 618, Aluthmawatha Road, Colombo 15.	2,150/-	1,600/- per month per person
4. M/s. Interco Service, No. 1165 1/1, Cotta Road, Rajagiriya.	60/-	50/- per shift
5. M/s. R. E. Kitto Agencies, 151/4B, Galle Road, Dehiwala.	2,160/-	1,500/- per month per person
6. M/s. Monaro/Group, 65, Palm Grove Avenue, Ratmalana.	73/50	68/80 per shift
7. M/s. Security Protex, 129/8, High Level Road, Kirillapona, Colombo - 06.	53/-	45/75 per shifts
8. M/s. Eagle Security Services, No. 47, Dharmadara Road, Ratmalana.	45/-	38/- per shifts
9. M/s. Detex Security Services, 12, Sea Avenue, Colombo - 03.	92/66	62/16 per shift
10 M/s. Metropolitan Security Services Ltd., 97, 5th Division, Maradana, Colombo - 10.	50/	42/- per shift

Names and Addresses of those who applied

Quotations submitted by them

Names and Addresses of those who applied	Rs.	Rs.
11. M/s. Marino & Field, Security Services Ltd., 5-2/1, 1st Floor, Y.M.B.A. Building, Colombo - 01.	1,800/-	1650/- per month per person
12. M/s. Unilanka Security Services, No. 60, Vajira Road, Colombo - 04.	44/50	35/50 per shift
13. M/s. Collettes Security Services, 72, Bullers Road, Colombo - 04.	1,200/-	1,100/- per month per person.
14. M/s. H.P.T. Group, Security Division, 122, D.S. Senanayaka Mawatha, Colombo - 08.	2,250/-	1,650/- per month per person
15. M/s. Vigilant Security Service Investigation Services, 51, Perera Lane, Colombo - 06.	62/50	45/50 per shift
16. M/s. Expert Investigation and Security Services, 213, Hulftsdorf Street, Colombo - 12.	1,500/-	1,400/- per month per person
17. M/s. Hotel Security Services, 97/5, Station Road, Homagama.	60/- per shift	45/- Per shift.

රජයේ ආයතනවල ආරක්ෂක කටයුතු

அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS

4. අමරසිරි දෙවන්තොඩ මහතා 507/85

(திரு. அமரசிரி தொடங்கொட)

(Mr. Amarasiri Dodangoda)

නියෝජ්‍ය චිදම්බල හා බලශක්ති ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය:

(අ) එතුමා යටතේ ඇති දෙපාර්තමේන්තුවල, සංස්ථාවල, සංයුක්ත මණ්ඩලවල, මණ්ඩලවල, රජයට පවරාගත් ආයතනවල සහ අමාත්‍යාංශ කාර්යාලයේ ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගම්වලට හාර්දී තීබෙදි ?

(ආ) ඉහත (අ) කොටසට පිලිතුර මම නම—

(i) එම සමාගම්වල හෝ සමාගමේ නම සහ ලිපිනයත්, අධ්‍යක්ෂ වරුන්ගේ හෝ අධිකාරීවරුන්ගේ නම සහ ලිපිනයත්ද.

(ii) හාර්දුන් දිනයද.

(iii) සමාගමට හෝ සමාගම්වලට මාසිකව ගෙවනු ලබන මුදලද.

(iv) ඒ සඳහා අසදුම්පත් කැඳවුවේ නම් අසදුම් කරන ලද අයගේ නම සහ ලිපිනයත්ද ඒ සමාගම්වල අධිකාරීවරුන්ගේ නම සහ ලිපිනයත්ද.

(v) මවුන් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන් ද.

(vi) ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගම්වලට හාර දීමට හේතුවද.

(vii) පොද්ගලික අංශයට හාර්දීමේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාවද.

එතුමා සඳහන් කරනවාද ?

(ඇ) කො එසේ නම්, ඒ මන්ද ?

மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சரைக் கேட்ட வினா :

(அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள தீணைக்களங்கள், கூட்டுத் தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சரின் அலுவலகம் ஆகியவற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா ?

(ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடை ஆம் எனில் —

(i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;

(ii) கையளித்த தேதி ;

(iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாத்தோறும் செலுத்தும் தொகை ;

(iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப்பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;

(v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத் தொகை ;

(vi) பாதுகாப்புப் பிரிவைத் தனியார் கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்ததற்குரிய காரணம் ;

(vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விபரங்களை அவர் கூறுவாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Deputy Minister of Power and Energy, :

(a) Has the Security Section of the Departments, Corporations, Corporate Bodies, Government Acquired Institutions and Ministry Office under him been handed over to a private company or companies ?

(b) If the answer to (a) above is "yes", will he state -

(i) the name and address of the company or companies and the names and addresses of the directors or owners ;

(ii) date of handing over ;

(iii) the amount paid monthly to the company or companies ;

- (iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;
- (v) the quotations submitted by them ;
- (vi) the reason for handing over the security section to a private company or companies ;
- (vii) the number who were deprived of employment in this field due to the handing over to the private sector ?

(c) If not, why ?

பி. வினசன்ட் பெரேரா (பார்லிமேன்ட் கமிட்டி உறுப்பினர்) அவர்கள் (பார்லிமேன்ட் கமிட்டி உறுப்பினர்) அவர்கள்

(திரு. எம். வினசன்ட் பெரேரா — பாராளுமன்ற அலுவலர்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Deputy Minister of Power and Energy.

- (a) No.
- (b) In view of answer to (a) above, does not arise.
- (c) Does not arise

ரட்சை ஏரணத்தில் ஈரணிகளில் கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

### SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS

508/85

5. பிவி பதிரன் மணா (அக்கிலன்)

(திரு. ரிச்சட் பத்திரான் — அக்மீமனா)

(Mr. Richard Pathirana—Akmeemana)

வேலூர் ஈரணிகளில் கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(a) பதிரன் மணா அவர்கள் கேட்ட கேள்விகளுக்கு, அக்கிலன் மணா அவர்கள் பதிலளித்துள்ளார். (b) இதுபோன்ற கேள்விகள் தற்போது எழவில்லை.

(a) சில குறைகாலங்களில் கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(i) சில குறைகாலங்களில் கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(ii) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(iii) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(iv) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(v) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(vi) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(vii) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

பதிரன் மணா அவர்கள் கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

(b) கட்டுவது அரசாங்க நிறுவனப் பாதுகாப்பொழுங்கு

வர்த்தக, கப்பல்பயண அமைச்சரவை கேட்ட வினா :

- (அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள தினசரி நிருவாகங்கள், கூட்டுத் தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சரவை அலுவலகம் ஆகியவற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா ?

(ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடை ஆம் எனில் —

- (i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;
- (ii) கையளித்த தேதி ;
- (iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாற்றத்தோடு செய்யும் தொகை ;
- (iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப்பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;
- (v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத் தொகை ;
- (vi) பாதுகாப்புப் பிரிவைத் தனியார் கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்ததற்குரிய காரணம் ;
- (vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விவரங்களை அவர் கூறுவாரா ?

(இ) இன்றோல், ஏன் ?

asked the Minister of Trade and Shipping :

- (a) Has the Security Section of the Departments, Corporations, Corporate Bodies, Government Acquired Institutions and Ministry Office under him been handed over to a private company or companies ?
- (b) If the answer to (a) above is “yes”, will he state :
  - (i) the name and address of the company or companies and the names and addresses of the directors or owners ;
  - (ii) date of handing over ;
  - (iii) The amount paid monthly to the company or companies ;
  - (iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;
  - (v) the quotations submitted by them ;
  - (vi) the reason for handing over the security sections to a private company or companies ;
  - (vii) the number who were deprived of employment in this field due to this handing over to the private sector ?
- (c) If not, why ?

மேற்கூறிய வினாக்களுக்கு (அ) மற்றும் (ஆ) கேள்விகளுக்கு பதிலளிக்கும் பொருட்டு

(திரு. மகேந்திர விஜேரத்னா — வர்த்தக, கப்பல் போக்குவரத்துப் பிரதி அமைச்சர்)

(Mr. Mahendra Wijeratne Deputy Minister of Trade & Shipping)

- (a) Yes, only in the case of the Insurance Corporation of Sri Lanka.
- (b) (i) M/s. Sidney de Zoysa (Agencies) & Co., 14/1, Park Street, Colombo 2. Proprietor — Mr. Sidney de Zoysa, 14/1, Park Street, Colombo 2.
- (ii) 27th February 1983.
- (iii) Rs. 50,100.

(iv) Name	Address	Owner	Quotations
1. Detex	12, Sea Ave. Col. 3	Mr. W. B. Perkins	Rs. 28,846
2. Interco Sec. Services Ltd.	24A, Ward Place, Colombo 7.	Mr. Jayasuriya	Rs. 29,700
3. Demarsean Group Ltd.	571/17, Galle Road, Colombo 6.	Limited Liability Firm.	Rs. 23,650
4. Management Information Security Services Ltd.	410/16, Galle Road, Colombo 3.	-do-	Rs. 35,600
5. Marine & Field Security Services Ltd.	52/1, 1st Floor, YMBA Building., Colombo 1.	-do-	Rs. 56,100
6. Ex-Services United Security Services Ltd.	12, Muhandirams Road, Colombo 3.	Lt. S. Selvanayagam	Rs. 17,475
7. Security Consultants & Investigation Ltd.	10, Galle Road, Colombo 3.	Limited Liability Firm.	Rs. 25,000
8. Sidney de Zoysa (Agencies) & Co.	14/1, Park Road, Colombo 2.	Mr. Sidney De Zoysa	Rs. 25,000
9. United Security Services Ltd.	Hospital St., Colombo 1.	Mr. Hyder A, Wahab	Rs. 15,937.50

(vi) The security staff originally employed by the Corporation was inadequate both in numbers and proficiency to ensure the security of the Rakshana Mandiraya. The Rakshana Mandiraya has 14 floors, housing approximately 2,000 employees. In addition to this, a large number of members of the public come daily to transact business. In order to ensure their security, the Board of Directors of the Insurance Corporation decided to obtain the services of a private security firm with a reputation for efficient and expert service.

(vii) None.

(c) Does not apply.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Question No. 6.

සේනරාජ සමරනායක මහතා (නියෝජ්‍ය කර්මාන්ත හා ව්‍යාපෘති කටයුතු දැමිණි)

(திரு. சேனராஜா சமரநாயக்க — கைத்தொழில், விநியோக அலுவலர்கள் பிரதி அமைச்சர்)

(Mr. Senaraja Samaranayake - Deputy Minister of Industries and Scientific Affairs)

I ask for three weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவுக்கு மறுபதிலை தர முடியாத காரணத்தினால் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

රජයේ ආයතනවල ආරක්ෂක කටයුතු  
அரசாங்க நிறுவனப் பாதுகாப்புப்பொருள்  
SECURITY ARRANGEMENTS IN GOVERNMENT INSTITUTIONS

7. ඊටදී පරීක්ෂණ මහතා (நி. ரிச்சட் பத்திரன்) (Mr. Richard Pathirana) 510/85

කමකර, ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) එතුමා සටහනේ ඇති දෙපාර්තමේන්තුවල සංස්ථාවල, සංයුක්ත මණ්ඩලවල, මණ්ඩලවල, රජයට පවරාගත් ආයතනවල සහ අමාත්‍යාංශ කාර්යාලයේ ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගමවලට හාරදී තිබේද ?

(ආ) ඉහත (අ) කොටසට පිළිතුර මේ නම්—

(i) එම සමාගමවල හෝ සමාගමේ නම සහ ලිපිනයන්, අධ්‍යක්ෂකවරුන්ගේ හෝ අධිකාරීන්ගේ නම් සහ ලිපිනයන්ද,

(ii) හාරදුන් දිනයද,

(iii) සමාගමට හෝ සමාගමවලට මාසිකව ගෙවනු ලබන මුදලද,

(iv) ඒ සඳහා අයදුම්පත් කැඳවුවේ නම් අයදුම් කරන ලද අයගේ නම් සහ ලිපිනයන්ද, ඒ සමාගමවල අධිකාරීන්ගේ නම් සහ ලිපිනයන්ද,

(v) ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මිල ගණන්ද,

(vi) ආරක්ෂක අංශය පොද්ගලික සමාගමකට හෝ සමාගමවලට හාරදීමට හේතුවද,

(vii) පොද්ගලික අංශයට හාරදීමේ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාවද,

එතුමා සඳහන් කරනවාද ?

(ඇ) තො එසේ නම්, ඒ මන්ද ?



தொழில் அமைச்சரைக் கேட்ட வினா :

(அ) அவரின் நிருவாகத்தின் கீழுள்ள நினைக்கனங்கள், கூட்டுத் தாபனங்கள், இணைக்கப்பட்ட சபைகள், சபைகள், அரசாங்கம் பொறுப்பேற்ற நிறுவனங்கள், அமைச்சின் அலுவலகம் ஆகிய வற்றின் பாதுகாப்புப் பிரிவு தனியார் கம்பனி அல்லது கம்பனிகளிடம் கையளிக்கப்பட்டுள்ளதா?

(ஆ) மேற்படி (அ) பிரிவுக்குரிய விடை ஆம் எனில் —

- (i) இக்கம்பனிகளின் அல்லது கம்பனியின் பெயர், முகவரி, பணிப்பாளர்களின் அல்லது உரிமையாளர்களின் பெயர், முகவரி ;
- (ii) கையளித்த தேதி ;
- (iii) கம்பனிக்கு அல்லது கம்பனிகளுக்கு மாத்தோறும் செலுத்தும் தொகை ;
- (iv) இதற்கு விண்ணப்பம் கோரப்பட்டிருப்பின் விண்ணப்பித்தவர்களின் பெயர், முகவரி, இந்தக் கம்பனிகளின் உரிமையாளர்களின் பெயர், முகவரி ;
- (v) இவர்கள் சமர்ப்பித்த கோரிக்கைத் தொகை ;
- (vi) பாதுகாப்புப் பிரிவைத் தனியார் கம்பனியிடம் அல்லது கம்பனிகளிடம் கையளித்ததற்குரிய காரணம் ;
- (vii) தனியார் துறையிடம் கையளிப்பதன் காரணமாக இப்பிரிவில் தொழில் இழந்தவர்களின் எண்ணிக்கை ஆகிய விபரங்களை அவர் கூறுவாரா?

(இ) இன்றேல், ஏன்?

asked the Minister of Labour :

(a) Has the Security Section of the Departments, Corporations, Corporate Bodies, Government Acquired Institutions and Ministry office under him been handed over to a private company or companies?

(b) If the answer to (a) above is "yes", will he state :

- (i) the name and address of the company or companies and the names and addresses of the directors or owners;
- (ii) date of handing over ;
- (iii) The amount paid monthly to the company or companies ;
- (iv) the names and addresses of those who applied if applications were called for and the names and addresses of the owners of those companies ;
- (v) the quotations submitted by them ;
- (vi) the reason for handing over the security sections to a private company or companies ;
- (vii) the number who were deprived of employment in this field due to this handing over to the private sector ?

(c) If not why ?

එම. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Minister of Labour. It is a long answer, Sir. May I be permitted to table it?

ಶಿವෝರನ ಕಠಿಣತೆಯನ್ನು  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Yes.

තහවුමක් මත තවම ෮෫ පිළිතුර :  
சபாநாயகரின் கையளிக்கப்பட்ட விடை:  
Answer tabled.

(a) Yes.

(b) (i) Sisira Security Service (Pvt.) Ltd.  
21, Rajawatta Terrace,  
Colombo 5.

Initial ownership : Captain K. S. K. Perera,  
11, Siripa Lane,  
Colombo 5.

Directorship of present Private Limited Company :

Captain K. S. K. Perera,  
Chairman and Managing  
Director,  
11, Siripa Lane,  
Colombo 5.

Mr. A. M. Jinadasa,  
Operational  
Director,  
192, Rajamaha Vihare Rd.,  
Mirihana, Kotte.

Mr. B. N. Perera,  
Financial Director,  
160, Nawala Road,  
Nugegoda.

(ii) 1st October 1984.

(iii) Rs. 10,000 per month 8 man-shifts per day.

(iv) 1. Monera Group 4 Security Services Ltd,  
75, Palm Grove Avenue,  
Ratmalana.

2. Interco Services Ltd.,  
244, Ward Place,  
Colombo 7.

3. Detex Security Services Ltd.,  
12, Sea Avenue,  
Colombo 3.

4. Security Consultants and Investigators Ltd.,  
10, Galle Face Court,  
P.O. Box 340,  
Colombo.

5. Metropolitan Security Service,  
99, 1st Division, Maradana,  
Colombo 10.

6. Intrust Security Service,  
34, Karlshurue Gardens,  
Colombo 10.

7. United Security Services Company,  
38, Hospital Street,  
Colombo 1.

- 8. Orient Security Service,  
179A, Jayantha Weerasekera Mawatha,  
Colombo 10.
- 9. Sisira Security Service (Presently known as Sisira Security Service (Pvt) Ltd., 21, Rajawatta Terrace, Colombo 5).  
11, Siripa Lane,  
Colombo 5.

(v) 1. Monaro Group 4 Security Service Ltd. - Rs. 10,424.40

- 2. Interco Services Ltd. - Rs. 8,700.00
- 3. Detex Security Services Ltd. - Rs. 8,235.00
- 4. Security Consultants and Investigators Ltd. - Rs. 7,200.00
- 5. Metropolitan Security Service - Rs. 6,600.00
- 6. Intrust Security Service - Rs. 6,000.00
- 7. United Security Services Company - Rs. 6,000.00
- 8. Orient Security Service - Rs. 6,000.00
- 9. Sisira Security Service - Rs. 5,700.00  
(For 6 man-shifts per day and for 6 uniformed Security personnel)

(vi) There was no Security Section previously, and, therefore, the service of maintaining security was handed over to a private Company, since the Police were unable to provide sufficient static security.

(vii) None. (c) Does not arise.

එස්. ඩබ්ලිව්. චන්ද්‍රදාස මහතා : පාර්තෝමිතය  
 திரு. எஸ். டபிள்யூ. சந்திரதாச : பணிக்கொடை  
 MR. S. W. CHANDRADASA : GRATUITY

516/85

9. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)  
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க - காலி)  
 (Dr. W. Dahanayake-Galle)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ගෞතිම මහා සංවර්ධන මණ්ඩලයේ අධීක්ෂක තනතුරෙන් 1984 අගෝස්තු 4 වැනි දින විශ්‍රාම ගිය ගාල්ලේ එලියට් පාරේ නො. 2/11 පදිංචි ඇස්. ඩබ්ලිව්. චන්ද්‍රදාස මහතාට හිමි පාර්තෝමිතය ගෙවීමට එතුමා පියවර ගත්තේද ?

(ආ) නොගත්තේ නම්, ඒ මන්ද ?

කාණි, කාණි අபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும் மாணவரைக் கேட்ட வினா :

(அ) ஆற்றுப் பள்ளத்தாக்கு அபிவிருத்திச் சபையில் மேற்பார்வை யாளராகப் பதவியகித்து 1984 ஆகஸ்ட் 4 இல் ஓய்வுபெற்றவரும் 2/11, எலியட் ரோட்டு, காலி என்ற முகவரியினருமாகிய திரு. எஸ். டபிள்யூ. சந்திரதாச என்பவருக்குரிய பணிக் கொடைமைய அவருக்குக் கொடுப்பதற்கு நடவடிக்கை எடுப்பாரா ?

(ஆ) இல்லையேல், ஏன் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

(a) Will he take steps to pay the gratuity due to Mr. S. W. Chandradasa, of 2/11, Elliot Road, Galle, who retired from the post of supervisor in the R.V.D.B. on 4th August, 1984 ?

(b) If not, why ?

එම්. චින්තනට පෙරේරා මහතා  
 (திரு. எம். வின்சன்ட் பெரேரா)  
 (Mr. M. Vincent Perera)

I answer on behalf of the Hon. Minister of Lands and Land Development and Minister of Mahaweli Development.

(a) Mr. S. W. Chandradasa of 2/11 Elliot Road, Galle who retired from the post of Supervisor, R. V. D. B. on 4th August, 1984 has been paid his gratuity by way of a sum of Rs. 10,470.33 on 26th September, 1985 by cheque drawn in favour of the Manager, Peoples Bank, Galle Bazaar Branch to the credit of Mr. S. W. Chandradasa.

(b) Does not arise.

ජේ. ජිසානායක මහතා : විශ්‍රාම ප්‍රතිලාභ  
 திரு. ஜே. திசாநாயக்க : ஓய்வு நன்மைகள்  
 MR. J. DISSANAYAKE : TERMINAL BENEFITS

516/85

10. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා  
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க)  
 (Dr. W. Dahanayake)

කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

පෝද්දිවෙල කෘෂිකාර්මික ගොවිපලේ මුරකරු වශයෙන් අවුරුදු 25 ක සේවයකින් පසුව 1985 මාර්තු 29 වැනි දින විශ්‍රාම ගිය වැන්දඹු හා අතන්දරු විශ්‍රාම වැටුප් අංකය 321844 හිමි ගාල්ලේ අම්බලන්වත්තේ පොකුණ මාවතේ ජේ. ජිසානායක මහතාගේ විශ්‍රාම වැටුප් සහ අතිකුන් මුදල් ගෙවන්නේ කවිදද ?

விவசாய அபிவிருத்தி , ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

பொடிவலை விவசாயப் பண்ணையில் காவற்காரராக 25 ஆண்டுகள் சேவையாற்றி விதவைகள் அனாதைகள் ஓய்வூதிய இலக்கம் 321844 உடன் 1985 மார்ச் 29 இல் ஓய்வு பெற்றவரும் பொக்குண மாவத்தை, அம்பலன்வத்தை, காலி என்ற முகவரியினருமாகிய திரு. ஜே. திசாநாயக்க என்பவரது ஓய்வூதியும், பிற கொடுப்பனவுகள் ஆதியுள் எப்பொழுது அவருக்குக் கொடுபடும் ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

When will Mr. J. Dissanayake, of Pokuna Mawatha, Ambalanwatte, Galle, W. & O. P. No. 321844, who retired after 25 years service from the post of watcher Agricultural Farm Poddiwala, on 29th March, 1985 be paid his pension and other dues ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I answer on behalf of the Hon. Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

As soon as the relevant authorities approve the payment of pension and other dues.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)  
11 වන ප්‍රශ්නය !

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකීරක්ෂා ඇමතිතුමා)

(திரு. காமிணி அத்துக்கோறல் — இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)

(Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment)

කල් අවශ්‍යයි නියෝජ්‍ය කථානායකතුමා.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)  
කොපමණ කාලයක් අවශ්‍යද ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)  
මාසයක් කල් අවශ්‍යයි.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

කාර්යයෙහි නියුතු විදුහල්පතිවරුන්  
கடமை பார்க்கும் அதிபர்  
PERFORMING PRINCIPALS

458/85

1. ඊට්ටි පතිරණ මහතා (ලක්ෂමන් ජයකොඩි මහතා-අත්තනගල්ල වෙනුවට)

(திரு. ரிச்சட் பத்திரன — திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தனகல்ல — சார்பாக)

(Mr. Richard Pathirana - on behalf of Mr. Lakshman Jayakody, Attanagalla)

යොවන කටයුතු හා රැකීරක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් අයුරු ප්‍රශ්නය :

(අ) ගාල්ල අධ්‍යාපන අධ්‍යක්ෂක විසින් 1978 පෙබරවාරි 01 දින කාර්යයෙහි නියුතු විදුහල්පතිවරු වෙත නිකුත් කරන ලද අංක ගා/2/ ඒ/11 දරන චක්‍ර ලේඛනය සහායක කරනවාද ?

(ආ) චක්‍රලේඛනය අනුව කාර්යයෙහි නියුතු විදුහල්පතිවරු එම විදුහලේම උපගුරුවරු ලෙස පත් කරන ලද්දේ කුමන හේතුවක් සදහාද ?

3 - A 086896 (85/11)

இளைஞர் அலுவல்கள், தொழில்வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும் மாணவரைக் கேட்ட வினா :

(அ) காலி கல்விப் பணிப்பாளர் 1978 பெப்ரவரி 1 ஆம் தேதி கடமை பார்க்கும் அதிபர்களுக்கு அனுப்பிய 11 ஆம் இலக்க சுற்றுநிருபத்தைச் சமர்ப்பிப்பாரா ?

(ஆ) இச்சுற்றுநிருபத்தின் பிரகாரம் கடமைபார்க்கும் அதிபர்களை அவ்வித்தியாலயத்திலேயே உதவி ஆசிரியர்களாக நியமித்த தற்குரிய காரணம் என்ன ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education, -

(a) Will he table the Circular No. G/2/A/11 issued to Performing Principals on 1st February, 1978 by the Director of Education, Galle ?

(b) For what reason were the Performing Principals appointed as Assistant Teachers in the same school by that circular ?

ගාමිණී අතුකෝරල මහතා  
(திரு. காமிணி அத்துக்கோறல்)  
(Mr. Gamini Atukorale)

(අ) මෙහි සඳහන් අංකයෙන් යුත් චක්‍රලේඛයක් හෝ ලිපි ගොනුවක් දැනට සොයා ගැනීමට නොමැති බව ගාල්ල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් වාර්තා කර ඇත. එහිදී මෙහි සඳහන් චක්‍රලේඛයේ පිටපතක් ගරු මන්ත්‍රීතුමා ලඟ ඇත්නම් සහ එය ඉදිරිපත් කරන්නේ නම් තවදුරටත් කරුණු පරීක්ෂා කර බලා පිළිතුරක් දිය හැක.

(ආ) ඉහත (අ) අනුව පැන නොනගී.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)  
Question No. 8.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வின்சன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Rural Industrial Development, I want two weeks' time to answer this Question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට නියෝග කරන ලදී.  
வினாவை மற்றொரு தினத்தில் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.  
Question ordered to stand down.

පණන් කෙටුම්පත් පිළිගැනවීම  
சமர்ப்பிக்கப்பட்ட சட்டமூலங்கள்  
BILLS PRESENTED

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත  
நீதித்துறை (திருத்தம்) சட்டமூலம்

JUDICATURE (AMENDMENT) BILL

"To amend the Judicature Act, No. 2 of 1978."

පිළිගන්නා ලද්දේ, අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහා මාර්ග ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමා වෙනුවට, එම්. වින්සන්ට් පෙරේරා මහතා විසිනි.

1985 නොවැම්බර් 14 වන බ්‍රහස්පතින්දා දෙවන වර සියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නියෝග කරන ලදී.

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, தீர்மான அமைச்சரும் பெருவிதி கள் அமைச்சரும் அவசரகால சிவில் நிருவாக அமைச்சருமானவர் சார்பாக திரு. எம். வின்சன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது.

1985, நொவம்பர் 14, வியாழக்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration, to be read a Second time upon Thursday 14th November, 1985 and to be printed.

අපරාධ නඩු විධාන සංග්‍රහය (සශෝධන) පනත් කෙටුම්පත

குற்றவியல் நடவடிக்கை முறை (திருத்தம்) சட்டமூலம்

CODE OF CRIMINAL PROCEDURE (AMENDMENT) BILL

"to amend the Code of Criminal Procedure Act, No.15 of 1979."

පිළිගත්වන ලද්දේ, අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා දිනේෂී ඇමතිතුමා, මහාමාන්‍ය ඇමතිතුමා සහ හදිසි අවස්ථා මහජන පරිපාලන ඇමතිතුමා වෙතුවට, එම්. චන්සන්ට් ටෙරේරා මහතා විසිනි.

1985 නොවැම්බර් 14 වන වූගස්පතින්ද දෙවන වර කියවිය යුතුයයිද, එය මුද්‍රණය කළ යුතුයයිද නිකුත් කරන ලදී.

பிரதம அமைச்சரும், உள்ளூராட்சி, வீடமைப்பு, தீர்மான அமைச்சரும், பெருவிதிகள் அமைச்சரும், அவசரகால சிவில் நிர்வாக அமைச்சருமானவர் சார்பாக திரு. எம். வினசன்ட் பெரேரா அவர்களால் சமர்ப்பிக்கப்பட்டது.

1985, நொவம்பர் 14, வியாழக்கிழமை இரண்டாம் முறையாக மதிப்பிடப்பட்ட வேண்டுமெனவும் அச்சிடப்பட வேண்டுமெனவும் கட்டளையிடப்பட்டது.

Presented by Mr. M. Vincent Perera, on behalf of the Prime Minister and Minister of Local Government, Housing and Construction and Minister of Highways and Minister of Emergency Civil Administration; to be read a Second time upon Thursday, 14th November 1985 and to be printed.

පාර්ලිමේන්තුවේ කටයුතු

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

මොන්ටේගු ජව්විකුම මහතා (රාජ්‍ය පරිපාලන ඇමතිතුමා, වැවිලි කර්මාන්ත ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ වැඩ බලන සාමාන්‍යකුමා)

(திரு. மொண்டேகு ஜயவிக்ரம் — பொது நிர்வாக அமைச்சரும் பெருநீ தோட்டத் தொழில் அமைச்சரும் பதில் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. Montague Jayawickrema—Minister of Public Administration, Minister of Plantation Industries and Acting Leader of the House of Parliament)

I move,

"That the proceedings on Item 1 of Public Business appearing on the Paper be exempted at this day's sitting from the provisions of Standing Order No. 23."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.  
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put, and agreed to.

මොන්ටේගු ජව්විකුම මහතා  
(திரு. மொண்டேகு ஜயவிக்ரம்)  
(Mr. Montague Jayawickrema)

I move,

"That for the purpose of the proceedings of the Appropriation Bill, 1986, Standing Order No. 70 shall operate with the substitution of "Twenty-five" for "Twenty-six"."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.  
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put, and agreed to.

මොන්ටේගු ජව්විකුම මහතා  
(திரு. மொண்டேகு ஜயவிக்ரம்)  
(Mr. Montague Jayawickrema)

I move,

"That Thursday, 14th November, Friday, 15th November, Monday, 18th November, Tuesday, 19th November, Wednesday, 20th November, Thursday, 21st November and Friday, 22nd November, 1985, be Allotted Days for the consideration of the Appropriation Bill, 1986."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.  
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put, and agreed to.

පෞද්ගලික මන්ත්‍රීන්ගේ

පනත් කෙටුම්පත්

தனி அங்கத்தினர் சட்டமூலம்

PRIVATE MEMBERS' BILL

ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් හාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

சர்வதேச சிங்கக்களரிகள் மாவட்டம் 306 ஏ — தேசிய அபிவிருத்தித் தாயாள நம்பிக்கை பொறுப்பு (கூட்டிணைத்தல்) சட்டமூலம்

LIONS CLUBS INTERNATIONAL DISTRICT 306 A - NATIONAL DEVELOPMENT FOUNDATION TRUST (INCORPORATION) BILL

චී. ඩී. ඊස්. ද සිල්වා මහතා (හබරදුව)  
(திரு. ஜி. வீ. எஸ். த சில்வா—ஹபரதுவா)  
(Mr. G. V. S. de Silva - Habaraduwa)

I move,

"That leave be granted to introduce a Bill to provide for the establishment and incorporation of the Lions Clubs International District 306 A-National Development Foundation Trust.

චන්ද්‍රකුමාර වීරය ගුණවර්ධන මහතා (කඹුරුපිටිය)  
(திரு. சந்திரகுமார விஜய குணவர்த்தன — கம்புறுப்பிட்டிய)  
(Mr. Chandrakumara Wijeya Gunawardane-Kamburupitiya)

විසින් ස්ථිර කරන ලදී.  
அனுவதித்தார்

Seconded.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.  
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put, and agreed to.

පනත් කෙටුම්පත ඊට අනුකූලව පළමුවන වර කියවන ලදීත්, එය මුද්‍රණය කිරීමට නිකුත් කරන ලදී.

වාර්තා කිරීම සඳහා 47(5) වන ස්ථාවර නියෝගය සටහන් පනත් කෙටුම්පත සමාජ සේවා ඇමතිතුමා වෙත පවරන ලදී.

இதன்படி, சட்டமூலம் முதன்முறை மதிப்பிடப்பட்டு அச்சிடப்படக் கட்டளையிடப்பட்டது.

சட்டமூலம், நிலைக்கட்டளை இல. 47(5) இன்படி கலாசார அலுவலர்கள் அமைச்சருக்கு, அறிக்கை செய்யப்படுதற்காகச் சாட்டப்பட்டது.

Bill accordingly read the First time, and ordered to be printed.

The Bill stood referred, under Standing Order No. 47 (5), to the Minister of Social Services for report.





**අමරසිරි දෙඩන්ගොඩ මහතා**  
 (ශ්‍රී ලංකා, අමරසිරි දොංගොඩ)  
 (Mr. Amarasiri Dodangoda)

මගේ අදහස මේකයි, ඒ ගාස්තුව ගත යුත්තේ ජලය සැපයෙන කුඹුරුවලින්. නමුත් ජලය සපයන්නේ නැති -

**ඒ. එම්. එස්. අධිකාරි මහතා**  
 (ශ්‍රී ලංකා, ආර්. ආර්. ආර්. අධිකාරි)  
 (Mr. A. M. S. Adikari)

ඒක හරි. ඒක මම පිළිගන්නවා.

**අමරසිරි දෙඩන්ගොඩ මහතා**  
 (ශ්‍රී ලංකා, අමරසිරි දොංගොඩ)  
 (Mr. Amarasiri Dodangoda)

එහෙම නැති අයටත් මේ නඩු පැවරීම කර තිබෙනවා. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලය සපයන්නේ නැති, සාමාන්‍ය දියෙන් ගොවිතැන් කරන ගොවීන්ටත්, ජලබදු නඩු පවරා තිබෙනවා. කොහොම වුණත් මේ පිළිබඳ මම විශේෂයෙන් මතක් කරන්නේ මේ ජයේ පෙරේද වාහන බලපත්‍ර ගාස්තු වැඩිය කියා ඒ පිළිබඳ විශේෂ කමිටුවක් නියා ඒ ගැන නැවත සලකා බැලීමක් ලැබුණේ නැති නිසයි. වාහන හිමියන්ගෙන් ඒ විධියේ බද්දක් ගැනීමේ අසාධාරණකම පිළිබඳව ඉදිරිපත් වන අදහස් සලකා බලනවා නම් ගොවීන්ගේ පොහොර මිල, වැස්ටර් මිල, අතින් තොයෙක් විධියේ වියදම් යනාදී ඒ ගොල්ලන්ගේ නිෂ්පාදනවල වියදම් පිළිබඳවත් සලකා බැලිය යුතුයි. ඒ අනුව මේ ජල බද්ද, එහෙම නැතිනම් නමුත්තාන්දේලා කියන විධියට මෙහෙයුම් තබන්නේ බද්ද අය කිරීම පිළිබඳව දැන් ගොවීන්ගෙන් එළඹෙන විරෝධය ගැන සලකා නමුත්තාන්දේලා වාහන හිමියන්ට සහනයක් දීමට සලකා බලන මේ අවස්ථාවේ ඒ බද්ද ගැන නැවත සලකා බැලීමක් කරන්නට කියන එක මතක් කරනවා.

**රිචඩ් පතිරාණ මහතා (අක්මමන)**  
 (ශ්‍රී ලංකා, රිච්පාඨ් පතිරාණ - අක්මමන)  
 (Mr. Richard Pathirana-Akmeema)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වාර්ෂික දෙපාර්තමේන්තුව සම්බන්ධ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී බද්දෙහි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දක්වූ කරුණුවලට අමතරව ගි. ගහ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු කීපයක් ප්‍රකාශ කරන්නට කැමතියි. ගරු බද්දෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සඳහන් කළා වාගේ මේ ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ විශාල අවුලක් තිබෙනවා. දීර්ඝ කාලයක් මේ ප්‍රශ්නය දැන් කල් ගතවී තිබෙනවා.

පසුගිය දවස්වල අමාත්‍යාංශයෙන් වක්‍රලේඛයක් ගාල්ල දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයට යවා තිබෙනවා, මේ සම්බන්ධව වන්දි ගෙවීමට කටයුතු කරන්නට කියා. ඒ ගැන අමාත්‍යාංශයෙන් මම විමසා බැලුවාම මට දැනගන්නට ලැබුණේ එවැනි වක්‍රලේඛයක් යවා ඒ කටයුත්ත නිමාවට පත් කරනවාය කියා. නමුත් ගාල්ල දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙන් විමසුවාම කියනවා, මේ වක්‍රලේඛය පැහැදිලි නැත කියා. එතැන ඉඩම් අංශයේ නිලධාරී මහත්වරු කියනවා, වන්දි ගෙවන්නට කියා හරියටම කියලා නැති නිසා නැවත අසා වන්දි ගෙවන්නටදී වක්‍රලේඛය පැහැදිලි කරගන්න මිනිසු කියා. මම දන්නේ නැහැ මෙහි තිබෙන අවුල මොකක්ද කියලා. කොහොම වුණත් දැන් වර්ෂ ගණනාවක් තිස්සේ මේ ඉඩම් හිමියන් මේ වන්දි මුදල බලාපොරොත්තුවෙන් ගාල්ල දිසාපති කාර්යාලයට යාමටත්, දිසාපති කාර්යාලයේ සහ අමාත්‍යාංශයේ නිලධාරීන් ඉඩම්වලට එක අවස්ථාවේදී මේ මුදල ලබාගන්නටත් තමන්ගේ කාලය මීඩගු කර තිබෙනවා.

අක්මමන ආසනයේ අත්කර දහස් ගණනක් මේ ව්‍යාපාරයට යට වෙලා තිබේවා. විශාල කුඹුරු ප්‍රමාණයක් ඒ ව්‍යාපාරය සඳහා අත්පත් කරගන්නා තවම මේ අයට මේ වන්දි මුදල් ලබා නොදීම ගැන ගරු වැඩබලන ඇමතිතුමාගේ අවධානය කරුණාකර යොමු කරන්න. මොකක්ද මේ යටත ලද වක්‍රලේඛයේ නොපැහැදිලි තත්ත්වය කියන එක. කරුණාකර විමසා බලා මේ ගැන වහාම පියවරක් ගන්නා හැටියට ඉල්ලා සිටිනවා. ඒ අය අතර සමහරුන් ඉන්නවා ඉතාමත් දුප්පත් අය. මා දන්න කෙනෙක් ඉන්නවා. ඔහුට වී කුරුණි අටක විතර කුඹුරක් තිබුණේ. ඒ කුඹුරු යට වී ගියා මේ ව්‍යාපාරයේ ඇලවල් කැපීමේදී දැන් අවුරුදු ගණනාවක්

වෙනවා මේ වන්දි මුදල ගෙවන්නේ නැහැ. ඒක ඒ අයට විශාල කරදරයක්. මේ සම්බන්ධයෙන් මම ඉතාම කනගාටු වෙනවා. මට පේන්නේ ඇත්ත වශයෙන්ම මේ ගාල්ල දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙන් කිසිම සැලකිල්ලක් හරියාකාරව දක්වන්නේ නැහැ. මේක ඒ අයට විහිටවක් බවට පත්වෙලයි තිබෙන්නේ. ඒ අය මේ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මට දැනගන්න ලැබුණේ විධියට මේක ගෙවන්නට කියා අමාත්‍යාංශයෙන් වක්‍රලේඛය එවා තිබෙනවා. නමුත් ඒ ගොල්ලන්ට මේකෙ වටන පටලැවිල්ලක් තිබෙනවාය. ඒ නිසා මේ ගැන විමසුම් කරන්න මිනිසු කියා මේ හෙවිම් කටයුතු ප්‍රමාද කර තිබෙනවා. එම නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි කරුණාකර මේ ගැන තොපමාව තීරණයක් අරගෙන මේ අයට වන්දි ලබා දෙන්නට කටයුතු කරන්නට කියා.

ජලයට බද්දෙහි ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙඩන්ගොඩ මහතා) සඳහන් කළ පරිදි ගි. ගහ යෝජනා ක්‍රමයේ එක අංශයක් තමයි ජල ගැල්මේදී වැඩි වතුර ගි. ගහට හරවා ජල ගැල්ම වැළැක්වීම. අතින් අංශය වශයෙන් ජනතාව බලාපොරොත්තු වුණේ වතුර හිඟ කාලයේදී ගි. ගහේ ජලය කුඹුරුවලට ලබා ගැනීමට පුළුවන් ක්‍රමයක් ඇති කරන්නයි. දැනට ක්‍රියාත්මක කර තිබෙන පළමුවන පියවර හුඟක් දුරට සාර්ථක වී තිබෙනවා. ඒ නිසා අපේ ආසනයේ නිතරම ජල ගැලීම්වලට ගොදුරු වුණේ හෝලුවාගොඩ මිපාන කුඹුරු අත්කර යාමටද දහස් ගණනක් ජල ගැලීමෙන් වැළැක්වෙන චන්ත්වයක් දැන් ඇති වී තිබෙනවා. නමුත් ජලය අඩු කාලයට ජලය ලබාගන්න ක්‍රමයක් නැහැ. මොකද? මේ පියවර ක්‍රියාත්මක වුණොත් පස්සේ ඒ ඇලවල ජල මට්ටම ඉතාම ඉක්මනින් පහත බසින නිසයි. ගංවතුර ගැලුවත් දවසක්වත් රැඳී පවතින්නේ නැහැ ඉක්මනින් බැගලා යනවා. එම නිසා මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවනවා ජලය නැති කාලයට ජලය ලබා දීම සඳහා යම්කිසි පියවරක් ගන්නට කියා. ජලය නැති කාලයට ජලය ලබා දීම සඳහා ඒ, පොම්ප පාවිච්චි කරන්න පුළුවන් කියා අපට දැනගන්න ලැබී තිබෙනවා. ගහෙන් ජලය ඇලවලට පොම්ප කරන්න ඒ පොම්ප යොදාගන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගැන ඉක්මනින් ගන්නා ලෙස මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි.

ජලයට මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්නේ වාර්ෂික දෙපාර්තමේන්තුවේ සේවය කරන අතිශය සේවකයන්ගේ සහ තාවකාලික සේවකයන්ගේ තත්ත්වය පිළිබඳවයි. ගාල්ලේ ගරු මන්ත්‍රීතුමා (ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා) 1983 මාර්තු 10 වෙනිදා නමුත්තාන්දේගෙන් ඇසූ අංක 112/83 දරන ප්‍රශ්නයට දුන් පිළිතුර එදින ගැන්සාඩ් වාර්තාවේ පළ වී තිබෙනවා :

"ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය : (අ) ගාල්ලේ වාර්ෂික දෙපාර්තමේන්තුවේ අවුරුදු 12ක කාලයක් තිස්සේ කම්කරු ලෙස සේවය කරන උපවිවේක කිතුම්පිටියේ ජී. කේ. අමරසේන මහතා මෙහෙක් ස්ථිර සේවයෙහි පිහිටුවා ගැනීමට එතුමා දක්නවාද? (ආ) දැන් ඔහු ස්ථිර සේවයෙහි පිහිටුවනවාද? (ඇ) තොපගේ නම, ජී මන්ද?"

නියෝජ්‍ය ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා හැටියට නමුත්තාන්දේමයි මේ ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙන්නේ :

"(අ) ඔහු, (ආ) දැන් තාවකාලික මාසික වැටුප් හිමි තත්ත්වය පිරිනැමීමට කටයුතු කරන අතර, තාවකාලික තත්ත්වය ලබා දුන් දින සිට අවුරුදු 05ක් සම්පූර්ණ කරන දිනයේ දී ස්ථිර තත්ත්වයේ පිහිටුවීමට කටයුතු කරනු ලැබේ. (ඇ) පැන නොගනී."

නමුත්තාන්දේ මෙම ප්‍රශ්නයට පිළිතුරු දී දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වී ඇත්තේ අමරසේන මහතා තවමත් අර පරණ හිටපු තත්ත්වයේමයි සිටින්නේ. කිසිම පියවරක් අරගෙන නැහැ. ඔහු තාවකාලික මාසික වැටුප් තත්ත්වයට පත් කරන්න. ඒ සම්බන්ධයෙන් මේ විවාදය පටන්ගන්න පෙර නමුත්තාන්දේගෙන් ප්‍රශ්නයක් අහන්න මා කල් දී තිබුණත් දැන් මේ අවස්ථාවේදී ඒ ගැන සඳහන් කරන්න පුළුවන් වූ නිසා ඒ ප්‍රශ්නය අහන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මේ නැතැත්තා පමණක් නොවෙයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වාර්ෂික දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන අතිශය හා තාවකාලික කම්කරුවන් සිය ගණනක් ඉන්නවා. අර අවශ්‍ය කොන්දේසි සම්පූර්ණ කළත් ඒ අය ස්ථිර තත්ත්වයට පත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 10ක් හෝ දින 2,750ක් සේවය කළාම තාවකාලික මාසික වැටුප් තත්ත්වයට පත් කරන්න මිනි. ඒක කරන්නේ නැහැ. තාවකාලික මාසික වැටුප් තත්ත්වයට පත් කර අවුරුදු 5ක් සම්පූර්ණ වුණොත් ස්ථිර මාසික වැටුප් තත්ත්වයට පත් කරන්න මිනි. වාර්ෂික දෙපාර්තමේන්තුව ඒක කරන්නේ නැහැ. මම





මේ වැය ශීර්ෂය සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන තිබෙන කාරණයන්ට අමතරව ග්‍රාමීය වශයෙන් සූර් වාර්ෂාර්ථ සංවර්ධනයක් අපේක්ෂා කරන නිසා, විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ දිස්ත්‍රික්කය, ඒ වාගේම කර්තෘ දිස්ත්‍රික්කය කීපයක් මේ දිස්ත්‍රික්ක තුනෙහි සූර් වාර්ෂාර්ථ කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට කිසිදු ඉල්ලීමක් මා කරන්නේ. හේවාගම් කෝරළය සහ සල්පිටි කෝරළය කීපයක් කෝරළ දෙකෙහි සූර් වාර්ෂාර්ථ ක්‍රම මට වඩා තදින් කළොත් හොඳින් කළ හැකි භූමි ප්‍රමාණය නවත් වැඩි කර ගන්නට පුළුවනි. මේ ප්‍රදේශවලින් කොළඹ වෙළඳපොළට භාණ්ඩ ගෙන යෑමට සහ ගෙන ඒමට හැකි කිට්ටුකාවය නිසා -

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
 (ශ්‍රී. ඒ. ඒ. එම්. ඒ. ආ. අධිකාරී)  
 (Mr. A. M. S. Adikari)  
 කෘෂිකර්ම අමාත්‍යාංශයටයි ඒක අදාළ.

**දිනේෂ ගුණවර්ධන මහතා**  
 (ශ්‍රී. ඩිනේෂ ගුණවර්ධන)  
 (Mr. Dinesh Gunawardena)

ඒක ගොවිජන සේවා කටයුතු හාර ඇමතිතුමාට අදාළ බව මම දන්නවා. තමුත් මා කියන්නට එන්නේ සූර් වාර්ෂාර්ථ කටයුතු ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ආවරණය යටතේ පැවතුණේ මට ප්‍රධාන වශයෙන් සිදුවන ජලය පැතිරීමට ඔබතුමාගේ අමාත්‍යාංශයට අයිති දෙයක් බවයි. උදහරණයක් වශයෙන් කැලණි ගඟ ගනිමු. කැලණි ගඟේ මේ පැන්නේ ඉවුර ගං වතුරින් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස අවුරුදු ගණනාවක් තිස්සේ - පසුගිය ගන වර්ෂ භාගය තිස්සේ - මේ පාර්ලිමේන්තුවේ විවිධ පැවති අවස්ථාවලදී උදෙසාණය කර තිබෙනවා. කැලණි ගඟේ පිටාර ගංවතුරින් කොළඹ තරගයේ ආරක්ෂාවට පමණයි වේළුලක් තිබෙන්නේ. ඒ නිසා වාර්ෂිකව විනය වෙන ගොවි බිම් ප්‍රමාණය අති විශාලයි. මෙය ඉතා වැදගත් මහා පරිමාණ ව්‍යාපාරයක් හැටියට සලකන්නේ නැති නිසා හැමදාම මෙය කල් දමන්නට සිදු වෙනවා. ජලය පිටාර ගැලීමෙන් හේවාගම් කෝරළයේත්, සල්පිටි කෝරළයේත් ගොවිතැන් කළ හැකි භූමි ප්‍රමාණය නිරන්තරයෙන් විනය වෙනවා.

මම ගරු ඇමතිතුමාට කියන්නට යන්නේ කැලණි ගඟේ ජලය මේ ආකාරයෙන් ගංවතුරක් බවට පරිවර්තනය වීම වැළැක්වීම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට පමණක් කරන්නට පුළුවන් දෙයක් නොවන නිසා වාර්ෂාර්ථ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර වැඩ සැලැස්මක් සකස් කරන්නට ඕනෑ බවයි. කොළොන්නාවේ ගරු මන්ත්‍රීතුමා - කොළඹ දිසා ඇමතිතුමා - මේ අවස්ථාවේ මේ ගරු සභාවේ සිටියා නම් කොළඹ තරගයට සාමඳ තමාගේ ආසනයෙන් බාගයක් ගංවතුරට යට වන බව කියා විස කියා මම හිතනවා. අවුරුදුකට දෙවරක් ගංවතුරින් යට වෙනවා. ඒ අයගේ ජීවන වර්ධාවත් - ගොවිතැන් කරන ප්‍රදේශවලින්, වෙනත් ජීවන වර්ධාවත් - පාලනය කර ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙනවා. එම නිසා මේ ගැන අවධානය යොමු කරන්නට කාලය දුන් ඇවිත් තිබෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති ගැනම කල්පනා නොකර ගංවතුරින් මේ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා අඩු වශයෙන් පස්වලින් ගෝ ගත දෙපැන්නේ උස් වේළුලක් බැඳිය යුතුයි. ඒ විටියේ වැඩ කටයුතු වෙනත් රටවල අපි දකි තිබෙනවා. කොත්ඡීටි හා මහා පරිමාණ ව්‍යාපෘති නොවෙයි. මේ සඳහා ජනතා සහගාමීත්වයෙන් ව්‍යාපෘතියක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස වාර්ෂාර්ථ දෙපාර්තමේන්තුව පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මම ඉල්ලනවා. මොකද? කොළඹ අටට - කොළඹ දිස්ත්‍රික්කයේ - සංවර්ධන කටයුතු සිදු වන නිසා එය ඉතා අවශ්‍යයි.

ඒවාගේම නව විශේෂ ඉල්ලීමක් මම මේ අවස්ථාවේ අවධානයට ගෙනෙන්නට කැමතියි. මහරගම ආසනයේ තිබෙන බොරුදැඩගමුව වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මම මට ප්‍රථම 1983 වර්ෂයේදී ඉල්ලීමක් කලා. ඒ පිළිබඳව දැන්වූ තිබෙන ඇස්තමේන්තු විසඳීම වැඩි නිසා ඒ කටයුත්ත අදියර කීපයකින් හෝ කීරීම නොහැකි තත්ත්වයක පවතිනවා. ඒ වැව මගින් අක්කර අටසියයක පමණ ප්‍රමාණයක් ගොවිතැන් කරන ගොවීන් කැස්බෑව ආසනයේත්, මහරගම ආසනයේත් අදත් ජීවත් වෙනවා. මම ඉල්ලීමක් කරනවා. කොළඹ ආසනයේ මේවාගේ වෙනත් වැවක් තැනූ. මේවා ආරක්ෂා කරගන්නට ඕනෑ. තැන්තම් මේවා ඉඩම් විකුණන වෙළඳුන්ගේ පස් පිරවු භූමිගාග බවට පරිවර්තනය වීමෙන් ඒවායේ සාරය හුණු චිඳින්නේ ඒ සල්පිකාර වෙළඳ පැලැන්තියයි. ගරු ඇමතිතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු වේ ය කියා මම හිතනවා.

ඒ වාගේම රට අතිරේකව නවත් එක් ප්‍රශ්නයක් නගන්නට මම කැමතියි. මින්නේරිය ආසනයේ රොටුවාල කියන ගමට ජලය සැපයීමේ මාර්ගයක් වාර්ෂාර්ථ දෙපාර්තමේන්තුව යටතේ පැවතුණා. එය වසා දමා තිබෙනවා. මේක ගොවීන්ගේ පැමිණිල්ලක්. මම මට ඉස්සරහක් වාර්ෂාර්ථ දෙපාර්තමේන්තුවට මේ පැමිණිල්ල ඉදිරිපත් කලා. අද වනතුරු ඒ පිළිබඳව සාධාරණ විසඳුමක් අරගෙන නැහැ. මගේ මතකයේ හැටියට ගරු ඇමතිතුමාත් ඒ අවස්ථාවේදී නිර්දේශයක් කලා. තමුත් ඒ ප්‍රශ්නය අද වන තුරු සම්පූර්ණයෙන් විසඳුම තැනූ.

ඒ වාගේම ගොවීන්ගෙන් අද ජල බද්දක් අය කරනවා. එය නඩත්තු ගාස්තුවක කියා ඔබතුමා හැදින්වුවා. මොන ආර්ථ නිරූපණයකින් කිව්වත් මේක ගොවි ජනතාවගෙන් අය කර ගන්නා මුදලක්. මේ මුදල් නොගෙවන විට අද තඩු පවරනවා. මේ මුදල් ගෙවන්නේ තැනැයි කියා ගොවීන් උසාවියට ගෙන යනවා. මෙත්ත මෙතැනයි ප්‍රශ්නය තිබෙන්නේ. විදේශ විනිමය ආරක්ෂා කිරීමේ නිරත වී සිටින ගොවි ජනතාවගේ ආදායම් මාර්ගය දිනා විශේෂයෙන් බලන්නට ඕනෑ. ගොවීන්ට අද රක්ෂණ ක්‍රමවලට ගෙවන්නට සිදු වී තිබෙනවා. අක්කර බදු සලාරය ආදී වෙනස් ගෙවීම් කරන්නට සිදු වී තිබෙනවා. ඒට අමතරව ගෙවීමක් තමයි මේ ඇති කර තිබෙන්නේ. අද ලංකාවේ ආදායම් බදු ගෙවන්නන් දිනා බැලුවොත් රුපියල් දහ අට දහසකින් පහළ ආදායම් ලබන්නන්ගෙන් ආදායම් බදු අය කරන්නේ නැහැ. ගොවීන්ගෙන් තමුත්තාත්සේලාගේ ආණ්ඩුව මේ ගාස්තු අයකරන්න පටන්ගන්නා. ඔවුන්ගේ ආදායම් තත්ත්වය ගැන හරියාකාරව තීරණයක් කරන්නේ නැතුව, අද ජනමය ගොවීන් දිනා බැලුවොත් පෙනෙනවා මූලික වශයෙන් ඒවායේ බෙදු ඉඩම් ප්‍රමාණය වැඩි වී තැනී බව. එසේ බෙදු ඉඩම් ප්‍රමාණය වැඩිවෙන්නේ නැතුව එකම ජනපදයේ, එකම භූමි ප්‍රමාණයේ පරම්පරා තුනක් බිහිවෙලා තිබෙනවා. මේ ගැන මම තමුත්තාත්සේට කියන්නට වූවමනා නැහැ. තමුත්තාත්සේ මේ ගොවි ප්‍රශ්න ගැන ගොදිත් දන්නා මන්ත්‍රීවරයෙක්.

එකම භූමි ප්‍රමාණයේ තුන්වැනි පරම්පරාවක් අද ජීවත්වෙනවා. එයින් ඕනෑ පරම්පරා තුනක් නඩත්තු කරන්න. ඒ අයට අර්ධෙන් ඉඩම් ලැබී තැනූ. ඒ උඩටම තමයි මේ අයකිරීමත් තමුත්තාත්සේලා දමන්නේ. මේ තියාම අද ඒ ගොවි ජනතාව පිට විශාල ණය බරක් පැටවී තිබෙනවා. සමහර ගොවීන්ට තමන්ගේ අස්වැන්න ඒ වාරයේදී ඍජුවම කරගන්නට නොහැකිවුණොත් අතිවාරයෙන්ම ඔහු ණයගැති භාවයට පත්වෙනවා. තත්ත්වය එසේ පවතිදද තමුත්තාත්සේලා මේ බද්ද නොගෙවුවොත් ඔවුන් උසාවියට ගෙන යනවා. මේ නිසා අපි ඉල්ලා සිටිනවා මේ බද්ද අය කිරීම අහෝසි කර දමන්නට කියා. ඔවුන් රටට විදේශ විනිමය ඉතිරි කර දෙනවා පමණක් නොවෙයි. රටේ ආදායම් මාර්ගයකුත් සුරකිනවා. ඒ අතරම ගොවි ජනතාව මේ රටේ ජනතාවගේ ආහාර සපයන්නන් හැටියට ඉඩු කරන කාර්ය හාරයේදී මේ ගාස්තු අය කිරීම ඇත්තවශයෙන්ම අසාධාරණ පිළිවෙතක්. ඒක නැවැත්වීමට දැන් කාලය පැමිණ තිබෙනවා. පසුගිය සතිසේ අතුරාවුරු උසාවියේ තිබුණා මේ පිළිබඳ තඩු විභාගවල නින්දා දෙන අවස්ථාවක්. ඒ වාගේම නවත් උසාවි කීහිපයකම මෙවැනි තඩු පවරා තිබෙනවා. මේ ප්‍රතිපත්තිය නවත්වන්න කියායි අපි කියන්නේ.

ගොවි ජනතාව ගැන ඉතා හොඳ ලිපියක් ගිය ඉරිදි "දිවයින" පත්‍රයේ පළවී තිබුණා. මම ඒකෙ එක කොටසක් පමණක් කියවනවා. ඔබතුමාගේ අවධානයටත්, රටේ තීරණ ගන්නා අයගේ අවධානයටත් යොමුවීම සඳහා, අලුත්ගම ආනන්ද හිමියන් විසින් දිවයින පත්‍රයට ලියූ දීර්ඝ ලිපියම කියවන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුත් එහි ඉතා හොඳ දෙයක් කියා තිබෙනවා අපි කාගේත් අවධානය යොමු කළයුතු ඒ මොකක්ද?

"ආර්ථිකය කාබායිනියා කලේ ගොවියා නොවේ. ගොවියා බැංකු කැවුළු තැන. උමීරිය අසස්සනා හිකිතැබුවේ තැන. රාජ්‍ය ආයතනවලට වැඩි කුටුම්භ පෝෂණය කලේ තැන. රජයේ දේපල නම් දුවැද්දේ සලනා සුර සැප වින්දේ තැන. කොමිස් ගැහුවේ තැන. සියෙන් කළ හැකි කාර්යයට දහසක් ඇස්තමේන්තු කර ගසා කැවේ තැන. ගොර නෝරවු මුදුණක කලේ හෝ ආදායම් බදු වටො කලේ හෝ තැන. මන්දලා ජාටාරම් කැලෑ වැකිරීම කලේ තැන. ඔහු හිතටව ජිඳගසේ මහ පොළොවත් සමග දවා රැ. දෙකෙහි සටන් කර සිය පණ තල හැට ගසා ගන්නේය. එතෙක් සියලු සමාජ ද්‍රෝහින්ගේ පාපතර ශ්‍රීයාවන්හි අවසාන වන්දිය ගෙවීමට සිදු වී ඇත්තේ අහිංසා ගොවියාටය."

මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳට කෙටියෙන් ලියා තිබෙන දෙයක්. ගොවි ජනතාව මේ එකකටවත් කොටස් කාරයො නොවෙයි. එක පැත්තකින් තම කොටස රට වෙනුවෙන් ඉෂ්ට කර තිබෙන ලක්ෂ ගණන් ගොවි ජනතාව හා ඔවුන්ගේ දරුවන් වැව තිබෙන ආර්ථික අත්තිය. අතෙක් පැත්තෙන් ඒ ප්‍රශ්නය නිසාම, ජල බද්ද නිසාම, ඇතිවී තිබෙන මන්දපෝෂණය. මේ දෙක

[දිනේෂ ගුණවර්ධන මහතා]

ගැනම ඔබතුමාගේ අවධානය යොමු කරවන්නට මම කැමතියි. අද පවුල් තුනක් පමණ එකම භූමි ප්‍රමාණයකින් තබන්න කිරීමට අපට හැකි වන්නේ නොවේ. අද පවුල් තුනක් පමණ එකම භූමි ප්‍රමාණයකින් තබන්න කිරීමට අපට හැකි වන්නේ නොවේ. අද පවුල් තුනක් පමණ එකම භූමි ප්‍රමාණයකින් තබන්න කිරීමට අපට හැකි වන්නේ නොවේ. අද පවුල් තුනක් පමණ එකම භූමි ප්‍රමාණයකින් තබන්න කිරීමට අපට හැකි වන්නේ නොවේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තැවන වරක් මා ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවනවා මේ කැලණි ගඟ අවට භූමි ප්‍රදේශය. ඒ භූමි ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා ස්ථිර වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)**  
**(ශ්‍රී ල. වංශාචාර්ය ජයකොඩි මහතා — ආරක්ෂකයෙකු)**  
**(Mr. Lakshman Jayakody-Attanagalla)**

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වාර්ෂික දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා යම් යම් වැඩපිළිවෙලවල් අමාත්‍යාංශය විසින් ගෙන ගියත් නිබන්ධන බවට අපට ආර්ථික ලැබී තිබෙනවා. වාර්ෂික දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු තත්ත්වයෙන් වෙනස් කොට අධිකාරියක් කිරීමට - ඒ. එම්. එස්. අධිකාරී" යක් කිරීමට නොවෙයි. - බලාපොරොත්තුවක් තිබෙනවාය. ඒ සඳහා යෝජනාවක් අමාත්‍යාංශයට ඇතිව තිබෙනවාය කියා ආර්ථික ඇතුළු රජයේ දෙපාර්තමේන්තු අධිකාරී බවට පරිවර්තනය කර තැවන වාරයක් ඒවා දෙපාර්තමේන්තු වශයෙන් වෙනස් කළ අවස්ථාවක් රාශියක් තිබෙන බව අපි දන්නවා. ඒ මන්ද කීවොත්, අධිකාරීවලින් ප්‍රයෝජනයක් වූණේ තැනී තිබෙයි.

ඒ කෙසේ වෙතත්, වාර්ෂික දෙපාර්තමේන්තුව පැරණිම දෙපාර්තමේන්තුවක්; ඒ වාගේම එක්තරා විශිෂ්ට වැඩ කටයුත්තක් කළ දෙපාර්තමේන්තුවක්. ඒ නිසා මේ කෙරෙන්න යන කටයුත්ත ගැන විකල්ප විපරම් කාර බැලීම ඉතාමත් වැදගත් වී තිබෙනවා. ඒ මන්ද කීවොත් අවුරුදු 150 ක පමණ කාල සීමාවක් තුළදී අත්දැකීම් හා අත්හදැකීම් තුළින් සකස් වී තිබෙන විවිධ පරිපාලන රෙගුලාසි හා මුදල් රෙගුලාසි අනුව මේ සෑම දෙපාර්තමේන්තුවකම කටයුතු සිදු වන නිසයි. එවැනි තත්ත්වයක් එක වරම වෙනස් කරන්න යෑමෙන් මුදල් පරිහරණය එතෙමෙනෙ වූණම අතිවාරයෙන්ම විශාල ධනස්කන්ධයක් අපගේ යෑමක්. තාස්ති විමක් වෙනවාය කියන එක අපි හොඳින් දන්නා කාරණයක්.

එක අතකින්, අධිකාරී තත්ත්වයට පරිවර්තනය කිරීමේ වාසියක් තිබෙන අතර අනෙක් අතින් ඒ තුළින් විවිධ ගනුදෙනු වලට, විවිධ උදව්වලින් බලපෑමක් කාරකම් වලට තැත්වම ඉල්ලීම් වලට යටත් වී කටයුතු කරන්න සිදු වන අවස්ථාවක් ඇති වෙනවා. අන්ත ඒ තේනුව නිසා තමයි මම කියන්නේ, වාර්ෂික දෙපාර්තමේන්තුවේ අනාගතය ශුභ එදාදී වෙයිද, එහෙම තැත්වම අශුභ එදා ලැබෙන තත්ත්වයට එය පරිවර්තනය වෙයිද කියන්න මම දන්නේ නැහැ කියා.

" ජල බදු වෙනුවට තබන්න බදු " කියන තේමාව තමයි, වැඩබලන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා ඉදිරිපත් කළේ. ජල බදු කැපීමට නියම නිසා ඇති වී තිබෙන ආන්දෝලනය අවසාන කිරීම සඳහා එය තබන්න බදු කිරීමට පරිවර්තනය කරන්න එකම කල්පනා කරනවා නම් ඒ සෑම තබන්න විදාලමක් කරුණාකර ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයට ඇතුළු කරන්න. එහෙම ඇතුළු කෙරෙනවා නම් තමුත්තාත්සේලාට මේ ප්‍රශ්නය එන්නේ නැහැ. තමුත්, සපයන ජලය වෙනුවෙන් මුදලක් අරගන්න තමුත්තාත්සේලාගේ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එයින්ම අතිවාරයෙන් ඔප්පු වෙනවා, තමුත්තාත්සේලාගේ බලාපොරොත්තුව තබන්න බදු කිරීම ගැනීම නොවෙයි, ජල බදු කිරීම ගැනීම කියා. එහෙම තැනීම මෙය අධිකාරී තබන්න බදු කිරීම නම් - ' තබන්න ' කියා යම් විවිධයක් පාවිච්චි කරනවා නම් - එය අයවැය

ලේඛනයට ඇතුළු කරන්න. එසේ අයවැය ලේඛනයට ඇතුළු නොකොට මොකක් හෝ බදු කිරීම අය කරනවා නම් ඒ බදු කිරීම ලැබෙන සලකුණක් සහිතව මොනවාටද කියන එකවත් අපි දන්නේ නැහැ. මේ බදු කිරීම එකතු කර ගන්නා මුදල් කාට ගෙවන්න යනවාද, ණයකාරයන් ඉක්මවාද, ඒ ණයකාරයන්ට ගෙවන්න වෙනත් මුදල් තැනීමක මේ මගින් ඒ අයට ගෙවන්න වෙනවාද, ගාණේදාගාණයෙන් සලකුණ ගම්බ වන්නේ තැනී තිබෙන මෙය ඒවා ගෙවීම සඳහා උපයෝගී කර ගන්නා වූ ක්‍රමයක්ද, එහෙමත් තැත්වම වෙනත් කාගේ හෝ සාක්ෂිවලට මුදල් ලබාදීමේ ක්‍රමයක්ද කියා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ජල බදුට එහෙම තැත්වම තබන්න බදු කිරීම මහජනතාවගේ සම්පූර්ණ විරෝධය තිබෙනවා.

මේ රටේ කඩුවත් ජලයට බදු කිරීම අය කළයයි ඉතිහාසගත වී තිබෙනවා දැයි මම දන්නේ නැහැ. ප්‍රශ්නය වී තිබෙන්නේ මෙයයි : (බාධා කිරීම) තබන්න බදු කිරීම කියනවා නම් කරුණාකර එය අයවැය ලේඛනයට දමන්න. ආදායමක් හැටියට. මොකක් හෝ බදු කිරීම අය කර ගන්නවා නම් එය අයවැය ලේඛනයට දමන්න මිනැ. එහෙම තැනීම එය කෙළින්ම තබන්නට විදාලම් කරන්න යනවාය කියනවා නම් තබන්න ආදායමට දමන්න. එහෙම තැත්වම වෙනත්, මොකක්ද ? මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමා (මෙහි පාල සේනානායක මහතා) හැමදමක් කියනවා වාගේ ඒක දඩයක් වෙනවා. අන්ත ඒ තත්ත්වය ඇති කරන්න එපාය කියලයි, අපිත් කියන්නේ. ගොවියාට දඩ ගහන්න එපාය කියන ඒ ඉල්ලීම තමයි, වෙනත් වටහාවලින් මෙකුටක් කාලයක් මැදවිච්චියේ ගරු මන්ත්‍රීතුමා කියා තිබෙන්නේ. අන්ත ඒ නිසා තමයි, මේ තබන්න බදු කිරීම දෙ අයිත් කරන්නයයි අපි ඉල්ලා සිටින්නේ.

උද්ගරණයක් වශයෙන් අපේ අත්තනගල - මය ව්‍යාපාරය ගනිමු. ගැමි වාර්ෂික පුනරුත්ථාපන ව්‍යාපාරය යටතට පලමු වතාවට තමුත්තාත්සේලා තෙක් කලාපයක් - ගාලු, මාතර දිස්ත්‍රික්කය - ඇතුළු කර තිබෙනවා. ඒ ගැන කල්පනා කරන විට මට ගම්පහ ප්‍රදේශය මතක් වෙනවා. සම්බා වි හැඳෙන ලංකාවේ ඉතාම සමීකවත් පොළොව තිබෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ බව කවුරුත් දන්නවා. එම ප්‍රදේශය අපත් වී තිබෙන්නේ අත්තනගල මය ව්‍යාපාරය යටතටයි. නිල්වලා ගඟ ව්‍යාපාරය, ඒ වාගේම තුඩුකිරීමේ ව්‍යාපාරය වාගේම ව්‍යාපාරයක් තමයි මෙම අත්තනගල ව්‍යාපාරයත්. එයත් අර මා මුලින් සඳහන් කළ සම්බා වි හැඳෙන්නාවූ ප්‍රදේශයේ ඇති වී තිබෙන ව්‍යාපාරයක්. දැන් මේ ප්‍රදේශයේ තිබෙන්නාවූ වාර්ෂික තබන්න කිරීම සඳහා, ගැමි වාර්ෂික පුනරුත්ථාපන ව්‍යාපාරයෙන් එක්තරා මුදලක් යොදවන්නට සිදු වී ඇති යුගයක් හැටියට මට සඳහන් කරන්නට වෙනවා. එසේ යොදවන්නේ නැතිනම්, තව වික කාලයක් යන විට විශේෂයෙන්ම සෞඛ්‍ය අතින් මේ ප්‍රදේශය ඉතාම දුර්වල තත්ත්වයකට පරිවර්තනය වෙන්නට ඉඩ තිබෙනවා. මන්ද ? විශාල ඉඩම් වල නිවාස යෝජනා තුළ ඇති කර ජනතාව ක්‍රමානුකූලව ගිහින් පදිංචි කරවීමෙන්, ජනගහණය වැඩිවීමෙන් ඒ ප්‍රදේශයේ පරිසරය දුෂණය වී, වතුර දුෂණය වී, අර අත්තනගල මයේ පහල මට්ටමේ ඇති දැඬුණමය ප්‍රදේශයට ජලය ගලා එන විට, සැහෙන තරම් දුරට එම ජලය අපිරිසිදු තත්ත්වයකට පත් වෙනවා. එම නිසා මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්ෂණිකව යම් වැඩපිළිවෙලක් ඇති කරන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ ඇති ප්‍රශ්නය දිය බැසීම පිළිබඳ ප්‍රශ්නයයි. වාර්ෂික පමණක් නොවෙයි, දිය බැසීම ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයක්. අතින් කරුණ නම්, නියම වාර්ෂික පාලනයක් ඇති කිරීම සඳහා වතුර වැඩි ප්‍රදේශවලින් යම් වැඩපිළිවෙලක් තිබෙන්නට මිනැ බව මා කියනවා. වතුර ගිත ප්‍රදේශවල තිබෙන්නේ වාර්ෂික ප්‍රශ්නයයි. තමුත් අපේ ප්‍රදේශවල අධික වතුර තිසාත්, දිය බැසීමේ ක්‍රමයක් පැහැදිලිව තැනී තිසාත් මෙම ප්‍රශ්නය දිය බැසීමේ ප්‍රශ්නයකට පරිවර්තනය වී තිබෙනවා.

**එක්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා ( කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමතිතුමා)**  
**(ශ්‍රී ල. අ. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා — ආරක්ෂකයෙකු, නිලධාරී)**  
**(Mr. N. Denzil Fernando - Minister of Industries & Scientific Affairs)**  
ඇයි චේලෙන්තේ නැද්ද ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
**(ශ්‍රී ල. වංශාචාර්ය ජයකොඩි මහතා)**  
**(Mr. Lakshman Jayakody)**  
ඒ මා, මේ වතුර, වතුර චේලෙන්තේ නැහැ, එම නිසා මා ඉල්ලා සිටින්නට කැමතියි. ඒ ප්‍රදේශයේ තිබෙන්නාවූ -

**එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා**  
 (திரு. என். டென்சிஸ் பெர்னாண்டோ)  
 (Mr. N. Denzil Fernando)

අත්තනලලු ඔසේ වතුර හැමදමත් තැහැ නෙ ? [බාධකීර්මක්]

**ලක්ෂමත් ජයකොඩි මහතා**  
 (திரு. லக்ஷமன் ஜயசீகந்தா)  
 (Mr. Lakshman Jayakody)

වෙලෙන්තෙ තැද්ද කියා මගෙන් අහනවා. මා එ, උම්බලකඩ, ජාඩ් වාගේ දෙවලුයි වේලත්තේ. වතුර වේලත්තේ තැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 158 ක් බද්දකට කියා, මෙයට කලින් ව්‍යාපක ගරු ඇමතිතුමා මේ සභාවේදී ප්‍රකාශ කරන්නට යොදුණා. මෙම වැඩ පිලිවෙල කොයි තරම් දුරට දැන් සාර්ථක වී තිබෙනවාද කියා අප දැනගන්නට කැමතියි. දෙවන කාරණාව, කීර්දීමය සම්බන්ධ කටයුතු අවසන් කර තිබෙනවාද කියා අප දැනගන්නට කැමුණි. මට මතක හැටියට රුපියල් දස ලක්ෂ 1600 ක විතර වියදමකින් එම වැඩ පිලිවෙල යටතේ පවුල් භාර දහසක් පමණ පරිච්ඡේද කරවීමටත්, අක්කර භාර දහසකට වතුර සැපයීමටත් යෝජනා ඉදිරිපත් කර තිබුණා. දැන් එම කටයුත්ත අවසානයද ? පොරොන්දුව තිබුණේ 1985 වර්ෂයේදී මේ කටයුතු අවසන් කරන බවයි.

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මෙම අයවැයට තැනීමේ පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් කර තිබෙනවා, "බී.ටී.ටී" ක්‍රමය. මේ තත්ත්වය කොහොමද කියා මට තමී පැහැදිලි නැහැ. බී.ටී.ටී. ගෙවත්තටය කියලා තිබෙනවා නමී මෙම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවාද කියා දැනගන්නට කැමතියි. මම පිලිගන්නවා, මොකක් හරි මුද්‍රාධන වියදමක් කරන්නාවූ බඩුවක් පිරවීමට ගෙවෙන විට, ඒ රටට බද්දක් ගෙවන්නට වෙනවාය කියන එක, "කස්ටම් ඩියුටි" හැටියට. නමුත් ඒ හැර තවත් බී.ටී.ටී. එකකුත් ගෙවීමට තිබෙනවාද ? මට ගැන අවිශ්වාසයක් තිබෙනවා. ඒ මන්ද ? මේ බී.ටී.ටී. එක ඇති කරන්නේ කොහැතින්ද ? කාටද බී.ටී.ටී. එක ගෙවන්නට වෙන්නේ ? රජයේ එක දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවක් බී.ටී.ටී. අය කරන්නට යනවා නමී, එය පොතේ සටහන් කරන දෙයක් මිස තියම වශයෙන් සිදු කරන දෙයක් නොවෙයි. මන්ද ? දෙකේම අයිතිවාසිකම ඇත්තේ එකම රජයට තියයි. එම තියා මෙම බී.ටී.ටී. අය කරන්නට යනවාද කියන කාරණය අප දැනගන්නට කැමතියි.

නිල්වලා ගහේ පලමුවන අදියර අවසන් බව කීවා. නමුත් මෙයට වික කලකට කලින් මට ආරංචියක් ලැබුණා, එමෙන්ම අපට දැනුම් දීමකුත් කර තිබුණා, පසුගිය කන්න හතේම විශාල ප්‍රදේශයක ගොවිතැන්බන් කීරීම අපහසු වූණය කියා. වාර්මාර්ග දෙපාර්තමේන්තුව ඒ ප්‍රදේශවල, එනමී ගොඩගම, ලාකැල්ල, පාලවුට, මාලීම්බඩ, සුල්කානාගොඩ, අත්තුවාඩ, නාදගල ආදී ප්‍රදේශවල, සිටින ගොවීන් එක්කසු කර මවුන්ට කීවා - ඒ වන විටත් කන්න 7 ක් අසාර්ථක වෙලා - 8 වන කන්න - පසුගිය කන්න - වැඩ කරන්නය කියා. ඒ අනුව ගොවීන් වැඩ කලා. කුඹුරු ගොවීන් පමණක් නොවෙයි, එල්වලු ගොවීන් පවා ගොවිතැන් කලා. කලින් ගොවීන් බැහැයි කීව්වත් අර බලකීරීම නියා පසුව වැඩ කලා. අවසානයේ එයත් අසාර්ථක වුණා. එවැනි මට්ටමක් එන විට මොකක්ද අපි ඒ අයට දෙන උත්තරය ? කන්න 7 ක් පාච් වුනා. ඒ අයගේ මහන්සියට අපි ගෙවීමී කරන්නේ කොහොමද ? කන්න 7 ක් වැඩ නොකර සිටියේ වැඩ කීරීම පාඩු බව ගොවීන් දැනගත් තියයි. ඊට පසුව වැඩ කරන්නය කියා දෙපාර්තමේන්තුව බල කලා. ඒ අනුව වැඩ කලා ; එයත් අසාර්ථක වුණා. එනකදී මොකක්ද කරන්නේ ? ඒ වියදම, ඒ ග්‍රමය, ඒ මහන්සිය ගැන යමක් කරන්නට ඕනැ. [බාධකීර්මක්] තමුත්තාන්දේලාගේ රජයයි. අද වනතුරු ඉන්සුවරන්ස් එකෙන් හෝ වෙනත් කිසිම තැනකින් ගෙවීමක් කර නැහැ. අන්න ඒ නියා මේ කරුණු ගැන වැඩබලන ගරු ඇමතිතුමා පිලිතුරක් දෙයි කියා අපි විශ්වාස කරනවා.

**වන්දකුමාර විජය ගුණවර්ධන මහතා (කුඹුරුපිටිය)**  
 (திரு. சந்திரகுமார விஜய குணவர்த்தன - கம்புறுப்பிட்டிய)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane - Kamburupitiya)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මේ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කථා කිරීමට මමත් කැමතියි.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (பிரதிச் சபாநாயகர் அவர்கள்)  
 (Mr. Deputy Speaker)

Order, please ! Mr. Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන් සමරවික්‍රම මහතා] මූලාසනාරාජි විය.

අන්‍ය ධීව්‍ර, පීරතිඡ්ඡ පාලනායකර් ඇවර්ස් අක්කිරාසනත්තිභිභ්‍රු අකවලෙ, ලුභුඨ පීරතිඡ්ඡ ත්වෙවර් ඇවර්ස් [තිලු, ආට්මන් ඡභරවිඡ්ඡාම] ත්වෙභ්‍ර වභිඡ්ඡාඡර්ස්.

Whereupon Mr. DEPUTY SPEAKER left the Chair, and Mr. DEPUTY CHAIRMAN OF COMMITTEES [Mr. EDMUND SAMARAWICKREMA] took the Chair.

**වන්දකුමාර විජය ගුණවර්ධන මහතා**  
 (திரு. சந்திரகுமார விஜய குணவர்த்தன)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පරිපූරක ඇස්තමේන්තුවක් සාකච්ඡා කරන මේ අවස්ථාවේ අත්තනලල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමත් ජයකොඩි මහතා) හා බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙඩත්ගොඩ මහතා) නිල්වලා ගහ යෝජනා ක්‍රමය පිළිබදවත් කරුණු කීපයක් ඉදිරිපත් කලා.

නිල්වලා ගහ යෝජනා ක්‍රමය මභින් විශාල පරමාර්ථයක් ඉටු කර ගැනීමට ඉතර ප්‍රදේශවැසී ගොවී ජනතාව බලාපොරොත්තුවෙහුයි. ඉන්නේ. ගොවී ජනතාව අතුරින් වැඩි හරියක් ජලගැල්ලෙන් අතාථ වන්නේ මගේ කුඹුරුපිටිය ආසනයේ අයයි. මේ නිල්වලා ගහ යෝජනා ක්‍රමය තියා යල මග දෙකම වැඩ කීරීමේ අවස්ථාව ඉක්මණින් සැලසේ යයි ඒ අය බලාගෙන සිටිනවා. දැනට එහි පලමු වන අදියර අවසාන වෙමින් තිබෙනවා. අත්තනලල්ලේ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කලා විගේ ගොඩගම, පාලවුට, හීන්තටිය, නාදගල, අත්තුවාඩ ආදී ප්‍රදේශවල ගොවී ජනතාවගේ කුඹුරු කන්න 7 ක් පාච්වී තිබියදීත් වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුවයි, සමහර ගොවීන් පසුගියද තමන්ගේ කුඹුරු වැඩ කළේ, නමුත් එයත් අසාර්ථක වුණා. පසුගිය මාසය තුලදී පමණක් තුන් වරක්ම ජලගැලීම් ඇතිවූ නියා කුඹුරු අක්කර 4,000 ක් පමණ පාච් වී තිබෙනවා. ඒ ගොවීන්ට ගෙරු අවුටේ තිබුණු වී විකන් නැහැ ; කුඹුරට දමු වී විකන් නැහැ. එවැනි අසරණ තත්ත්වයකට පත්වෙලයි අද මවුන් සිටින්නේ. මේ දක්වාත් සම්පූර්ණයෙන් වතුර බැසගොස් නැහැ. සමහර ප්‍රදේශ වැව් බවට පත් වී තිබෙනවා. ඒ නියා මේ ගොවීන්ගේ කුඹුරු රක්ෂණය කීරීම ගැන මම ගරු ඇමතිතුමාගේ අවධානය වියේෂයෙන්ම යොමු කරනවා.

මේ කුඹුරු ගඟතුරට යට වන නියා සමහර අවස්ථාවලදී මේවා රක්ෂණය කීරීමත් රක්ෂණ සංස්ථාව මභින් ප්‍රතික්ෂේප කරනවා. ඒ නියා නොපමාව මේ ගොවීන්ගේ අසහනය පිලිබදව යම්කිසි පියවරක් ගත යුතුව තිබෙනවා. විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් වැඩිම වී අස්වැන්නක් ලැබෙන්නේ කුඹුරුපිටිය මැතිවරණ කොට්ඨාශයෙනුයි. විශාල කුඹුරු ප්‍රමාණයක්-අක්කර විසිදහකට ආසන්න කුඹුරු ප්‍රමාණයක්-කුඹුරුපිටිය ආසනයේ තිබෙනවා. ඒනියා කුඹුරුපිටියේ ගොවී ජනතාව ආරක්ෂා කළොත් පමණයි, මේ අස්වැන්න අපට ලබාගන්න පුළුවන් වෙන්නේ. එමනියා මේ සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගන්නා ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒවාගේම නිල්වලා ගහ යෝජනා ක්‍රමයේ වේලී බැදීම සඳහා විශාල බර වාහන ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ මහාමාර්ගවල ගමන් කීරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අද ඒ මහාමාර්ග ඉතාමත්ම අබලන් තත්ත්වයකට පත්වී තිබෙනවා. කෙසේවෙතත් දැන් මාතර දිස්ත්‍රික්කයේම මහාමාර්ග, වාර්මාර්ග බවට පත්වෙලා තිබෙනවා. මොනම පාරකවත් යන්න බැහැ.

**රිචඩ් පතිරාණ මහතා (අක්මමත)**  
 (திரு. ரிச்சட் பத்திராண - அக்மீமன)  
 (Mr. Richard Pathirana - Akmeema)

මම හිතුවා, අපේ කාලේ විතරයි එගොම තිබුනේ කියා.

**වන්දනුමාර විජය ගුණවර්ධන මහතා**  
 (திரு. சந்திரகுமார் விஜய குணவர்த்தன)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane)

කොතොම වුනත් මම මේ වේලාවේදී ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවනවා, නිල්වලා ගහ යෝජනා ක්‍රමයේ කටයුතුවලට බර වාහන යාම නිසා අබලන් වී ඇති පාරවල් සකස් කිරීමට [බාධා කිරීම]

**ඒ. එම්. එස්. අධිකාරී මහතා** (වැඩබලන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. A. M. S. Adikari - Acting Minister of Lands & Land Development)

වාර්මාර්ග වුනාට, අපට මහා මාර්ග තඩත්තු කරන්න බැහැ. ආදා පනත යටතේ අපට පාරවල් තඩත්තු කරන්න බැහැ. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපට වාර්මාර්ග විතරයි තඩත්තු කරන්න පුළුවන් වන්නේ. මහාමාර්ග වාර්මාර්ග වුනාට අපට තඩත්තු කරන්න පුළුවන් වෙන්නේ නැහැ.

**වන්දනුමාර විජය ගුණවර්ධන මහතා**  
 (திரு. சந்திரகுமார் விஜய குணவர்த்தன)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මට දැනගන්නට ලැබුණේ, බර වාහන යාම නිසා අබලන් වී ඇති පාරවල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිල්වලා ගහ යෝජනා ක්‍රමය තුළින්ම මුදල් වෙන් කර මහාමාර්ග දෙපාර්තමේන්තුවට දීමට සැලසුම් කරනවාය කියා. මේ මුදල් මහාමාර්ග දෙපාර්තමේන්තුවට දුන්නොත් මේ පාරවල වැඩ කෙරෙන්නේ නැහැ. මුදලක් අපතේ යනවා. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, දැනට කොන්ත්‍රාත් බාරගෙන සිටින කොන්ත්‍රාත්කරුවන් ලවාම මේ පාරවල් සකස් කරවා දෙන ලෙසට.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)  
 (Mr. A. M. S. Adikari)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපේ මේ පරිපූරක ඇස්තමේන්තුව තිබෙන්නේ වාර්මාර්ග ගැන. තමුත් ගරු මන්ත්‍රීතුමා ඉල්ලීමක් කරනවා. පාරවල් සකස්කර දෙන්නැයි කියා. ඒක අපට කරන්න පුළුවන්කමක් නැහැ.

**වන්දනුමාර විජය ගුණවර්ධන මහතා**  
 (திரு. சந்திரகுமார் விஜய கு. அவர்த்தன)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane)

මම හිතන්නේ තමුත්තාත්තේ වරදවා තේරුම් ගෙනයි තිබෙන්නේ.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)**  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி — அத்தனகல்லை)  
 (Mr. Lakshman Jayakody - Attanagalla)

වාර්මාර්ග, මහාමාර්ග කියන කොටස් දෙක එක අමාත්‍යාංශය යටතටයි වැටෙන්නේ.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)  
 (Mr. A. M. S. Adikari)  
 මොකක්ද ?

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

Land, Irrigation, Power and Highways were under one Ministry.

**මන්ත්‍රීවරයෙක්**  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)

Not at the moment. [බාධා කිරීම]

**මන්ත්‍රීවරයෙක්**  
 (அங்கத்தவர் ஒருவர்)  
 (A Member)

තමුත්තාත්තේලා කාලම දමම.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)  
 (Mr. A. M. S. Adikari)

දැන් වෙනම දෙපාර්තමේන්තුවක් ඒ පැරණි ක්‍රමයට.

**වන්දනුමාර විජය ගුණවර්ධන මහතා**  
 (திரு. சந்திரகுமார் விஜய குணவர்த்தன)  
 (Mr. Chandrakumara Wijeya Gunawardane)

නිල්වලා ගහ යෝජනා ක්‍රමය නිසා අබලන් වී ඇති පාරවල් සකස් කරන්න වාර්මාර්ග දෙපාර්තමේන්තුවෙන් විදුලිබල යෝජනා ක්‍රමය යටතේ මුදලක් වෙන් කරලා තිබෙනවා. මම ඉල්ලා සිටින්නේ, ඒ මුදල් මහාමාර්ග දෙපාර්තමේන්තුවට තොදි කොන්ත්‍රාත්කරුවන් ලවා මේ පාරවල් සකස් කර දෙන්න කියයි. තැත්තම් මහාමාර්ග හරි යන්නෙන් නැහැ. තිකම් මුදල් අපතේ යනවා. ඒකයි, මගේ ඉල්ලීම.

ඒ වගේම මාතර සිට කඹුරුපිටියට යන ප්‍රධාන පාර අතාරක්ෂිත ප්‍රදේශයක් ගැටියට වෙන් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි අනාගතයේදීත් ජල ගැලීම්වලට මේ ප්‍රදේශ යට වෙනවා. එතකොට ඒ පාර යට වෙනවා. එවිට කඹුරුපිටියට යන්න වෙන්නේ බෝට්ටුවලින්. එම නිසා මම ඉල්ලා සිටිනවා මාතර - කඹුරුපිටිය මහාමාර්ගය ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් යොදන ලෙසට. එහෙම තැත්තම් විකල්ප පාරක් සකස් කරන්න. නිල්වලා ගහ යෝජනා ක්‍රමය නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බැවින් එම යෝජනා ක්‍රමය මගින් තනා ඇති දැවැන්ත වේල්ල උඩින්වත් පාරක් සකස් කරන ලෙසට මම ඉල්ලා සිටිනවා.

කඹුරුපිටිය ප්‍රදේශයට හානි වෙන්නේ නිල්වලා ගහ ගැලීමෙන් පමණක් නෙමෙයි. කිරිමආර ගැලීමෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් පාර වෙනවා. කිරිමආර යෝජනා ක්‍රමයක් සකස් කර කටයුතු කිරීමට අපි ඉල්ලීමක් කර තිබෙනවා. කිරිමආර ගලාගෙන එන්නේ වංගුවිලකුයි. මේ වංගු නිසා ක්‍රමයෙන් වතුර බැසීම අඩාල වී තිබෙනවා. මේ වංගු කෙළින් කර ඝනකස් කරන්න පුළුවන් නම්, මේ යෝජනා ක්‍රමය යටතේම තාවකාලික වශයෙන් හෝ විශාල සහනයක් මේ ගොවි ජනතාවට අත්වෙන බව මේ වේලාවේදී මම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරනවා.

ඒවාගේම නිල්වලා ගහ යෝජනා ක්‍රමය යටතේ මේ ප්‍රදේශයේ තිබෙන සියලුම ඇළවල් පුළුල් කරනවා. ඒ පුළුල් කිරීමේ දී ඇළවල්වලට සරිලන විධියට ඇළ වේලි බැඳීමක් කෙරෙන්නේ නැහැ. පලල් කරන ඇළේ තරමට වේලි දෙකක් දෙපැත්තෙන් බඳින්නේ නැහැ. එමනිසා මේ ඇළ වේලි නොමැති විමෙන් ගොවීන් විශාල අසහනයකට පත්වී සිටිනවා. ඇළවල් පුළුල් කිරීමේදී පලල් කරන ඇළවල්වලට සරිලන අන්දමට වේලි සකස් කිරීමට කටයුතු කරන ලෙස කොන්ත්‍රාත්කරුවන්ට උපදෙස් දෙන මෙන් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එහෙම තැත්තම් ජලය තැනි කාලයට ගොවීන්ට ජලය ලබා ගැනීමට අවස්ථාව නැති වෙනවා. කුඹුරු කඩාගෙන යාමෙන් කුඹුරු විනාශ වෙනවා. එම නිසා විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒවගේම දෙවන අදියර පටන් ගන්නාම ඇළවල් පුළුල් කිරීමේදීත්, ඇළවල්වලට වේලි බැඳීමේදීත් විශාල කුඹුරු සංඛ්‍යාවක් නැවතත් අත්පත් කර ගත්ට සිද්ධ වෙනවා. සමහර ගොවීන්ට තිබෙන එකම කුඹුරු කැල්ල පවා මේ නිසා යට වෙනවා. එවැනි අසරණ තත්ත්වයට පත්වන ගොවීන්ට ඒ වෙනුවට ලුහුගම් වෙහෙර ව්‍යාපාරය යටතේ ඒ වෙනුවට විකල්ප වශයෙන් ඉඩම් ලබා දෙන්නටය කියා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දෙවෙනි අදියර යටතේ ජලය මුහුදට බැස්සවීම සඳහා මාතර නගරය තුළින්, 'බ්‍රවුන්ස් හිල්' ප්‍රදේශයෙන් අලුතෙන් ඇළක් සකස්කර යෝජනාවක් තිබෙනවා. හොඳට හඳුනා ගෙවල් 48 ක් මේ නිසා අත්පත් කර ගන්නට සිද්ධ වෙනවා. ඒවා විනාශයට පත් වෙනවා. එමනිසා ඒ කටයුත්ත තවත්වා, නිල්වලා ගහේ තිබෙන වංගු කෙළින් කරල දෙපස හරිගස්සා නිල්වලා ගහෙන් එන ජලය බැස්සවීමට කටයුතු කරන්නටය කියා අපි යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එංගලන්තයේ තේම්ස් නදියේ වෙන් තැන්නම් ප්‍රංශයේ රයිත් නදියේ වගේ දෙපැත්ත ලස්සනට සීමෙන්නටවලින් බැඳලා මුහුදට ගලා යාමට කටයුතු

සලස්වන්නට පුළුවන් නම් හොඳයි. ඒ තරම් මුදල් සම්භාරයක් වියදම් කරන්නේ කැතිව එනම තැන්නම් දෙවිනුවර ආසනයේ තිබෙන වැල්ලමටමෙන් - එහි ධීවර වරායට හානියක් නොවන්නේ නම් - ජලය මුහුදට බැස්සවීමට කටයුතු කරන්නටය කියා යෝජනාවක් කර තිබෙනවා. ඒ ධීවර වරායට හානියක් වෙනවා නම් එතැනින් ජලය බස්සවන්නට කියා අපි කියන්නේ නැහැ. එහෙත් මෙවැනි යෝජනාවක් තිබෙන නිසා, ප්‍රදේශයේ ජනතාවගේත් අදහස් වීමටය ඉතාමත් අඩු වියදමකින් ජලය බැස්සවීමට කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. මෙම කරුණු කෙරෙහි ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවමින් මගේ කථාව අවසන් කරනවා.

**අතිල මුණසිංහ මහතා (මතුවම)**

(**ශ්‍රී. අනිල් මුණසිංහ — මතුගාම**)

(**Mr. Anil Moonesinghe - Matugama**)

තියෝජ්‍ය සභාපතිතුමනි, වැඩි දිරිස කථාවක් කරන්නට මම බලාපොරොත්තු වන්නේ නැහැ. තමුත් අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සිය කථාවලදී කියා තිබෙනවා. මේ ජල බද්ද අයිති කරන්නටය කියා, බදු වැඩිවන ප්‍රමාණයට ඒකේ වටිනාකම අඩුවෙනවාය කියා තමුත්තාත්සේලා පිළිගනිව්වයි මම හිතනවා. පැරණි කාලයේ ප්‍රංශය වැනි රටවල ගැමු එකකටම බදු පනවා තිබුණි. ඒවාගේම අපේත් ගැමු එකකටම වගේ අද බදු වැටෙන බව පෙනී යනවා.

දැන් ජල බද්දක් වැටෙනවා. තගරයේ ජලය පාවිච්චි කිරීමේදීත් බද්දක් වැටෙනවා. ඊළඟට දැන් ගොවීන්ට කියා තිබෙනවා ගැමු වර්ෂයකම කෘෂිකර්ම බද්දක් කියා එකක් ගෙවන්නටය කියා. අපේ පළාත්වල උදව්වටත් කෘෂිකර්ම බද්දක් ගෙවන්නටය කියා තිබෙනවා. ඒ උඩ පිරිවැටුම් බද්දක් දමා තිබෙනවා. මම දන්නේ නැහැ. මේවා කොහෙත්ද අවසාන වෙන්නේ කියා. දැන් අලුතෙන් නොයෙකුත් විධියේ බදු ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. එමනිසා මේ ගැන හොඳට කල්පනා කර මේ බදු දමීමේදී මොකක් හෝ එක ක්‍රමයක් යොදන්නටය කියා මම ඉල්ලනවා. මන්ද, ගොවීන් වැඩිය ආප්තියට පත්වන දෙයක් නොවෙයි. මේ බදු පැනවීම. තමුත්තාත්සේලාගේ ප්‍රදේශවල ගොවියෝ අපිට ඇවිල්ලා පැමිණිලි කර තිබෙනවා මේ බදු දමීමට මටුත් තරයේ විරුද්ධ බව.

ඊළඟට මම මතක් කරන්න කැමතියි. වාර්ෂික දෙපාර්තමේන්තුවෙන් සුළු වැඩි රැසක් අර්ථවැඩියා කරන්නට, ජූරු කරන්නට යෝජනා කර තිබෙනවා. මම දන්නේ නැහැ. මොන ප්‍රමාණයකින් ඒවා අවසන් කර තිබෙන්නටද කියා. සැලැස්ම අනුව මේ සුළු සුළු වැඩි මොන ප්‍රමාණයක් දැන් අර්ථවැඩියා කර තිබෙනවාද කියා වැඩි බලක ඇමතිතුමාගෙන් දැනගන්න පුළුවන් නම් අපි සන්නේෂ වෙතවා.

තවත් කාරණයක් නම්, සාමාන්‍යයෙන් වැස්සෙන් ගොවිතැන් කරන ප්‍රදේශයක් තමයි කළුතර දිස්ත්‍රික්කය. මෙතන ගරු මුදල් ඇමතිතුමා ඉන්නවා ; කළුතර දිස්ත්‍රික් ඇමතිතුමා ඉන්නවා, ඒ අය හොඳට දන්නවා. වැස්ස තැනි වුණේත් අපේ ප්‍රදේශයේ ගොවිතැන් ග්‍රහණය පාර වෙන බව. මා හිතන විධියට වැඩිබලක ගරු ඇමතිතුමාත් ඒ ගැන හොඳට දන්නවා. එතුමා බැඳල ඉන්නේ ඒ ප්‍රදේශයෙන්. එතුමාත් හොඳගැටි දන්නවා වැස්ස වැඩියෙන් ආවම වතුර බැහිම බොහොම ගොරයි කියල. [බාධාකීර්මක්] මට අමතක වුණි, ඒ ඇමතිතුමා එන්නේ ඒ ප්‍රදේශයෙන් නමයි. ඔක්කොටම පස්දුන් කෝරළයේ කොහේ හරි සම්බන්ධයක් තිබෙනවා. ඉතින් මේ වතුර බැහැගෙන යන්න නැහැ. දැන් ඒවාට වැඩිය සල්ලි වෙන් කරන්න නැහැ. තමුත්තාත්සේලා කල්පනා කර බලන්න. දැන් අපේ ප්‍රදේශයට වී ගෙන එන්නේ, හාල් ගෙන එන්නේ ග්‍රහණය දුර ප්‍රදේශවලින්. එකකොට අද ප්‍රවාහන ගාස්තුව ග්‍රහණ වැඩි වී තිබෙනවා. අපේ ප්‍රදේශයේ නිල්පාදනය වැඩි කරල පිටින් ගෙන එන එක අඩු කරන්න අපට පුළුවන් නම්, මම හිතනවා එය මුළු ලංකාවටම ප්‍රයෝජනයක් කියල. එම නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා කරුණාකර ඒ සඳහා ලබන වර්ෂයට මුදල් වෙන් කරන්න කියා.

වාර්ෂික ක්‍රම කීපයක් එහි තිබෙනවා. මුදල් තැනිකම නිසා ඒවා ප්‍රතිසංස්කරණය කරන්නට බැරි වී තිබෙනවා. විශේෂයෙන්ම කඵගහ යෝජනා ක්‍රමයන් එකකම ඒවා කරන්න පුළුවන් වුණේත් ඒ පලාතේ අස්වැන්න වැඩි කරන්නට එය ලොකුම ප්‍රයෝජනයක් වෙනවා. මොකද ? දැන් ග්‍රහණය උදවිය ගොවිතැන් කරනවා. වි වපුරනවා. ඊටපසුව වැස්සක් එනවා. ඒ වතුර බැස ගියේ තැන්නම් ගොසම ඔක්කොම කුණු වෙනවා. අන්න ඒ කාරණා මතක් කරන්නයි මා මේ අවස්ථාවේදී ඉදිරිපත් වුණේ.

**බබලවි. පී. බී. දිසානායක මහතා (මහනුවර දිසා ඇමතිතුමා)**  
(**ශ්‍රී. W.P.B. Dissanayake - District Minister, Kandy**)

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මෙම විවාදයට සම්බන්ධ වෙන්න මම බලාපොරොත්තු වුණේ නැහැ. තමුත් වී ගොවිතැන් කරන ප්‍රදේශයක් නියෝජනය කරන නිසාත්, ගොවියෙකු ගැටියටත්, මේ විවාදයේදී කෙරුණු සමහර කථා ඇතුළත් ප්‍රමාණයේ ගැටියට මීට සහගාමී වෙන්න මට සිත් දුන්නා.

ගරු තියෝජ්‍ය සභාපතිතුමනි, මට අවංකවම පෙනී ගිය කාරණයක් තමයි බද්ද කියන වචනයත් ගාස්තු කියන වචනයත් අතර මන ගේදයක් මේ අවස්ථාවේදී පැනතැගී තිබෙන බව. වාර්ෂික කටයුතු පිළිබඳ ඇමතිතුමා තබන්නා ගාස්තු අය කිරීම සම්බන්ධව, තබන්නා බදු අය කිරීම සම්බන්ධව මේ සභාවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා ; වියදම් ලබා ගන්න, මුදල් ලබා ගන්න, පනත ගැන විග්‍රහ කිරීමේදී මෙය ජල බද්දක් බවට පරිවර්තනය වී තිබෙනවා. ඒ විධියට අර්ථකථනය දී තිබෙනවා. ඒ ගැන මම විරුද්ධ වෙන්න නැහැ. අර්ථකථනයක් දෙන්න තරම් මම නීතිය ගැන දන්න නැහැ. තමුත් ගොවියෙකු ගැටියට මම කියන්න කැමතියි. සිංහල රජ කාලයේත් මෙවැනි ගාස්තු අය කිරීමේ ක්‍රමයක් තිබිලි තිබෙනවාය කියල. එද සල්ලිවලින් ගාස්තු ගෙවීමක් තිබුණේ නැහැ. එද තිබුණේ සේවාවෙන් ගාස්තු ගෙවීමයි. රාජකාරිය කියන වචනය පාවිච්චි කලා. බද්දක් වෙනුවට සේවාවක් කරනවා.

කෘෂිකර්මයේදී විශේෂයෙන්ම වී ගොවිතැන්දේ, එද මේ වාර්ෂික ක්‍රමවල තබන්නා කර ගැනීම සඳහා ඒ වාර්ෂික ක්‍රමවලින් ජලය ලබාගන්න ගැමු ගොවී මහත්මයෙකුටම සිද්ධ වුණි. ශ්‍රමයෙන් ගාස්තුව - බද්ද - ගෙවන්න. වාර්ෂික තබන්නා සඳහා අභිවාර්යයෙන්ම ඒ ගෙවීම කරන්න සිදු වුණි. රජපුරුවන්ගේ හාණ්ඩාගාරයෙන් මුදල් වියදම් කරලා වැව බැන්න ; අමුණ බැන්න ; ඇල බැන්න, බොහෝ විට ඇල බැඳීමේදීත් ඒ යායේ ගොවියන් සහගාමී වුණු බව අප අසා තිබෙනවා. පොත පතේ සඳහන් වී තැනත්. දැනට අවුරුදු තිස් පහකට පමණ පෙර, මා ගොවිතැන් කරන්නට ගැදුවාට පස්සෙන්, අපි බද්දක් ගෙවීමේ නැහැ සල්ලිවලින්. තමුත් අපි ශ්‍රමයෙන් ඒ බද්ද ගෙවීවා. ගැමු ගොවියෙකුටම වාර්ෂික ක්‍රමයේ - ඇලේ - ඇලුවම කියලා කොටසක් වෙන් වී තිබුණි. ඒ ඇලුවම ඒ ගොවියාගේ කුණුරු ප්‍රමාණයයි සීමා වී තිබෙන්නේ. පැලට මෙවරයි, දෙපැලට මෙවරයි, තුන් පැලට මෙවරයි. අමුණට මෙවරයි කියලා එය සීමා වෙනවා. අවුරුද්දකට දෙවනාවක් කුණුරු ගොවිතැන් කරනවා නම් ඒ දෙවනාවේම ඒ තමන්ට අයිති ප්‍රදේශය තමන්ට ඉද්ධ පවුතු කරන්න ඕනෑ. ඇලේ තිබෙන මඩ රෝඩු අහක් කරන්න ඕනෑ. ඇල වේලී කැඩී තිබෙනවා නම් පස් පුරවන්න ඕනෑ. වනාන්ත පැන්නෙන් ගස් වැවී තිබෙනවා නම් ඒවා කපලා ඇල ආරක්ෂා කල යුතුව තිබුණි. තමුත් දැන් මේ මහා වාර්ෂික ක්‍රම අලුත් විධියට ප්‍රතිසංස්කරණය වුණාට පස්සේ අපි දන්නවා එද නිකම් වතු මැදිත් ඔයවල්වලින් හරවලා වතුර ගලාගෙන ගිය ඇලවල් අද කොන්ක්‍රීට් දමා බැඳලා තිබෙනවා. අද පෝල් කියලා ජාතියක් හදලා තිබෙනවා, වතුර වැටෙන තැන්. අද තාවක් වෙනුවට බට නියලා තිබෙනවා. මේවා දැන් ක්‍රමයෙන් වෙනස් වී තිබෙනවා.

දැන් ගොවියන්ගේ ගැටියට ඒ කොන්ක්‍රීට් බැමීමේ අඩුපාඩුවක් සිදු වුණොත් එය කරගන්න පුළුවන්කමක් නැහැ. එද නම් අපි කැනී උදුලු පොරෝ පිහියා මතක් අරගෙන ගිහිත්. උණ ගස් කපා අවුරුද්දකට දෙපාරක් හැදලා. අද මේ කොන්ක්‍රීට් ඇලවල් ඒ තත්ත්වයෙන් ගොවියන්ට කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා යම්කිසි ගාස්තුවක් අය කර, මේ ඇලවල් ප්‍රතිසංස්කරණය කිරීම නම් මේ මුදල් වියදම් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. එනම නම් ගොවියෙකු ගැටියට සියයට සියයක් මම කැමති වෙනවා. ගරු වැඩබලන ඇමතිතුමා මේ අලුත් බදු ක්‍රමය ඒ සඳහා යොදා ගනිවී යයි මම බලාපොරොත්තු වෙතවා. [බාධා කීර්මක්] එනම නම් තබන්නා ගාස්තුවට බදු කියලා තමයි දැන් කියන්නේ. තබන්නා ගාස්තු අය කරන එය බද්දක් ගැටියට අප සලකන්නේ නැත්තේ. බදු අය කරනවා නම් මම හිතනවා එය අය කරන්න ඕනෑ සපයන ජලයට වෙන්න ඕනෑ නිසයි. තමුත් ජලය සැපයීම මම හිතනවා නිරන්තරයෙන් හැමදම අපට නොමිලයේ හම්බ වෙලා තිබෙන්නේ. ගොවියෙකු ගැටියට ජලයට අපි කවදවත් ගාස්තු ගෙවීමේ නැහැ. ඇල පිළිබඳව අපි මේ ශ්‍රමය දුන්නා සල්ලි වෙනුවට. අද මේ ඉදිරිපත් වී තිබෙන්නේ ඒ ශ්‍රමය වෙනුවට ගාස්තුවක් අය කරන්න නම් මම හිතනවා එය සාධාරණයි කියා. ඒ සේවය ඒ අත්දැකීම් ඉෂට වෙනවා නම් හොඳයි.

මම වැඩි වේලාවක් කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා මින්තේරිය ආසනයේ ගොවී ජනතාවත් මේ ප්‍රශ්නය තේරුම් ගන්නේ එනමෙයි කියලා. මේ ප්‍රශ්නය ඒ අතුරු මැතිවරණය කාලයේත් බලපැවා. මම

[වබ. පී. බී. දිසානායක මහතා]

දත්තවා විශාල වශයෙන් දේශපාලන වේදිකාවල මේ ගැන කථා වූණි. මේ ගැන ගොවි මහත්වරුන් කීප දෙනෙකු සමග මා කථා කල අවස්ථාවේ ඒ ගොල්ලෝ කීවා, "නමුදු ගොවිතැන් කරන මිනිසෙක් හේද? මේ ඇල තඩ්බන්දු කරන්නයි, මේ සල්ලි අය කරන්නේ. අපට ඒකට පාඩුවක් නැහැ. ආයේ අමුණේ යන්නේ නැහැ" කියා.

ඉස්සර කථාවක් තිබුණි "අමුණේ යනවා" කියලා. එහෙම තැන්නම් "ඇලේ යනවා" කියලා. කන්න පටන් ගන්න කොට ගොවියෝ වෙල් යායේ එක තැනකට - ගලක් උඩට ගෝ කමතකට - රැස්වෙලා බොහොම සන්නේෂයෙන් "ඇලේ යනවා" කියලා ගමනක් යනවා. අවුරුද්දකට පොරක්. ඒ යන්නේ අර ශ්‍රමදනයට. එද කල ඒ ශ්‍රමදනය අද කරන්න බැහැ. ගොවියාට ඒ ඇලේ යන ගමන අද යන්න බැහැ. අමුණේ යන ගමන අද යන්න බැහැ. ඇයි? කොන්ක්‍රීට්වලින් ඒක හදලා. එහෙම නම් අවුරුද්දකට. සැරයක් දෙකක් ඒ කොන්ක්‍රීට් කැඩෙන ඒවා හරි ගස්සන්න. ඒ බට පළද වෙන ඒවා හරි ගස්සන්න. ඒ වැවේ යම්කිසි දෝෂයක් වි තිබෙනවා නම් ඒක හරි ගස්සන්න අපේ ගස්සුවක් ගන්නට ගොවියෙකු හැටියට මමද ඒට එකක වෙතවා. හැබැයි, ඒ මුදල් වෙන දේකට පාවිච්චි කරනවා නම් මම කනගාටු වෙතවා. ගොවියන් වෙනුවෙන්. මම ගොවියෙක්. මගේ ජීවනෝපාය ගොවිතැනයි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ල. ලක්ෂ්මන් ඉයාජිකොදි)  
(Mr. Lakshman Jayakody)

මේ තඩ්බන්දු වියදම අයවැය ලේඛනයට ඇතුළත් කළොත් මොකද?

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
(නි. ල. ධර්මසේන ධර්මසේන)  
(Mr. W. P. B. Dissanayake)

මම හිතනවා ගොවියෝ ඒ ඇල රෙපයාර් කරලා දෙන්න, එහෙම නැතිනම් අලුත්වැඩියා කරලා දෙන්න ඉල්ලන්නේ නැහැ. මවුන්ට එය කර ගන්න පුළුවන් දෙයක් නම්. කොන්ක්‍රීට් තියා, යකඩ තියා එය කර ගන්නට බැහැ. ගොවියන්ට.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ල. ලක්ෂ්මන් ඉයාජිකොදි)  
(Mr. Lakshman Jayakody)

ඉතින් ඒක නමයි මම කීවේ එය අයවැය ලේඛනයට ඇතුළත් කර. ඒ තුළින් කළොත් ප්‍රශ්නය ඉවරයි කියා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
(නි. ල. ධර්මසේන ධර්මසේන)  
(Mr. W. P. B. Dissanayake)

තමුත් ගරු මන්ත්‍රිතුමනි, ඇල ගැන ගොවියන් තුළ තිබෙන අපේය කියන ගැහිම තැනිට යනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නි. ල. ලක්ෂ්මන් ඉයාජිකොදි)  
(Mr. Lakshman Jayakody)

තඩ්බන්දු කිරීම ඇතුළු කරන්න පුළුවනි.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නි. ල. ආ. ආර්. ආර්. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

මෙය රජයට ලැබෙන ආදායමක් නොවෙයි. ඒ ප්‍රදේශයේ ගොවියන් විසින් එකතු කරනු ලබන අරමුදලක්. එය ඒ ගොවියන්ගේම වාර්ෂික ක්‍රම සකස් කරගන්නයි.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා  
(නි. ල. ධර්මසේන ධර්මසේන)  
(Mr. W. P. B. Dissanayake)

මා දැනගෙන තිබෙන විධියට නම් ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඇලක් තිබෙන යම්කිසි යායකින් යම්කිසි මුදලක් එකතු වෙතවා නම් ඒ මුදල පාලනය කිරීමේ වගකීම ඒ ගොවියන්ට ලැබෙනවාය කියන එකයි. මගේ අදහස. එතකොට ඒ මුදල ඒ අමුණේ, ඒ ඇලේ, ඒ යායේ ප්‍රමාණයට විතරයි.

වියදම් කරන්න වෙන්නේ. එහෙම තැනිට පොලොන්නරුවේ අය කරන තඩ්බන්දු බදු මුදල නුවර දිස්ත්‍රික්කයේ වියදම් කරන්න පුළුවන්කමක් නැහැ. මින්තේරියේ ආසනයේ හතරේ ඇලේ අය කරන බදු මුදල පහේ ඇලට වියදම් කරන්න විධියක් නැහැ. එම නිසා ගොවියන් වෙනුවෙන් කථා කරන්න බැඳිලා ඉන්න කෙනෙකු හැටියට අප බලාපොරොත්තු වන අන්දමට ක්‍රියාත්මක වන්න නම් ඒ මුදල් ඒ සඳහා පමණක් සීමා කරන්නය කියා මම ඉල්ලීමක් කරනවා.

විරවන්ති සමරවීර මහතා (නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා)  
(නි. ල. වීරවන්ති සමරවීර - කුමාරතුංග මාර්ග පාලන අමාත්‍යවරයා)  
(Mr. Weerawanni Samaraweera - Deputy Minister of Education)

තඩ්බන්දු හා මෙහෙයුම් ගාස්තුවක් හැටියට වාර්ෂික වැඩ කටයුතු සඳහා යම් මුදලක් ගොවියන්ගෙන් අය කරන්නයි. බලාපොරොත්තු වන්නේ. දැන් මේක බදු මුදලක් හැටියටයි විග්‍රහ විගෙන යන්න. තමුත් එය සම්පූර්ණයෙන්ම වැරදියි. දැන් සමහර මන්ත්‍රිවරුන් යෝජනා කරනවා ඇය වැය ලේඛනයට ඇතුළත් කරන්නය කියා. මේ මුදල දෙපාර්තමේන්තුවට එක මුදලක් නොවෙයි. ඒ ගොවියන්ගේ කන්න රැස්වීමටද ප්‍රදේශයේ දිසාපතිතුමා වෙනුවෙන් පෙනී සිටින උප දිසාපතිතුමා දකුණ දෙනවා ඒ කන්නය අවසාන වන විට ගොවියන්ගෙන් එකතු කරන්න තිබෙන තඩ්බන්දු සහ මෙහෙයුම් මුදල මෙපමණය කියා. ඇල මාර්ගය අලුත්වැඩියා කිරීම ඇල මාර්ගයේ කඩතොලු සෑදීම පස් ඉවත් කිරීම ආදියට ඒ මුදල් වියදම් කිරීම කිරණය කරන්නේ ඒ ගොවියන්ගේ නියෝජිතයෝයි. වාර්ෂික දෙපාර්තමේන්තුව නොවෙයි. ගොවියන් සැහෙන විධියට මේකට කැමැත්ත දී තිබෙනවා. ඒ මොකද, මහා වාර්ෂික ක්‍රම සඳහා ලෝක බැංකුවේද ආධාර ඇතිව රජය කොටි ගණන් මුදල් ආධාර ගොවියන්ට ලබා දී තිබෙනවා. මගේ මැතිවරණ කොට්ඨාශයේ විශාල වාර්ෂික ජනපද යෝජනා ක්‍රම දෙකකට රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් මේ අවුරුද්දේ ලබා දී තිබෙනවා. මේ විධියට ජාත්‍යන්තර වශයෙන් විශාල මුදල් ආධාර ලබා දී තිබෙන අතර ගොවියන්ට අවබෝධයක් ලබා දුන්නා ගොවියන්ගේද සහභාගිත්වයක් තැනිට තීරණයෙන් රජයකට පමණක් එයේ විශාල වශයෙන් මුදල් වියදම් කිරීම අසීරුයි කියා. ඒ නිසා ගොවියන් කැමති වි සිටිනවා.

දැනට බදුදු දිස්ත්‍රික්කයේ තඩ්බන්දු සහ මෙහෙයුම් ගාස්තු වශයෙන් සියයට හැටකට වැඩි මුදල් ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. එක එක්කොට දැන් මේකට අමුතු යෝජනා දැන නැගුණි. සමහරවිට ගොවියන් හැටියට තගරයෙන් යන උදව් ගමට හිමිත් යම් යම් කලබලකාරී තත්ත්වයක් ඇති කරනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ එහෙම ඒවා ඇති වෙලා තිබෙනවා. සමහර තරුණයන්ට කන රේදි පොරවලා හාමුදුරුවරුන් හැටියට ගස් යට වාඩි කරවා ඉඩම් බදු දෙන්න එපාය කියා විප්ලව කල හැටිත් අපට අසන්න ලැබී තිබෙනවා.

රිචඩ් පතිරණ මහතා  
(නි. ල. රිච්ආඩ් පතිරණ)  
(Mr. Richard Pathirana)

දැන් ගොවියෝ කැමති වෙලාද මේ බද්දට?

විරවන්ති සමරවීර මහතා  
(නි. ල. වීරවන්ති සමරවීර)  
(Mr. Weerawanni Samaraweera)

අපේ ගොවියෝ කැමතියි. මම දන්නේ නැහැ ගොවියන් වෙනුවෙන් වෙන්න අය පෙනී සිටිනවාද කියා තමුත් ගොවියන් හැටියට සිටින අය ලඟට යන්න ලැබුණි වන අය මේකට විරුද්ධයි. ගොවියන් ලඟට කිට්ටු වෙන්න ඒක සටන් පාඨයක් හැටියට මෙතන ජල බදු අය කරනවාය කියා විග්‍රහ කරනවා. මේක ජලබද්දක් නොවෙයි. ඒ ඇල තඩ්බන්දු කිරීම පිළිබඳව ගොවියන්ගේ කිසියම් පරිත්‍යාගයක්. ඒ ඇලේ තඩ්බන්දු කටයුතු පිළිබඳව ඒ ගොල්ලන්මයි ඒ ගොල්ලන්ගේ අස්වැන්නෙන් කිසියම් ප්‍රමාණයක් මේ සඳහා හින්දු කරන්නේ. ඒ ගැන අපි අවබෝධයක් ලබා දී තිබෙනවා.

තමුත්තාන්ගේ දත්තවා ගොවියන්ට නොයෙක් අවස්ථාවලදී සහනාධාර දෙන්නට රජයට සිදු වී තිබෙන බව. හැම අවුරුද්දකම අය වැය ලේඛනයේ රුපියල් කෝටි ගණනක් ගොවියන්ගේ බිඳ වෙනුවෙන් සහනාධාර වෙන් කරන්න සිද්ධි වී තිබෙනවා. එතකොට ගොවියන්ට පොහොර වෙනුවෙන් සහනාධාර හම්බ වෙනවා. මේ විධියට අපේ ජාතික අය වැයෙන් හැම

අවුරුද්දකම කෝටි ගණන් මුදල් වියදම් කරදී වාර්ෂිකව නඩත්තු කටයුතු සඳහා නවත්වා ගන්නා මුදලක් ගෙවන්න අමාරුය. වාර්ෂිකව දෙපාර්තමේන්තුවෙන් සෑදෙන මුදලක් නඩත්තු කටයුතු සඳහා වෙන් වන අතර ඉතිරි මුදල නම්මි ගොවින්ගෙන් අය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියා ගොවින්ට අවබෝධ කෙරෙව්වොත් එය ඉතාමත් වැදගත් දෙයක්. ඊට ගොවින්ගේ අකමැත්තක් ඇති වන්නේ නැහැ. නමුත් ගොවින්ට වැරදි අවබෝධයක් දී කිසියම් වාසියක් ගන්න මහත්සි ගත්තොත්, මෙය ගොවින්ට වැරදි ව්‍යාපාරයක් හැටියට පෙන්වන්න උත්සාහ කළොත් එහෙම නම් එය ගොවින් අතරම ඛෙරෙන ව්‍යාපාරයක් වෙතවා.

අපේ මැතිවරණ කොට්ඨාශවලින් මේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න ගොවින් අතරට ගිය වේලාවේදී ගොවි සංවිධාන ඇති වුණා. ඒ ඒ දේශපාලන පක්ෂවලට හිතවත්කම් දක්වන උදව්‍ය ගොවියන් ලගට ගිහින් කීවා මේකට වැරදිම සටන් කරනවා, උපවාස කරනවාය කියා. නමුත් කරුණු අවබෝධ කර දුන්නට පස්සේ ගොවියන් මේකට කැමතියි. [බාධා කිරීම්] කොහේද ? කොහේද ගියේ ? [බාධා කිරීම්]

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
(ශ්‍රී. ල. ජ. සංගමයේ නියෝජිතයා)  
(Mr. Lakshman Jayakody)  
ජාතික සේවකද මොකක්ද එක ලගටත් ගියා.

**රිචඩ් පතිරණ මහතා**  
(ශ්‍රී. ල. නී. සං. පක්ෂයේ නියෝජිතයා)  
(Mr. Richard Pathirana)  
හැම තැනටම ගියා. [බාධා කිරීම්]

**වීරවන්ති සමරවීර මහතා**  
(ශ්‍රී. ල. ජ. සංගමයේ නියෝජිතයා)  
(Mr. Weerawanni Samaraweera)

ඒ නිසා ගොවින් මේකට කැමතියි. මේ කන්තය අවසාන වන විට, ගොවින් බාර දී තිබෙන මුදල මෙපමණයි. ඇළේ නඩත්තුවට මේ මුදල අවශ්‍යයි ආදී වශයෙන් කරුණු අවබෝධ කළාම ගොවින් මේකට කැමතියි. ඒ ඒ ප්‍රාදේශීය කාර්යාලයෙන් ඒ ඒ ජනපදය තුළම මේ මුදල් යෙදවෙන්නේ. මෙය වාර්ෂිකව දෙපාර්තමේන්තුවෙන් එහෙම තැන්තම් භාණ්ඩාගාරයටවත් අයිති මුදලක් නොවෙයි. මෙතැන ප්‍රශ්නය වී තිබෙන්නේ මේ කාරණය පිළිබඳව වැරදි අවබෝධයක් යම් යම් අය විසින් ගොවින්ට දී තිබීමයි. 1977 මැතිවරණය කීවට වන විට ජනපද ගොවින්ගේ ජනපද ඉඩම් නිත්‍යානුකූල කරන්න මුද්දර ගාස්තු හැටියට රුපියල් දහස් ගණනක් ගෙවන්න කියා පසුගිය ආණ්ඩුව නියම කර තිබුණා. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට ප්‍රසිද්ධියේ කියා සිටියා එක ගත පහක් ඒ ආණ්ඩුවට ගෙවන්න එපා. ජනපද ගොවින්ගේ ඉඩම් අයිතිය මුද්දර ගාස්තුවක් නැතිව සම්පූර්ණයෙන්ම නොමැලයේ ලබා දීමට ක්‍රියා කරනවාය කියා. [බාධා කිරීම්] ස්වර්ණ හුම් ඔපපු බලන්න.

**රිචඩ් පතිරණ මහතා**  
(ශ්‍රී. ල. නී. සං. පක්ෂයේ නියෝජිතයා)  
(Mr. Richard Pathirana)

දැන් තමුන්තාත්සේලා එහෙම ලබා දෙනවාද? තමුන්තාත්සේලා සියය දෙසිය පහත කළා දැන් මාස තුනකට විතර ඉස්සේල්ලා. [බාධා කිරීම්]

**වීරවන්ති සමරවීර මහතා**  
(ශ්‍රී. ල. ජ. සංගමයේ නියෝජිතයා)  
(Mr. Weerawanni Samaraweera)

රුපියල් දහඅට දහක් ගෙවා තිබුණා ඉඩම්. අක්කර හතරට. ජනපද ව්‍යාපාර පටන්ගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවයි. ජනපද ඉඩම් බෙදා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. මේ ගොල්ල කීවා ඒ ඉඩම් අක්කර හතර බාර දෙන්න ඒ ඉඩම්වල නක්සේරුව ගෙවන්න කියලා. මුඩු බිම්වලට මිනිස්සු ගියේ. ඒවායේ කොස් දෙල් ගස් මක්කොම තක්සේරු කරලා ඒකේ ගාස්තුව ඉල්ලුවා ඒ ආණ්ඩුව. එය තතර කළා අපේ රජයෙන්. එක කරලා ඒ ඉඩම් මැනීමේදී යන මිනුම් ගාස්තු පමණයි. මුද්දර ගාස්තු හැටියට අය කරලා ස්වර්ණ හුම් ඔපපු දුන්නේ. ගසානක මිනීමැරූ පහතක් පසුගිය ආණ්ඩුව කාලයේදී ගෙනවිත් තිබුණේ.

මේක ජල බද්දක් නොවෙයි. ඇළ මාර්ග නඩත්තු කිරීමට රජයට සහයෝගය දෙන්න ගොවින් එක්කායු කරන ව්‍යාපාරයක්. මේක හොඳයි. තමුන් දේශපාලන ව්‍යාපාරයක් ගෙන යනවා ගොවින් ලගට කීවට වෙන්න බැරී මිනිස්සු අද ගොවින් ලගට යන්න. මේකයි මෙතැන තිබෙන වැරද්ද. මම කියනවා මෙය ඉතාමත් වැදගත් කාලෝචිත යෝජනාවක්ය කියා.

**ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා (ලක්වල)**  
(ශ්‍රී. ල. ජ. සංගමයේ නියෝජිතයා)  
(Mr. J. G. Wijeratne Banda - Laggala)

ගරු සහාපතිතුමනි, වාර්ෂිකව දෙපාර්තමේන්තුවට සම්බන්ධ කරුණක් සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මෙහෙයුම් හා නඩත්තු ගාස්තු පිළිබඳවත් සාකච්ඡා කෙරුණා. ඒ නිසා විශේෂයෙන්ම ගොවි ප්‍රදේශයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙතවා. මේ වැදගත් අවස්ථාවේදී අද රට මුහුණපා තිබෙන මේ ආපද අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රටට බන් පහ සපයන වාර්ෂික කටයුතු හොඳින් නඩත්තු කරගෙන කටයුතු කිරීමට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන මේ අවස්ථාවේදී නඩත්තු හා මෙහෙයුම් ගාස්තු අය කිරීම ජල බද්දක් හැටියට හඳුන්වා ඒ වැරදි අර්ථ කථනයක් ලබාදීම පිළිබඳව තමුන්තාත්සේලා අවධානය යොමුකරන්න මා බලාපොරොත්තු වෙතවා.

හැම වර්ෂයේම අය වැය ඉදිරිපත් කරන වේලාවේදී ලංකාවේ සෑම මහා වාර්ෂිකයකම නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් වන්නේ නැති බව අපි දන්නවා. 1970-77 කාලයේදී ලංකාවේ තිබුණු වාර්ෂික ක්‍රම සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා ඒවා නඩත්තු කරන වැඩ පිළිවෙලක් නොතිබුණු නිසා. ඒ නිසා ගොවින්ට දුෂ්කරතාවකට මුහුණ පාන කිසි දුණ. මිනිස් ව්‍යාපාරයේ වැඩ ආරම්භ කළාට පසු අවුරුදු 15 ක් 20 ක් පමණ යහතූරු තැවෙන අර්බුදාසම්පන්න කෙරුණේ නැති බව අපි දන්නවා. මේ නිසා මොකද වුණේ ? නියමිත කාලයේදී නඩත්තු අවශ්‍ය වුණු කාලයේදී නඩත්තු කර ගන්නට මුදල් රජයෙන් නොලැබුණු නිසා ඒ වාර්ෂික ක්‍රම දිනෙන් දිනම අබලන් වුණා. සමහර විට රුපියල් දහකට කරන්න පුළුවන් වැඩේ අවුරුදු දෙක තුනක් යන විට ලක්ෂයකින්වත් කරන්න බැරී තත්ත්වයට අබලන් වුණා. එයින් අසරණ තත්ත්වයට පත් වුණේ අසරණ ගොවියෝ.

විශේෂයෙන්ම ජාතික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රට බෙදුම්වාදය වැනි දේ සඳහා මේ රටේ මුදල් වියදම් කරන්නට තිබෙන මේ වේලාවේදී වාර්ෂික වාගේ දේවල් දීමටම නඩත්තු කරගෙන ගියේ නැත්නම් රජයටත් ඒවාට වියදම් කරන්නට ශක්තියක් තැන්තම් අපේ ගොවියා ඉතාම අසරණ තත්ත්වයකට පත් වෙතවා. ඒ නිසා වාර්ෂිකව දෙපාර්තමේන්තුව වැඩ පිළිවෙලක් ඇති කළා නඩත්තු හා මෙහෙයුම් ගාස්තු අය කරන්න. මෙයින් විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මහා වාර්ෂික යටතේ මේ ගාස්තු අය කරන්නයි. ගොවියාගෙන් යම්කිසි මුදලක් අය කරනවා නම්, ගොවියා දිරි ගැන්වීමක් හැටියට ඒ හා සමාන මුදලක් රජයෙන් වෙන් කරනවා. මේ මුදල ජාතික අයදැයට එකතු කරන්න කියා අපේ අත්තනාල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) අදහසක් ඉදිරිපත් කළා. මෙහිදී මා විශේෂයෙන් මතක් කරන්න මිනැ, මෙහෙයුම් හා නඩත්තු ගාස්තු ජාතික අයවැයට එකතු කළොත්, එය ගෙවන ගොවියාට අසාධාරණයක් සිදු වෙන බව. එනම් සමහර කුණුරු යායවල් යටතේ ගාස්තු නොගෙවා ඉන්න අයටත්, ගෙවන අයගේ මුදලින්ම ඒ සේවය කරන්න සිදු වෙනවා. එම නිසා නඩත්තු ගාස්තු ගෙවන ගොවියා දිරිගැන්වීම සඳහා ඒ ලැබෙන මුදල, ඒ වාර්ෂිකව යෝජනා ක්‍රමය යටතේ රජයෙන් ලැබෙන මුදලට ඒකාබද්ධ කරගෙන ඒ අළුත් වැඩිසායවත් කරගෙන යන්නට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. එම නිසා මේ වැඩ පිළිවෙලට ජල බද්දක් හැටියට අර්තකථනයක් දීම වැරදියි. විශේෂයෙන්ම යල මහ දෙකන්තයේම ගොවිතැන් කිරීම සඳහා ජලය ලබා ගැනීමට බලාපොරොත්තු වන සෑම ගොවියෙක්ම බලාපොරොත්තු වෙතවා. තමන්ගේ කුණුරුවලට ජලය ලබා ගැනීම සඳහා වාර්ෂිකව ක්‍රමය හොඳින් තබා ගැනීමට, ගොවින් ඒ වාගේ උනන්දුවකින් කටයුතු කරනවා. මා විශේෂයෙන් මතක් කරන්න කැමති, මගේ මැතිවරණ කොට්ඨාශයේ අමත කියන ගොවියාගේ සිටින ගොවින්ගෙන් සියයට අහු ගන්න ම දැනට මෙහෙයුම් හා නඩත්තු ගාස්තු ගෙවා තිබෙන බව. බල කිරීමකින් තොරවයි ඒ අය එම ගාස්තු ගෙවන්නේ. ඒ අය විශාල උනන්දුවකින් එය ගෙවනවා. මේ විටියට තමන්ගේ වාර්ෂික ක්‍රමය දියුණු කර ගැනීම සඳහා විශාල උනන්දුවක් දක්වන මේ අවස්ථාවේදී වැරදි අර්ථකථනයක් දී ගොවින් අධේරුයට පත් කිරීමට උත්සාහ කරන අය, ඒට අකුල් හෙලන අය ජාතියේ දියුණුවට බාධා කරන අය හැටියට මා හඳුන්වනවා.

[ජේ. ජී. වීජේරත්න බණ්ඩා මහතා]

මහනුවර දිසා ඇමතිතුමා මතක් කළ විධියට ඉස්සර ඇලවල් තඩත්තු කිරීම ගොවීන් විසින් ම කරන්න යෙදුනත්, අද එය ඒ අයට ඒ අයගේ ශ්‍රවණයෙන්, ස්වේච්ඡාවෙන් කර ගන්න පුළුවන් ශක්තියක් නැහැ. මේ වාර්ෂික කටයුතු කර තිබෙන්නේ කොත්කුටිවලින් තිසා, ඉස්සර ගොවිභාට පුළුවන්කමක් තිබුණා උදවුලක් ගෙන ගොස් ඒ වාර්ෂික ඇලවල් සුද්ද කර ගන්න. නමුත් අද ඒවා සිමෙන්තියෙන් බැඳ තිබෙන නිසා ඒවා තඩත්තු කරන්න ගොවීන්ට පුළුවන්කමක් නැහැ. ඒ නිසයි මෙහෙයුම් සහ තඩත්තු ගාස්තුවක් අය කරන්නේ.

කෘෂිකාර්මික රටක් ගැටියට අපේ රටේ දිනෙන් දින නොයෙක් විධියේ වාර්ෂික ව්‍යාපාර ආරම්භ කරගෙන යනවා. ඒවා තඩත්තු කිරීම සඳහා අපි විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකළොත් මේ රටේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදවන්නට තිබෙන මුදල් මේ වාර්ෂික තඩත්තු කිරීම සඳහා යොදවන්නට සිදු වෙනවා. එම නිසා ජාතිය ගැන හිතන ගැම කෙනෙක්ම මේ වැඩපිලිවෙල දියත් කිරීම සඳහා කටයුතු කරන්න ඕනෑය කියන එක මා මේ අවස්ථාවේදී මතක් කරනවා.

පු. හා. 11.35

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(කී.ඊ. ආ. ආඪ. ආඪ. අතිකාරී)  
(Mr. A. M. S. Adikari)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්ෂික දෙපාර්තමේන්තුව සඳහා පරිපූරක ඇස්තමේන්තු දෙකක් ජයේ ඉදිරිපත් කළා. වර්ෂය අවසානයේදී තිබෙන අඩුපාඩු පියවා ගැනීම සඳහා, ආණ්ඩු පක්ෂයෙන්, විරුද්ධ පාර්ශවයෙන් සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් මේ පිළිබඳ විවාදයට සහභාගි වී ඒ පිළිබඳව සාකච්ඡා කර ඒවායේ තිබෙන අඩුපාඩු පෙන්නවා දුන්නා. මේ සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ දෙපාර්ශවයේම ගරු මන්ත්‍රීවරුන්ට මා සතුටිවන්න වෙනවා.

මේ විවාදයේදී මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙක් පමණ කථා කළා. ඒ සෑම මන්ත්‍රීවරයෙක්ම කියූ කරුණු පිළිබඳව මා එකීන් එක කියන්න ගියානත් පැයක් දෙකක් පමණ වන වෙනවා. එම නිසා වැදගත් ප්‍රශ්න කිහිපයකට පමණක් පිළිතුරු දෙන්න මා බලාපොරොත්තු වෙන අතර, ඉතිරි ප්‍රශ්න පිළිබඳව හැන්සාඩ් වාර්තාව බලා තිසි ප්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා.

පළමුවෙන්ම මෙම විවාදයට සහභාගි වෙමින් කථා කළ බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙවිත්ගොඩ මහතා) ප්‍රකාශ කළා. ගිං ගහ අතාරක්ෂිත ප්‍රදේශයේ අත්පත් කර ගත් ඉඩම් සඳහා මේ වනතෙක් වන්දි ගෙවා නැති බව. එම වන්දි ගෙවීම සම්බන්ධයෙන් දැනටමත් අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව මා ඒ සම්බන්ධයෙන් කියන්න කැමතියි. ඒ අනුව ඉදිරි කාලයේදී ඒ අයට වන්දි මුදල් ලැබේවිය කියා මම හිතනවා.

ඊළගට ගිං ගහ යෝජනා ක්‍රමය යටතේ වන්දි ගෙවන්නට සහ අත්පත් කර ගැනීමට වෙන් කර තිබුණු මුදල් නිල්වලා ගහ යෝජනා ක්‍රමයට වෙන් කළාය කියා බද්දේගම ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා. එය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක්. එවැනි වෙන් කිරීමක් අපි කරලා නැහැ. අතින් එක මම විශේෂයෙන් එතුමාට පැහැදිලි කරන්නට ඕනෑ, එතුමා මේ විස්තර ලබා ගත්තේ කොහෙත්ද කියන්නට මම දන්නේ නැහැ. ගිං ගහ යෝජනා ක්‍රමය කරන්නේ වින රජයේ ආධාරයෙන්. නිල්වලා ගහ යෝජනා ක්‍රමය කරන්නේ ප්‍රංශ රජයේ ආධාරයෙන්. එනකොට මේ දෙක කලවම් කරන්න පුළුවන්කමක් නැහැ. එතුමා ඒ ප්‍රකාශය කරන්නට විස්තර කොහෙත් ලබාගන්නාදයි කියන්නට මම දන්නේ නැහැ. නිල්වලා ගහ යෝජනා ක්‍රමයයි, ගිං ගහ යෝජනා ක්‍රමයයි කරන්නේ රටවල් දෙකක රජයක් දෙකක් ආධාරයෙන්. ගිං ගහ වින ආධාර මුදල්වලින් කරනවා. නිල්වලා ගහ ප්‍රංශ ආධාර මුදල්වලින් කරනවා. එනකොට මේවායේ මුදල් මාරු කරන්නට පුළුවන් කමක් නැහැ. කවුරුත් හෝ එතුමාට වැරදි තොරතුරු දී තිබෙනවා. ඒ අනුවයි එතුමා කථා කළේ. එහෙම දෙයක් සිදු වී නැහැ. එහෙම මාරු කරන්නට පුළුවන්කමක් නැහැ.

ඒ වගේම ගිං ගහ යෝජනා ක්‍රමය යටතේ ජල ගැලීමක් යට වෙන අය ගැන කථා කළා මී සිටියත් සහභවත් සිදු වුණ අය ගැන එතුමා කථා කළේ නැහැ. සෑම වර්ෂයක් පාසාම ගං වතුරින් අලාභ හානි සිදු වුණු බොහෝ උදවියට මේ යෝජනා ක්‍රමය ඇති කළායින් පසුව අලාභ හානි සිදු වෙන්නේ

නැහැ. නමුත් එතුමා ඒක සඳහන් කළේ නැහැ. සම්පූර්ණයෙන්ම, ගැම කෙනෙකුටම යෙතක් සැලසුණාය කියා අපි කියන්නේ නැහැ. ගං වතුරින් අලාභ හානි සිදු වන උදවිය අතාරක්ෂිත ප්‍රදේශවල තවත් ඉන්නවා. නමුත් වැඩි පිරිසකට යම්කිසි සහනයක් යෙතක් මේ ගිං ගහ යෝජනා ක්‍රමයෙන් සැලසුණා. මීට පෙර වසරක් පාසා මේ ගං වතුර තිසා බොහෝ අයට තමන්ගේ නිවෙස් පවා අහිමි වුණා. අද විශාල සංඛ්‍යාවකට මෙයින් යෙතක් සැලසී තිබෙනවා. දැන් ගං වතුරින් බියක් නැතිව ජීවත් වෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති වී තිබෙනවා. සුළු පිරිසකට අලාභ හානි සිදු වෙන්නට ඇති අපි එය නැහැයි කියන්නේ නැහැ.

බද්දේගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙවිත්ගොඩ මහතා) සඳහන් කළ කරුණුවලින් වැදගත් කරුණුවලට පමණයි මම පිළිතුරු දෙන්නේ. මේ සියල්ලටම පිළිතුරු දෙන්න ගියානත් පැයක් දෙකක් පමණ අවශ්‍ය වෙනවා. ගිං ගහ යෝජනා ක්‍රමයෙන් තෝරා ගත් අය කිරීඳ් ඔය යෝජනා ක්‍රමය යටතේ පදිංචි කර තිබෙනවා. සමහර අය එහි පදිංචියට ගිහින් නැහැ. ඒ අයගේ ඉඩම් දැන් අවලංගු කර තිබෙනවා. ඒ ගැන එතුමා චෝදනා කළා. සහනයක් සලසා දෙන්න යයි කීව්වා. ඒක ඇත්තයි. ඒක නැහැයි කියන්නේ නැහැ. මොකද ? සාමාන්‍යයෙන් ඉඩම් ප්‍රතිපත්තිය අනුව ඉඩම් දුන්නාම ඒ ඉඩම්වල පදිංචි වෙන්නේ නැත්නම්, ඒවායේ පදිංචි වී වැඩි දියුණු කරන්නේ නැත්නම් ඒ ඉඩම් අවලංගු කරනවා. ඒක නීතියේම තිබෙනවා. ඒක ප්‍රතිපත්තීමය තීරණයක්. ඒ නිසා යම්කිසි පිරිසක් ඒ අයට දුන් ඉඩම්වල පදිංචි වී නැත්නම් ඒවා අවලංගු කිරීම නීති රෙගුලාසි අනුව අපට කරන්නට සිදු වෙනවා. නමුත් සහනයක් වශයෙන් ඒ ගැන අපට තැවත වරක් සලසා බලන්නට පුළුවන්.

ඊළගට පොල්අතුගහ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වෙනත් විශේෂ ව්‍යාපාරයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවාද කියා ඇහුව්වා. ඒ පිළිබඳවත් මම කියන්නට කැමතියි. දැනට මිණුම් කටයුතු කරගෙන යනවා. නමුත් ඒක වෙනත් ව්‍යාපාරයක් සඳහා යොදවන්න අපේ කිසිම අදහසක් නැහැ. මම "ජල බද්ද" ගැන අවසානයේදී කියන්නම්. මොකද ? විරුද්ධ පාර්ශවයේ සෑම මන්ත්‍රීවරයෙක්ම "ජල බද්ද" කියා සඳහන් කළා. ඒ නිසා පොදුවේ ඒ සියලු දෙනාටම මගේ කථාව අවසානයේදී කථා කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඊළගට අක්මමන ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) වකුලේබසක් ගැන සඳහන් කළා. ඒ වකුලේබස ගැන යොංගා බලා පරීක්ෂාකර බලා යම්කිසි දෝෂයක් තිබෙනවා නම්, අඩුපාඩුවක් තිබෙනවා නම් එය සංශෝධනය කරන්නට පියවර ගන්නට අපි බලාපොරොත්තු වන බව මේ ගරු සභාවටත්, ඒ ගරු මන්ත්‍රීතුමාටත් මතක් කරන්නට කැමතියි. ඊළගට අතීයම් කම්කරුවන්ගේ තාවකාලික පත්වීම් ගැන එතුමා කීව්වා. සේවක සංඛ්‍යාව — කාඩර් එක — වැඩි කරන්නට හාණ්ඩාගාරයෙන් අනුමත කර නැහැ. නමුත් එය වැඩි කරන්නට අනුමැතිය ලැබුණොත් පසුව ඒ අය ස්ථිර කරන්නට අපට පුළුවන් වෙනවා. ඒ අය ඒ සේවාව කළත් කාඩර් එක වැඩි කරන තුරු, හාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබෙන තුරු ඒ සේවකයන් ස්ථිර කරන්න අපට පුළුවන් කමක් නැහැ. ඒ මොකද ? ස්ථිර සේවකයන් වශයෙන් පත් කරන්න කාඩර් එක වැඩි කරන්න. හාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගන්නට අපිට සිදු වෙනවා. කාඩර් එක වැඩි කරන තුරු ඒක කරන්න අපට පුළුවන් වෙන්නේ නැහැ.

රිචඩ් පතිරණ මහතා  
(කී.ඊ. ආඪ. ආඪ. අතිකාරී)  
(Mr. Richard Pathirana)

මේ අය දැන් සුදුසුකම් ලබා තිබෙනවා. එනිසා අතිවාරයෙන්ම නමුත්තාත්සේලා හාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගෙන ඒ අය ස්ථිර සේවයට පත් කරන්න.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(කී.ඊ. ආ. ආඪ. ආඪ. අතිකාරී)  
(Mr. A. M. S. Adikari)

අපි කීවතාවක්ම ලියා තිබෙනවා. ඉදිරියටත් අපි ඒ ඉල්ලීම හාණ්ඩාගාරයෙන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක අනුමත කළොත්, ඒ අනුමැතිය ලැබුණු වහාම, ස්ථිර කරන්න අපට පුළුවන් වෙනවා.

ඊළගට විශේෂයෙන්ම මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) හේවාගම කෝරළේ, සල්පීටි කෝරළේ ගංවතුර තර්ජනය පිළිබඳව මතක් කළා. ඒ ගැනත් පරීක්ෂාකර බලා අවශ්‍ය පියවර ගන්නා බව මම එතුමාට ප්‍රකාශ කරන්න කැමතියි.



ජලයට මින්තේරියේ රොටාවල ගැනත් එතුමා මතක් කලා. ඒ පිලිබඳව තව විස්තර විකක් අපට ලියා එව්වොත් පුළුවන් වෙනවා -

**දිනේෂ ගුණවර්ධන මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Dinesh Gunawardene**)

මා අවුරුද්දේ ඒ විස්තර මම භාරදුන්නා. නමුත් තවමත් කෙරී නැහැ. වාර්ෂික දෙපාර්තමේන්තුවෙන් මට ලිපියකුත් එවා තිබුණා අවශ්‍ය පියවර ගන්නවා කියා. නමුත් අද වනතුරු කිසිවක් කර නැහැ.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)  
අපි නැවත වරක් බලන්නම් ඒක.

ජලයට අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) විශේෂයෙන් සඳහන් කලා ගම්පහ දිස්ත්‍රික්කයේ වාර්ෂික පුනරුත්ථාපන ව්‍යාපාරය ගැන. ඒක ලෝක බැංකු ක්‍රමය යටතේ අනුමත කළොත් කරන්න පුළුවන්.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)  
ඉල්ලීමක් කලාද ?

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ඉල්ලීමක් කරන්න මනා අපිමයි. අපි ඉල්ලීමක් කලාම අනුමත වුනොත් අපට පුළුවන් කරන්න. මේ ගැනත් පරීක්ෂා කර බලන්නම.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)  
පුළුවන් තම් කරන්නාකරලා ඉල්ලීමක් කරන්න.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ජලයට එතුමා බිට්ටි ගැනත් සඳහන් කලා. දැන් අපිගෙන් ආයතනය කරන මනුෂ්‍ය දෙකට රජයෙන් බිට්ටි අය කරනවා. ඒ අනුව ප්‍රතිපත්තියක් වශයෙනුයි ඒක කෙරෙන්නේ. ඒ නිසා දැන් කොන්ත්‍රාත්කාරයන් වූතත් බඩු පානයකය කරන විට ඒ අයගෙන් ඒවාට බිට්ටි අය කරනවා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)

No, Sir, I want to find out whether we are paying BTT on behalf of a contractor.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ව්‍යාපාරයක් කරලා කොන්ත්‍රාත් එකක් කරන විට ආයෝජනය කරනවා. එතනටම ඒකට බිට්ටි අය කරනවා. ඒකට අපිට ප්‍රයෝජනක් නැහැ. ඒක මුදල් ඇමතිතුමාට -

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)

I am warning this Government. Let us, in this country, not pay BTT for what the contractor has to do. I think I am correct if I say that for all the contracts that have been given out by this Ministry, I think the

Ministry of Mahaweli Development, the contractors are being paid by the Government of Sri Lanka, namely you and I. Let it be recorded. Are we paying BTT on behalf of the contractor? I am not talking of the Customs Duty. I am talking of BTT - Business Turnover Tax. Just check up on that and please let us know during the Committee Stage whether the government is paying BTT on behalf of these contractors? We have to pass money here. This is the first time, Sir, I have seen BTT coming here. I know that since of late it has started coming. But Customs Duty, yes - I can understand that. It goes straight from our coffers to the Customs. That I can appreciate. But when it comes to the case of BTT been paid on what the contractor has to do, I am suspicious. Please let us know that. Thank you.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ජලයට කඹුරුපිටියේ ගරු මන්ත්‍රීතුමා (වන්දනාලාල් විජය ගුණවර්ධන මහතා) භාරවල් ගැන කීවා. අපි දැනටමත් මුදල් වෙන්කර තිබෙනවා. මහාමාර්ග දෙපාර්තමේන්තුවට දීලා ඒක කරවාගන්න. එතුමා මා හිතන්නේ අදහස් කළේ කොන්ත්‍රාත්කරුවන් ලවා කරවා ගන්නයි.

ජලයට ජල බද්ද ගැන ගැම මන්ත්‍රීවරයෙක්ම සඳහන් කලා. මා හිතන්නේ ඒක ජල බද්දක් නොවෙයි, මෙහෙයුම් ගාස්තුවක්. ඒ ගැන රජය තීරණයක් ගෙන තිබෙනවා. අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීවා ඒක අයවැය ලේඛනයටත් ඇතුළත් කරන්න කියා. ඒක ජල බද්දක් නොවෙයි, තඩ්කු ගාස්තු. ඒ ඒ ප්‍රදේශවල වාර්ෂික ක්‍රම තඩ්කු කිරීම සඳහායි ඒක අය කරන්නේ, ගොවියාගෙන්. ඒක රජයට එක ආදායමක් නොවෙයි, ඒක වැනස් එකක් නොවෙයි.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)  
ඒ මුදල අය කලාම කොතැනටද යන්නේ ?

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ඒ පලාගොමයි සල්ලී තිබෙන්නේ. හාණ්ඩාගාරයට එන්නේ නැහැ ඒ සල්ලී. නමුත් හාණ්ඩාගාරයේ ඒකෙන් දෙපලාලන වාසියක් ගන්නට රටේ රැස්වීම් නියාගෙන යනවා " ජලබද විරෝධී " කියා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. Lakshman Jayakody**)

ඒකත් කොන්ත්‍රාත්කරු පරිවර්තනය වෙනවා. කවිද ඒක පරිපාලනය කරන්නේ ?

You cannot ask money from the people and first spend without it being voted by Parliament. This Parliament must approve it.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
(**ශ්‍රී. ලංකා ඉංජිනේරු සංගමය**)  
(**Mr. A. M. S. Adikari**)

ගල්මුස ව්‍යාපාරයේ අවුරුදු 30ක පමණ සිට ඒ ඇලවල් තඩ්කු කර නැහැ. මගේ ආසනයේ රාජ්‍ය-ගනය තිබෙනවා. ඒකත් තඩ්කු කර නැහැ. ඒ ඒ වාර්ෂික ඇලවල් තඩ්කු කිරීමටයි මෙය ගන්නේ. ඒක රජයට එක ආදායමක් නොවෙයි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නිල. ලක්ෂ්මන් ඉයාජකොදි)  
(Mr. Lakshman Jayakody)

ඒකක් දත්ත අයවැය ලේඛනයට.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

තමුත්තාන්සේලා ඒකේ අයුතු ප්‍රයෝජන ගන්න හදනවා, රට හැමතැනම ගිහි. මගේ ආසනයේ ගිහිල්ලා තිබෙනවා. "ජල බදු මිලියන" කියා අර පත්‍රයේ එතුර එහෙම තිබෙනවා, උසාවි යනවා. ඒකේ ප්‍රයෝජන ගන්න හදනවා. මේකෙන් මය වාගේ පහත් දේශපාලන වාසි ලබන්න බලාපොරොත්තුවෙන්න එපා. ජල බද්දක් නොවෙයි ඒක.

රිචඩ් පතිරාණ මහතා  
(නිල. ඊෂ්ඨ. පතිරාණ)  
(Mr. Richard Pathirana)

වෙනද රජයේ කරන දේට දත් තමුත්තාන්සේලා සල්ලි ගන්නවා.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

අපි ගන්නෙ නැහැ. ඒ ප්‍රදේශයේමයි ඒක තිබෙන්නෙ. ගාණ්ඩාගාරයට එන්නෙ නැහැ මොකුත්.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නිල. ලක්ෂ්මන් ඉයාජකොදි)  
(Mr. Lakshman Jayakody)

නැහැ, නැහැ, මේ යෝජනාවක් තිබෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා  
(නිල. නිශේෂ් ගුණවර්ධන)  
(Mr. Dinesh Gunawardene)

දිස්ත්‍රික්කයේ දිනාපතිතුමා යටතට ඒ මුදල් එනවා නම් අඩුම වශයෙන් දිසා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතටවත් එය එන්නට මින.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(නිල. ලක්ෂ්මන් ඉයාජකොදි)  
(Mr. Lakshman Jayakody)

අත්ත හරි.

දිනේෂ ගුණවර්ධන මහතා  
(නිල. නිශේෂ් ගුණවර්ධන)  
(Mr. Dinesh Gunawardene)

මහරක මුදල් එකතුකොට ඒවා වැය කිරීම පිළිබඳව කොහේ හරි වගකීමක් තිබෙන්න මින.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

ගම ඇතුළේ ඒ ප්‍රදේශයේම වැඩිවයි, මේ මුදල් යොදවන්නේ. ඒ කියා අයවැය ලේඛනයට ඇතුළත් කරන්න බැහැ. එය රජයට එක ආදායමක් - "වැන්ස" එකක් - නොවෙයි.

වීරවන්ති සමරවීර මහතා  
(නිල. වීරවන්ති සමරවීර)  
(Mr. Weerawanni Samaraweera)

දිස්ත්‍රික්කයේ මිනුම නැතකට යටත්ත පුවවත්. ඒ මුදල්.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

විරුද්ධ පාර්ශ්වයේ තමුත්තාන්සේලාගේ රජය කාලයේ - 1970 සිට 1977 දක්වා - ඒ ඉඩම්වලට සිත්තකකර ඔප්පු දෙන්නය කියා, මගේ ආසනයේ තිබෙන ජනපදවල ඉඩම් සඳහාත් රු. 35,000, රු. 40,000 ගෙවන්නය කියා ලියුම් ගියා. ඒ කාලයේ විරුද්ධ පාර්ශ්වයේ සිටි අපි ඒවාට විරුද්ධ වුණෙ. ඒ ඉඩම් සඳහා නමයි, දත් අපි මිනිත්දෝරු ගාස්තුව විතරක් අය කරගෙන "ස්වර්ණ හුම්" ක්‍රමය යටතේ ඔප්පු දෙන්නේ. තමුත්තාන්සේලාගේ ආණ්ඩුවෙන් ඒ කාලයේ යැවූ ඒ ලියුම් අප ලග තිබෙනවා.

රිචඩ් පතිරාණ මහතා  
(නිල. ඊෂ්ඨ. පතිරාණ)  
(Mr. Richard Pathirana)

ඒ කාලයේ තමුත්තාන්සේලා විරුද්ධ පාර්ශ්වයේ ඉඳගෙන ඒකට විරුද්ධ වුණෙ. දත් අපි මේ පැත්තේ ඉඳගෙන විරුද්ධ වෙතවා.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

මම ඒ කාලයේ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ගරු සභාවේ හිටිය බව ඇත්තයි. තමුත් අපි ඒ කාලයේ විරුද්ධ වුණේ, ඒ ලියුම් ඉදිරිපත් කරලයි. මන්තේරය ගොවි ජනපදය ආදී සියලුම ගොවි ජනපදවලට ඒ ලියුම් ගියා. ඉඩමේ ඔප්පුව දීම සඳහා තක්සේරු කර තිබුණු මුදල රු. 35,000 යි, 45,000 යි. තමුත් අපි මිනිත්දෝරු ගාස්තුව පමණක් අය කරගෙන "ස්වර්ණ හුම්" යටතේ ඒ ඔප්පු තිකමිම දෙනවා.

ඒ කියා මේ නඩත්තු ගාස්තුව ඒකට සමාන කරන්න එපා. ඒ විධියට දේශපාලන වශයෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වන්න එපා. දේශපාලන වාසි ගැනීම සඳහා තමුත්තාන්සේලා රට හැම තැනම මේක කියාගෙන යනවා. (බාධා කිරීම)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම මීට වඩා දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. දැවල් 12 ට තවත් මිනිත්තු 10 ක් පමණයි. තිබෙන්නේ. මේ යෝජනාව න්‍යාය පත්‍රයට ආතුළත් කොට දැන් දවස ගණනාවක් වෙනවා. අදවත් මේක සම්මත කර ගන්න බැරි වුණොත්-

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(ඉග්‍රහ පීරාතිත් නිවැණි අචාර්යන්)  
(The Deputy Chairman of Committees)

ඒක මතක් කරන්නයි, මමත් ලැස්ති වුණේ.

ඒ. එම්. එස්. අධිකාරී මහතා  
(නිල. ආ. ආ. ආ. අධිකාරී)  
(Mr. A. M. S. Adikari)

තමුත් තවමත් මේක අනුමත කර ගන්න බැරි වුණෙ.

ඒ කොහොම වුණේ මේ යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි වුණ හැම මන්ත්‍රීතුමකුටම මම සතුහිවන්න වෙනවා. එතුමන්ලා සඳහන් කළ යැම දෙයක් කෙරෙහිම අපේ අමාත්‍යාංශයේ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පරිපූරක ඇස්තමේන්තු දෙකම සම්මත කර ගැනීම සඳහා තමුත්තාන්සේලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ඒ හැරෙන්න තවත් පරිපූරක ඇස්තමේන්තුවක් තිබෙනවා, ඉඩම් කොමසාරිස්තුමාගේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්. එයත් අද දවල් 12 ට කැලී අනුමත කර ගන්න තමුත්තාන්සේලාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය විමසන ලදී. සභාසමිමන විය.  
ආනු චිත්තිසංඝරාජ ඉන්ද්‍රකුමාරසිංහපාය.  
Question put and agreed to.

**පරිපූරක මුදල : වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි නිර්මාණය හා වැඩිදියුණු කිරීම**

**குறைநிரப்புத் தொகை : நீர்ப்பாசனத் திட்டங்களுக்கான**

**கட்டல் நிர்மாணம், அபிவிருத்தி**

**SUPPLEMENTARY SUPPLY : IRRIGATION DEPARTMENT CONSTRUCTION OF AND IMPROVEMENTS TO BUILDINGS**

ඒ. එම්. එස්. අධිකාරි මහතා  
(**திரு. ஏ. எம். எஸ். அதிகாரி**)  
(Mr. A. M. S. Adikari)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා :

" 1985 ජනවාරි මස 01 වැනිදිනින් ආරම්භ වී 1985 දෙසැම්බර් මස 31 වැනි දිනින් අවසන් වන මුදල් වර්ෂය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ අරමුදලකින් හෝ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙන කිසියම් අරමුදලකින් හෝ, මුදල් වලින් හෝ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුදුස්සක් කළ හැකිව තිබෙන මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ණයට ලබා ගන්නා මුදලකින් හෝ, රුපියල් එක්කෝටි හැටපත් ලක්ෂ හැට දහකට (රු. 1,85,80,000) නොවැඩි පරිපූරක මුදලක් ගෙවිය යුතු අතර, එම මුදල මෙහි පහත සඳහන් උපලේඛනයේ නියමිත පරිදි වැය කළ යුතුය.

උපලේඛනය

ශීර්ෂය : 52 වාරිමාර්ග දෙපාර්තමේන්තුව  
වැඩ සටහන : 1-සාමාන්‍ය පරිපාලනය හා කාර්ය මණ්ඩල සේවා  
රු. 1,85,80,000

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.  
**வினா விடுக்கப்பெற்றது ஏற்க்கொள்ளப்பட்டது.**  
**Question put, and agreed to.**

**පරිපූරක මුදල : මහ ගොවි ජනපද පදිංචිකරුවන්ට ආහාර සහනාධාර**

**குறைநிரப்புத் தொகை : பாரிய குடியேற்றத் திட்டக்**

**குடியிருப்பாளர்களுக்கு உணவு உதவி**

**SUPPLEMENTARY SUPPLY : FOOD AID FOR SETTLERS IN MAJOR SETTLEMENT SCHEMES**

ඒ. එම්. එස්. අධිකාරි මහතා  
(**திரு. ஏ. எம். எஸ். அதிகாரி**)  
(Mr. A. M. S. Adikari)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා :

" 1985 ජනවාරි මස 01 වැනිදිනින් ආරම්භ වී 1985 දෙසැම්බර් මස 31 වැනිදිනින් අවසන් වන මුදල් වර්ෂය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ අරමුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙන කිසියම් අරමුදලකින් හෝ, මුදල් වලින් හෝ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුදුස්සක් කළ හැකිව තිබෙන මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ණයට ලබා ගන්නා මුදලකින් හෝ, රුපියල් තුන් කෝටියකට (රු. 3,00,00,000) නොවැඩි පරිපූරක මුදලක් ගෙවිය යුතු අතර, එම මුදල මෙහි පහත පෙහෙත උපලේඛනයේ නියමිත පරිදි වැය කළ යුතුය.

උපලේඛනය

ශීර්ෂය : 54 - ඉඩම් කොමසාරිස්  
වැඩ සටහන : 1- රජයේ ඉඩම් පරිපාලනය, ඉඩම් සංවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය හා ඉඩම් සංවර්ධන ආදාපනත යටතේ ඉඩම් බෙදා දීම හා දීමනා පත්‍ර නිකුත් කිරීම  
රු. 3,00,00,000

මේ යෝජනාවට අදාළ විස්තරය මෙයයි :

ශීර්ෂය : 54, ඉඩම් කොමසාරිස්  
වැඩ සටහන : රජයේ ඉඩම් පරිපාලනය, ඉඩම් සංවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය හා ඉඩම් සංවර්ධන ආදාපනත යටතේ ඉඩම් බෙදා දීම හා දීමනා පත්‍ර නිකුත් කිරීම.

ව්‍යාපෘති : 103 - ඉඩම් පිළියෙළ කිරීම, ගොඩනැගිලි හා මාර්ග ඉදි කිරීම හා රජයේ ඉඩම්වල කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මුදල් ආධාර  
(රු. 3,00,00,000 - රුපියල් තුන් කෝටියක් පමණක්)

මේ පරිපූරක මුදල අප ඉල්ලා සිටින්නේ මේ නිසයි ; මග ගොවි ජනපදවල පදිංචිකරුවන්ට බෙදා දීම සඳහා ලෝක ආහාර වැඩ සටහනෙන් ආධාර ලැබෙනවා. එසේ ලැබුණ ආධාරවල සහ 1985 වර්ෂයේදී ලැබෙන ආධාරවල වටිනාකම රු. 4,50,00,000 ක් වෙනවා. මෙම වර්ෂයේ තිබෙන රුපියල් දසලක්ෂ 15 මුදල් ප්‍රතිපාදනය 1985 වර්ෂයේදී ලැබෙන සියලුම ආධාර සඳහා ගිණුම්ගත කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරන බව මේ හැරුණ සහායට විශේෂයෙන් මතක් කරන්න කැමතියි.

ප්‍රශ්නය සහායවීමට කරන ලදී.  
**வினா எடுக்கப்பட்டது.**  
**Question proposed.**

රිචඩ් පතිරේණ මහතා  
(**திரு. ரிச்சட் பத்திராண**)  
(Mr. Richard Pathirana)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ඉඩම් බෙදා දීම සහ ප්‍රදාන පත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී වැඩිමලක ඇමතිතුමාට අවශ්‍ය වී තිබෙනවා, එය ඉතා ඉක්මනින් සම්මත කර ගන්න. නමුත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට මුදල් ලබා දීමේදී විශේෂයෙන් මහජන මන්ත්‍රීවරුන් හැටියට -

ඒ. එම්. එස්. අධිකාරි මහතා  
(**திரு. ஏ. எம். எஸ். அதிகாரி**)  
(Mr. A. M. S. Adikari)

කලින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරු 13 දෙනෙක් කථා කළා. මේවා යටතේ හුතක් ඉදිරිපත් කරන්නේ අසවැය කාරක සභා අවස්ථාවේදී කියන්න පුළුවන් කරුණුයි. අපේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ ඒ කරුණු ඉදිරිපත් කරන්න නමුත් නාත්සේලාට ලඟදීම අවස්ථාවක් එනවා. ඒ නිසා දැන් කථා නොකර මේ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)  
(**திரு. அனூர் பண்டாரநாயக்க - எதிர்க்கட்சி முதுவர்**)  
(Mr. Anura Bandaranaike - (Leader of the Opposition)  
අසවැය කාරක සභා අවස්ථාවේදී කියන්න වෙනත් දේවල් තිබෙනවා.

රිචඩ් පතිරේණ මහතා,  
(**திரு. ரிச்சட் பத்திராண**)  
(Mr. Richard Pathirana)

නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ දෙපාර්තමේන්තුවට මේ අතිරේක මුදල් ලබා දෙන අවස්ථාවේදී අපි කරුණු කීපයක් සඳහන් කරන්න කැමතියි. මා ඉතාම කනගාටුවෙන් වූණේ කියන්නට ඕනෑ. මෙම ඉඩම් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් අපට ප්‍රසාදයට පත් වෙන්නට බැරි බව. මම පසුගිය අසවැය විවාදයේදීත් මේ කාරණය ගැරු ඇමතිතුමාගේ අවධානයට යොමු කළා. අපේ ආයතනවල තිබෙනවා, ඉඩම් කඩවේරි පවත්වා ඉඩම් බෙදා දී අවුරුදු විසිතුනක්, විසිහතරක් ගත වී තිබුණත් තවමත් ප්‍රදාන පත්‍ර නිකුත් කර නැති ඉඩම්, ස්වර්ණ හුම් මපපු ප්‍රදානය කරන්නටය කියා මුදල් අය කර ගෙන තිබෙනවා.

මගේ ආසනයේ, මොල්ලිගොඩවත්ත ජනපදය, පැලවත්ත ජනපදය, රත්තර්ගිරිවත්ත ජනපදය, ඉහලගොඩ ජනපදය, එත්තලුව ජනපදය, දිවුලාන ජනපදය, ඒ වාගේම නියාගම ගොවි ජනපදය වාගේ ජනපද රාශියක්ම තිබෙනවා. මේ අයට ඉඩම් ලබා දී දැන් අවුරුදු විස්සක් අවසානයයි. නමුත් ප්‍රදාන පත්‍ර තවමත් ලබා දී නැහැ. මම මේ කාරණය ගැන 1983 අසවැය විවාදයේදීත් කථා කළා. ගාලු දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය මගින් ඒ අයගේ දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය කර තිබුණු රිසිට්පත් පවා ඉදිරිපත් කළා. ඒ පසුව එම මුදල් රුපියල් සියයේ සිට දෙසිය පණහ දක්වා වැඩි කළා.

[ඊවඩි පතිරණ මහතා]

කලින් ගෙවන්නට නියම කළේ රුපියල් සියයයි. මේ අන්දමට දුප්පත් මිනිසුන්ගෙන් අයකරන මුදල්වලට කරන්නේ මොනවාද කියා වැඩබලන ඇමතිතුමාගෙන් මම අහන්නට කැමතියි. එම ඉඩම් සඳහා ප්‍රදාන පත් ලබා දෙන්නට කියා ඒ ජනතාව ඇවිත් ඉල්ලුම් කළාට, ගාලු දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය මේ උදවියට ගත පහකට තරමටත් සලකන්නේ නැහැ. කොටින්ම ගාලු දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය, අසාධාරණය සහ දූෂණය රජකරන ස්ථානයක් හැටියට මා පැහැදිලිවම කියන්නට කැමතියි. ඒ කාරණය වැඩබලන ඇමතිතුමාගේ විශේෂ අවධානයට යොමු කරනවා. ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙන් යම් කෙනෙකුට, යම්කිසි දුප්පත් කෙනෙකුට වැඩක් කර ගන්නට ඕනෑ නම්, එම අංශයට ගිහින් ඒකට අතියම් මාරගයක් යොදා ගන්නට සිදු වී තිබෙනවා. ගාලු සංවර්ධන සභාවේදී මේ කාරණය මම පැහැදිලි කර දුන්නා. අභියාචනා, දුප්පත් මිනිසුන් අක්කර කාලක් හෝ පර්චස් විස්සක් රජයෙන් ලබා ගෙන දුන් අවුරුදු ගණනාවක් ගත වී තිබුණත් ඔප්පු ලබා දීම ප්‍රමාද කර තිබෙනවා. මම මේ ගැන මෙම රජයට දොස් කියන්නේ නැහැ. හැම රජයක් විසින්ම මේ ප්‍රමාදය කර තිබෙනවා. අදත් ඒ දුප්පත් මිනිසුන් නිලධාරීන් ලඟට ගිහින් මුදල් ගෙවා ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලා සිටියාම ඒ අය ගත පහක් තරමටත් ගණන් ගත්තේ නැහැ. තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඉඩම් නිලධාරීන් ලඟට වැදගෙනයි යන්නට සිදු වී තිබෙන්නේ. එම ඉඩම් කාර්යාලයට ගිහින්, දවස් ගණනාවක්ම රස්තියාදු වී ඉඩම් නිලධාරීන්ගේ අවධානය මෙයට යොමු කරවන්නට මම උත්සාහ කළා. නමුත් පළාතේ මන්ත්‍රීවරයා වශයෙන් මම කළ ඉල්ලීමටත් එම නිලධාරීන් ගත පහකට ගණන් ගත්තේ නැහැ. එම නිසා, ඉඩම් අමාත්‍යාංශයේ හොඳ නම ආරක්ෂා කර ගැනීමට නම්, ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයේ සිටින නිලධාරීන් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩ බලන ගරු ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නට කැමතියි. මන්ද ? බොහෝ දෙනෙක් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, මගේ ආසනයේ ඉඩම් කවිචේරී දහතුනක් පවත්වා තිබෙනවා. නමුත් මේ පිළිබඳව හරියාකාර ලෙස ප්‍රසිද්ධ කළේ නැහැ. ඉඩම් කවිචේරී මගින් ඉඩම් ලබා දිය යුතු මිනිසුන් තෝරාගෙන ඇති අය සොයා බලන විට පුද්ගලිකව තත්ත්වයක් දකින්නට තිබෙනවා. අක්කර දහය පහලොව, ඉඩම් ඇති අයටයි ඉඩම් දෙන්නට තීරණය කර තිබෙන්නේ. පළාතේ මන්ත්‍රීවරයා හැටියට මම ඉල්ලීමක් කළා. ඉඩම් දෙන්නට තෝරා ගත් අයගේ නම් ලැයිස්තුව මට ඉදිරිපත් කරන්නටය කියා.

**නියෝජ්‍ය කාරක සභාපතිතුමා**  
(சுறுப் பிரதிக் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
Order, please ! The Sitting is suspended till 2 p.m.

රැස්වීම ඊට අනුකූලව නාවකාලිකව අත්සිටුවන ලදීත්, අ. හා. 2 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමාගේ සභාපතිත්වයෙන් නැවත පටන්වන ලදී.

அதன்படி அமைவு யி. 11. 2 மணிவரை இடைநிறுத்தப்பட்டது. பின்னரும் ஆரம்பம் மாய்ந்தது. பிரதிக் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.

Sitting accordingly suspended till 2 p.m. and then resumed.  
Deputy Speaker in the Chair.

**ඊවඩි පතිරණ මහතා**  
(மிகு. ரிச்சட். பத்திராள்)  
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා, රැස්වීම නාවකාලිකව අත්සිටුවන අවස්ථාවේ මම කථා කරමින් සිටියේ ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය සම්බන්ධවයි. මම ගරු වැඩබලන ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ අංශයේ තිබෙන දුර්වලකම් නිසා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න රාශියක් එක තැන පල්ලේමින් පවතින බව, ඒ ප්‍රශ්න විසඳීම සඳහා ඒ අය සෑහෙන උත්සාහයක් දරා නැහැ. විශේෂයෙන් රජයෙන් ඉඩම් බෙද දෙනු ලැබූ ජනපද රාශියක් අක්මිමත ආසනයේ තිබෙනවා. ඒවායේ ප්‍රදාන පත් ඒ අයට ලබාදීම සඳහා ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. මුද්‍රාත් ජනපදය, ජස්ටික්කන්ද, මොල්ලිගොඩවත්ත, දිවුලාන, පිත්තදැව, ඉහලගොඩ, පැල්වත්ත, රත්තර්ගිරිවත්ත, අමල්ගම, බටදුටු - දුහුච්චවත්ත, නියාපේ, කැටත්දොල, කොටුගොඩ - අඹගහවත්ත ජනපදය, නියාගම - බණ්ඩාරකාසක ජනපදය ආදී වශයෙන් දීර්ඝ කාලයක් කලින් ජනතාවට බෙද දෙන ලද ඉඩම් රාශියක් තිබෙනවා. ඒවායේ ප්‍රදාන පත් බෙද දී නැහැ.

පමණක් නොවෙයි. සමහර ඉඩම් ලැබූ අයගේ නම් පවා දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයේ තිබෙන පොත්පත්වල වෙනස් කර වෙනස් අයට ඒ ඉඩම් ලබා දී තිබෙන බවත් මට දැනගන්නට ලැබී තිබෙනවා. අත්ත ඒ විධියේ ඉතාම අපෝහන වැඩ පිළිවෙලක් ඒ අංශයේ තිබෙන බව මම කියන්නට කැමතියි.

මේ ලඟදී අමරතුංග කියා උප දිසාපතිවරයෙක් මේ අංශයට එවා තිබෙනවා. ඒ ගැන මට සන්නෝෂයි. ඒ නිලධාරී මහත්මයා උත්සාහ කරගෙන යනවා, මේ අංශයේ කටයුතු සාර්ථකව කරගෙන යන්නට. ඒ නිසා මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ අක්මිමත ආසනයේ ඉඩම් සම්බන්ධව ඇතිව තිබෙන ප්‍රශ්නවලට අමරතුංග මහත්මයාගේ මෙහෙයුම යටතේ හා ඒ ආසනය තුළ සිටින ප්‍රාදේශීය උප දිසාපති මහත්වරුන් දෙදෙනාගේ මහ පෙත්වීම යටතේ විසඳුමක් ලබා දෙන්නය කියා, එහෙම නැත්නම් මන්ත්‍රීවරුන් හැටියට අපට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදු වෙනවා.

ඊලඟට මම විශේෂයෙන්ම ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නට කැමතියි. 1977 මහ මැතිවරණයට කලින් බෙද දෙනු ලැබූ ඉඩමක් ගැන. එය නියාගම, කැකිරිගේත නමැති ඉඩමයි. ඉඩම් කවිචේරියක් පවත්වා ඒ ඉඩම ජනතාවට බෙද දුන්නා. එද සිට ඒ අය ඒවා හුක්නිවිලිමත් පොඩි පැල්පත් හඳගෙන ගිටියා. පසුව පස්වාන මැතිවරණ කලබලවලදී ඇතැම් අය ඇවිත් එහි සිටී සමහර අය එලවා දමා. සමහරෙක් එහෙමම සිටියා. ඒ අවස්ථාවේ ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය කළේ මොකක්ද ? ඒ අය එහෙමම සිටියදී නැවතත් ඉඩම් කවිචේරියක් පැවැත්තුවා, 1982 දී, සමහරු එහෙමම සිටියදී මුළු ඉඩමටම ඉඩම් කවිචේරියක් පැවැත්තුවා. ඒ අන්දමට ඉඩම් කවිචේරියක් පවත්වා ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් විසින් මුළු ප්‍රශ්නයම අවුල් කර දමා. අසරණ ජනතාව පදිංචිවෙලා ඉන්දුද්දී ඒ ගැන කිසිම සම්මේෂණයක්, සාධාරණ සොයා බැලීමක් කරන්නේ නැතිව, සම්පූර්ණයෙන්ම ඒ ප්‍රශ්නය අවුල් කර දමා. එමනිසා මට සිදු වුණා, මහ දිසාපතිතුමා හමුවෙලා කැරුණු කියන්න. එවිට එතුමා නියෝගයක් දුන්නා, තැවත මේ ගැන සොයා බලන්නය කියා. ඊට පස්සෙයි, මේ අයට පුළුවන් වුනේ මේ ගැන සොයා බලන්න. මේකේ පදිංචිකාරයෝ ඉන්නවා. ඒ වර්ෂයේ ඉඳලාම ඒක හුක්නි විඳගෙන ආපු මිනිස්සු ඉන්නවා. මංදොක්කා, කොස්, පොල්, දෙල් වවුපු මිනිස්සු ඉන්නවා. ඒ අය සම්පූර්ණයෙන්ම අයිත් කරලා දලා වෙතමම ඉඩම් කවිචේරියක් පැවැත්තුවා, ඒ දුප්පත් මිනිස්සු ගැන සහ පහකටවත් සලකන්නේ නැතිව.

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමා, මහවැලි ඉඩම් දෙන්න මිනිස්සු තෝරපු අන්දම ගැනත් මම තමුත්තාත්සේගේ අවධානය යොමු කරවන්නට කැමතියි. මහවැලියට ගාලු දිස්ත්‍රික්කයේ ආසනයකින් 300ක් ගන්නවා කියා කවිචේරිවලට, උප දිසාපති කාර්යාලවලට ඉල්ලුම් පත්‍ර කැඳවලා මිනිස්සු ගෙනත්තුවා. මිනිස්සු ගෙත්වලා මොකක්ද කළේ ? ලැයිස්තුව දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයට ගෙත්වලා, ඒ අයට වුවමනා කට්ටිය දාගන්නා. අක්කර දහය, පහලොව, තිබෙන විශාල ඉඩම් හිමියන්ගේ ලැයිස්තු නමයි. පස්සේ මගේ ගාවට එවලා තිබෙන්නේ. මා ලඟ තිබෙනවා. ඒ ලැයිස්තු මහවැලියේ ඉඩම් දෙන්න ඉඩම් කවිචේරී නියලා තෝරාගත් අය, මොන පදනමක් මත තෝරා ගන්නාද කියා කරුණාකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නය කියා මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි. මේකේ මේ විධියට අත්කීම කැන විදියේ ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් තිස්සේ ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශය කරගෙන ගොස් තිබෙනවා. දුප්පත් ජනතාව මෙම කාර්යාලයට ආවිට ඒ අය ගසා කන විදියේ ක්‍රමයක් ඉඩම් අංශයේ පවතින බව මම පැහැදිලිවම සඳහන් කරන අතර, එය ඔබතුමාගේ අවධානයට යොමු කරවන්න කැමතියි.

නියාගම, ගජනාගොඩ කියා ජනපදයක් තිබෙනවා. ඒක පාරක් තිබුණා. ඒ පාර කලින් ගැසට කරපු පාරක්. 1951 ඉඳලා මේ පාර තිබුණා. ඉඩම් හිමියා විසින් අඬි ගස් වේල්ලක් කපාගෙන කපාගෙන ගිහිල්ලා ඒක අඬිය දක්වා පටු කළා. මම 1983 දී මේක අත්පත් කරගන්න කියා සංවර්ධන සභාවට යෝජනාවක් ගෙනවා. පර්චස් දෙකක ප්‍රමාණයක් නෑ. දත් අවුරුදු දෙකකට වැඩිය වෙනවා. නවම බැර වුණා ඒක අත්පත් කරගන්න. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ට සත්ත විඳියක් නැහැ. පවුල් 80ක් විතර ඉන්නවා. මේ ගජනාගොඩ කියන ගමේ, ඉතාම දුප්පත්, එක් කුලයකට අයත් අභියාචනා ජනතාවක් වාසය කරන මේ ගමේ මිනිස්සුන්ට සත්ත පුළුවන් අන්දමේ පාරක්, එක් ඉඩම් හිමියකුගෙන් පර්චස් දෙකක පමණ ඉඩම් කැබැල්ලක් අත්පත් කරගෙන සාද දෙන්න කියා සංවර්ධන සභාවේදී යෝජනා කර, එය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට යවලා දත් අවුරුදු දෙකක් වෙනවා. නවම ඒ පර්චස් දෙක අත්පත් කරගන්න බැරි වුනා. ඒ එක උදහරණයක්.

කොබ්බෑකඩුව ඇමතිතුමා ඉඩම් ඇමතිවරයා වශයෙන් සිටි කාලයේ “ උරව්වකේ අතුරු පාර ” කියා පාරක් ගැසව පත්‍රයේ පළ කළා. එහෙම ගැසව කරලා අවුරුදු ගණනකට පස්සේ ඉඩම් අයිති කාරයෝ ඉල්ලුවා. මෙක වෙනස් කරන්නට කියා. පාර ගන්න ගියාම ඉඩම් අයිතිකාරයා අහියාවනසක් ඉදිරිපත් කළා. දන් පාරක් තැනූ. මොකක්වත් තැනූ. එයා පාර වගලා කම්බි ගහගන්නා. මොකක්වත් තැනූ. මේ සම්බන්ධයෙන් දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයට කීවා. තවුන් දන් පාරක් තැනූ. ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට යන්න දන් වටරවුමකින් යන්න මින. මෙන්න ලංකාවේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරය. ඇත්ත වශයෙන්ම මම කැමති තැනූ. නිලධාරී මහත්වරුන්ගේ නම් කියන්න. තමුන් මිලහ අවස්ථාවේදී මේ කැන වැඩ කරන නිලධාරීන්ගේ නම් මෙම උත්තරීතර සභාවේදී ප්‍රකාශ කරන බව මම තමුන්තාත්සේම මතක් කරන්න කැමතියි. ඒතරම් තරක විදියේ වැඩ පිළිවෙලකුයි ගාල්ල දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයේ ගෙන යන්නේ. මහජන මන්ත්‍රී වරයකුගේ කීමකට ගරු කරන්නේ නැහැ. කෙනෙක් සාධාරණ ඉල්ලීමක් කලාම ඒක තුවටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ මුත්තගේ ආවිච්ඡේදයේ දෙන්නා වැගෙයි රජයේ ඉඩම් ඒ අයට මිනූ විදියට බෙද දෙන්නයි කටයුතු කරන්නේ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ කරුණු පිළිබඳව තමුන්තාත්සේමේ කාරුණික සැලකිල්ල යොමු කරන හැටියට ගොරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන කිහිපය මෙයින් අවසන් කරනවා.

**ලක්ෂ්මන් ජයකොඩි මහතා**  
 (නි.ල. ලක්ෂ්මන් ඉයුයැකොඩි)  
 (Mr. Lakshman Jayakody)

එක ප්‍රශ්නයක් පමණක් අගන්න තිබෙනවා. මෑතකදී රජය ඉඩම් කොමිෂමක් පත් කළා. මේ ඉඩම් කොමිසම සම්බන්ධයෙන් අපොහුන් කරුණු විමසලා විවිධ ලිපි ලේඛන ආදිය අපට එව්වා. මම හිතන්නේ, මේ ඉඩම් කොමිසමට බොහොම පුළුල් බලතල රාශිකක් දී තිබෙනවා. ඒ වගේම පුළුල් නීති සම්පාදනයක් ඇති කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමටත් බලතල දීලා තිබෙනවා.

අපි දන්නා තරමින් මේ ඉඩම් කොමිසම පත්කර තිබෙන්නේ මේ රටේ තිබෙන්නා වූ ඉඩම් සැකසුම් කිරීම හා පරිහරණය කිරීම සම්බන්ධ කිරණයක් ගැනීමටයි. ඒ සම්බන්ධව මීට අවුරුදුදකට පමණ ප්‍රථමයෙහුන් ගරු ඇමතිතුමා කියන්නට යෙදුණා. තමුන් මේ මොහොත වනතුරු මේ ඉඩම් කොමිසමෙන් කුමක් වූණිදැයි අපි පැහැදිලි වශයෙන් දන්නේ නැහැ. මේ ඉඩම් කොමිසම කොයි තරම් දුරට කටයුතු කර තිබෙනවාද, කොයිතරම් සාක්ෂි යනාදිය හාර අරගෙන තිබෙනවාද, කොයිතරම් දුරට ඒ පරීක්ෂණ කටයුතු කරගෙන ගොස් තිබෙනවාද කියන එක ගැන ගරු ඇමතිතුමාගෙන් මම අගන්න සතුටුයි.

ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මීට අවුරුදු දහයකට, දෙළහකට ඉස්සර නම් බොහොම වැදගත් දෙපාර්තමේන්තුවක් හැටියට තිබුණා. දන් එහි ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූලව එනට එනටම අඩුවෙලා එයින් ගම්වලට කිසිම වැඩක් කරන්නට අවකාශයක් නැති තත්වයට පත්වෙලා තිබෙනවා. එයට හේතුව, වෙන කිසිවක් නොවෙයි, ඉස්සර වගේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් දන් පාරවල් ගැදීමක් කෙරෙන්නේ නැති නිසයි. ලිංසැදීම යනාදී දේවලුන් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් දන් කෙරෙන්නේ නැහැ. ගම් පුළුල් කෙරෙන්නේ බොහොම විකයි. ඒවාගේම ගෙවල් හඳුන්වන්නේ නැහැ. ඉඩම් කොමසාරිස් කාර්යාලය මගේ කල්පනාවේ හැටියට අභාවයට යන තත්වයටයි. දන් පත්වී තිබෙන්නේ, එම නිසා මෙම දෙපාර්තමේන්තුවට අනාගතයක් තිබෙනවාද, තැන්මැනී, වාර්මහ දෙපාර්තමේන්තුව අධිකාරියක් කරන්න යනවා වාගේ අධිකාරී වැඩබලන ගරු ඇමතිතුමා මෙකන් අධිකාරියක් කරන්නට යනවාදැයි මම දන්නේ නැහැ. එම නිසා එතුමා මේ දෙපාර්තමේන්තුව සම්බන්ධව යමක් කිව්වොත් ස්කූචිවන්න වෙනවා.

ඒ දෙපාර්තමේන්තුවේ ‘ සිඵල්මි ’ මහත්වරු හැටියට පත් කළ උදවියන් දන් ‘ ඒඒඒ ’ මහත්වරු හැටියට ආපසු පත් වෙලා ගිනිල්ලා තිබෙනවා. අපට නම් හිතෙන්නේ මේ දෙපාර්තමේන්තුව අවසාන කිරීමට බලාපොරොත්තුවක් තිබෙන බවයි. එම නිසා මෙහි අනාගතය කුමක්ද කියනු එක ගැන එතුමා කිව්වොත් විටිතවා.

**ඒ. එම්. එස්. අධිකාරී මහතා**  
 (නි.ල. ආ. ආම්. ආභ්. අනිකාරි)  
 (Mr. A. M. S. Adikari)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් පිළිබඳ වැඩ කටයුතු කිරීමේ දී තිබෙන දූෂණ සහ මහජනයාට ඒවා ලබා ගැනීමේදී තිබෙන අපහසුකම් සහ ප්‍රමාදයන් ගැන අක්මිමන ගරු මන්ත්‍රීතුමා (රිචඩ් පතිරණ මහතා) දීර්ඝ විස්තරයක් කළා.

ගාල්ලේ දිසාපති කාර්යාලයෙන් කොයි ආකාරයට මේ දේවල් සිදු වෙතවාදැයි මට මේ අවස්ථාවේදී කින්නට පුළුවන්කමක් නැහැ. තමුන් මට එකක් කියන්නට පුළුවන්. ස්වර්ණ හුම් මප්පු ලබාදීමේදී නම් ප්‍රමාද වන්නට හේතු කරුණු කීපයක් තිබෙනවා. එකක් නම් මිනිත්දෝරුවන්ගේ හිඟකමයි. ස්වර්ණහුම් මප්පු දෙන්නට ප්‍රථම පිරිසිදු පැහැදිලි මායිම් ලබා ගැනීමට සිදු වෙනවා. සමහරවිට ඉඩමේ මායිම් සම්පූර්ණයෙන්ම පැහැදිලි නැතිව තිබෙනවා. සමහර විට අල්ලු ඉඩමේ අය ඊළඟ ඉඩමක් බුක්කි විදිමක් සිටිනවා. ඒවාගේ මායිම් තිබෙනවා නම් මිනිත්දෝරුවන් ලවා ඒවා නිරාකරණය කර පැහැදිලි, පිරිසිදු මායිම් දීමටම පසුවයි. ස්වර්ණ හුම් මප්පු දෙන්නට වෙන්නේ. එපමණක් නොවෙයි. ස්වර්ණ හුම් මප්පු, අර වාර්ෂික බලපත්‍රයක් වගේ තැන්තම් ඉඩම් ආඥාපතන යටතේ දෙන බලපත්‍ර වගේ උප දිසාපති හෝ දිසාපති හෝ ඉඩම් කොමසාරිස් විසින් අත්සන් කර දෙන්නට පුළුවන් මප්පු නොවෙයි. ඒ මප්පු මක්කොම සකස්කර ජනාධිපති කාර්යාලයට එවා, ජනාධිපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ ලේකම්තුමාගේ අත්සන් යොදලයි. ස්වර්ණ හුම් මප්පු තිබුත් කරන්නට සිදු වී තිබෙන්නේ.

සමහර දිසාපති කාර්යාලවලින් මුදල් ලබාගෙන සැලකිය යුතු කාලයක් ඒවා තබා ගන්නවාය කියාත් අක්මිමන ගරු මන්ත්‍රීතුමා කියන්නට යෙදුණා. තමුන් ඇත්තටම අපි එය පිළිගන්නවා. ගාල්ලේ දිසාපති කාර්යාලයේ පමණක් නොවෙයි, මුළු රටේම එහෙම තත්වයක් තිබෙනවා. මොකද ? සමහර විට මප්පු සිය ගණනක් හඳුල ජනාධිපති කාර්යාලයට යවන්න මිනූ. ඒවා සකස් කරන්න කල් යනවා. මායිම් ලකුණු කරන්න මිනූ. ජනාධිපති කාර්යාලයට එව්වාට පසුවත් අපට ආපසු ලැබෙන්න දෑගෙන කාලයක් ගත වෙනවා. මොකද ? අනික් වැඩකටයුතු මධ්‍යයේම ඒවාට අත්සන් ලබා ගන්න මිනූ. ඒ නිසා ඒ ප්‍රමාදයන් ඒ ආකාරයෙන් සිදු වෙනවා. ඒ නිසා එයත් එක හේතුවක් වෙන්න පුළුවන්, මය ඉඩම් මප්පු ලබා ගැනීමේදී තිබෙන ප්‍රමාදයට.

ගාල්ලේ දිසාපති කාර්යාලය සම්බන්ධයෙන් කිව්ව අනික් කරුණු ගැන මම දන්නෙ නැහැ. දන් මය සඳහන් කළ කරුණු ගැන තමුන්තාත්සේ කීව්වාට පසුවයි දැන ගන්න ලැබුණේ. ඒ නිසා ඒ ගැන මගේ විශේෂ අවධානය යොමු කරවා, අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් කරවා, නිලධාරීන්ගෙන් ඒ වගේ අකටයුතු සිදුවෙලා තිබෙනවා නම්, ගාල්ලේ දිසාපති කාර්යාලයේ ඉඩම් අංශයෙන් මහජනතාවට අසාධාරණයක් සිදු වී තිබෙනවා නම්, ඉදිරි කාලයේදී ඒවාට නිසි පියවර ගන්නට අපේ අමාත්‍යාංශය ක්‍රියාකරන බව ඒ මන්ත්‍රීතුමාට විශේෂයෙන් දන්වන්න කැමතියි.

ඉඩම් ලබාදීමේදී ඒ වගේ අඩුපාඩුකම් සිදු වෙන්නේ ගාල්ලේ දිසාපති කාර්යාලයෙන් පමණක් නොවෙයි. අනික් තැන්වලත් නොයෙක් නොයෙක් ප්‍රශ්න තිබෙනවා. ඒ සමහර විට නිලධාරීන්ගේ තිබෙන අඩුපාඩුකම් නිසා වෙනත් පුළුවන්. තමුන් ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්න බලාපොරොත්තුව වෙනවා. ඊළඟට අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීව්ව කාරණය ගැන (බාධා කිරීමක්) ඒ අප්‍රයෝජන පත් කළ ඉඩම් කොමිසමේ වැඩ තවම අවසන් නැහැ. දන් සාක්ෂි කැඳවා තිබෙනවා. වාර්තාව ඉදිරි කාලයේදී ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුව වෙනවා.

ඊළඟට මා කියන්න කැමතියි, මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙන්නේ විශේෂයෙන්ම ලෝක ආහාර වැඩපිළිවෙල යටතේයි. මේ පරිපූරක ඇස්තමේන්තුවලට පිටස්තරව ග්‍රහණ කරුණු ඉදිරිපත් කරාවිය කියා මම හිතුවා. මම උත්සාහ කළේ මේ ඇස්තමේන්තු දහවල් 120 පෙර අනුමත කරවා ගන්නයි. අපි දන්නවා අයවැය විවාදය ලඟම එන බව. ඒ අවස්ථාවේදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්නට කියා මම ආරම්භයේදීම කීව්වා. තැන්තම් ඒවා මේවා අදින බව මම දන්නවා. තමුන් අක්මිමන ගරු මන්ත්‍රීතුමාත් (රිචඩ් පතිරණ මහතා) අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කළේ ඒකයි. හැබැයි, ලෝක ආහාර වැඩපිළිවෙල ගැන නම් මොකවත් කීව්ව නැහැ. වචනයක්වත් කීව්ව නැහැ.

[ ජ. එල්. ඩී. හුරුල්ල මහතා ]

මම තමන්ගේදේපලට ඉස්සෙල්ලාම කීවා. දවල් 12ට කලින් මෙය ඉවත් කර ගනිමු කියා. ඉදිරියේදී අවටය කරන සහ අවස්ථාවේදී මතු කරම කරුණු කියන පුළුවන්ව තිබුණේ මේ විවාදයට අදාළ තැනි කරුණු රාශියක් තමයි අද කියවුණේ. ඒ වුණේ කමක් නැහැ. කොහොම වුණේ ඒ අදහස් ඉදිරිපත් කිරීම ගැන මම සතුතිවන්න වෙතවා. මොකද? ඒ අදාළවූකම ඉදිරියේදී අපට හදගන්න පුළුවන්. මම නැවතත් මේ ඇස්තමේන්තුව සම්මත කර ගැනීමට මුළු සභාවේම සහයෝගය බලාපොරොත්තු වෙතවා.

ප්‍රශ්නය විමසන ලදී. සභාසමිත විය.  
ඒනු බිඳුණු පැහැදිලි ඉල්ලුම්කරු සඳහා විය.

Question put and agreed to.

නියෝජ්‍ය කථානායකතුමා

(වීරතිස් සභානායක අවුරුද්ද)

(Mr. Deputy Speaker)

Item 6.

ජ. එල්. ඩී. හුරුල්ල මහතා (සංස්කෘතික කටයුතු ඇමතිතුමා)

(ති. ආ. ආ. ආ. හුරුල්ල — කලාපාර අමාත්‍යවරුන් අමාත්‍ය)

(Mr. E. L. B. Hurulle—Minister of Cultural Affairs)

Sir, there are four items; 6, 7, 8 and 9 under my name. Can we not take items 6 and 7 together? [Interruption] Items 6 and 7 refer to a Supplementary Estimate for security services for the Ministry of Cultural Affairs and the Department of National Archives.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. Lakshman Jayakody)

But one is for the Ministry and the other is for the Department of National Archives. These are two different items, Sir, you can take items 7 and 9 together because they refer to the same department.

ජ. එල්. ඩී. හුරුල්ල මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. E. L. B. Hurulle)

Items 7 and 9?

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. Lakshman Jayakody)

Yes, we will take items 7 and 9 together.

ජ. එල්. ඩී. හුරුල්ල මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. E. L. B. Hurulle)

Then, we will first take item 6.

පරිපූරක මුදල : සංස්කෘතික අමාත්‍යාංශය—

ආරක්ෂක සේවාව

ලක්ෂමන් ජයකොඩි මහතා

අමාත්‍ය — පාලනායුතු ජයකොඩි

SUPPLEMENTARY SUPPLY : MINISTRY OF CULTURAL AFFAIRS ; SECURITY SERVICE

ජ. එල්. ඩී. හුරුල්ල මහතා (සංස්කෘතික කටයුතු ඇමතිතුමා)

(ති. ආ. ආ. ආ. හුරුල්ල — කලාපාර අමාත්‍යවරුන් අමාත්‍ය)

(Mr. E. L. B. Hurulle—Minister of Cultural Affairs)

I move,

"That a supplementary sum not exceeding Rupees Seventy-one thousand six hundred and twenty-one (Rs. 71,621) be payable out of the Consolidated Fund of the Government of the Democratic

Socialist Republic of Sri Lanka, or any other fund or monies of, or at the disposal of, the Government of the Democratic Socialist Republic of Sri Lanka, or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-

Schedule

Rs.

Head : 164 – Department of Cultural Affairs

Programme : 1 – General Administration and

Staff Services Recurrent Expenditure

71,621"

Sir, the Cabinet decided that in view of the prevailing situation all Ministries and important Government Departments should be provided with extra security. That is why we have engaged the necessary security staff from the date of the Cabinet decision. This Supplementary Estimate is to reimburse those whom we have employed. I commend this Motion to the House.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. Lakshman Jayakody)

I want to find out from the Hon. Minister whether this security is for the Ministry of Cultural Affairs or for the Cultural Triangle office.

ජ. එල්. ඩී. හුරුල්ල මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. E. L. B. Hurulle)

Originally when the Ministry office was at Baudhaloka Mawatha the Cultural Triangle office was adjacent to that. So we made use of one set of security personnel for both places. Now that we have shifted to Slave Island we have a separate staff there.

ප්‍රශ්නය සහතික කරන ලදී.

ඒනු බිඳුණු පැහැදිලි ඉල්ලුම්කරු සඳහා විය.

Question proposed.

ලක්ෂමන් ජයකොඩි මහතා

(ති. ආ. ආ. ආ. හුරුල්ල)

(Mr. Lakshman Jayakody)

I appreciate what the Hon. Minister said. He said that because the Cultural Triangle office and the main Ministry were in the same premises they were both looked after by one set of security personnel. I would like the Hon. Minister to be very careful in this matter. We are very particular to see that the finances do not get mixed up. The Cultural Triangle has a separate fund. Security is available out of that fund also. At a point you will have to separate the two. But I do not think this will arise because there is no Cultural Office in the present premises, but if we are going to utilize this money for past payments, then, of course I feel that you have to break up this expenditure into two parts; debit one part to the Cultural Triangle office and debit the other part to the Ministry. It has to be done that way.

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
(திரு. ச. எல். பி. ஹூரூள்னே)  
(Mr. E. L. B. Hurulle)

It will be done accordingly.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I want to raise other matters about cultural affairs. I would like to know from the Hon. Minister what has happened to the සංඝායනාලය පනත?

අපි දැනගන්න කැමති වෙනවා, සංඝායනාලය පනත ගැන. මොකද, එය ඉතාමත්ම වැදගත් වී තිබෙනවා. මේ රටේ සිටින බෞද්ධ මහජනතාව බලාගෙන ඉන්නවා මේ මුදල් පරිහරණය යනාදී දේවල්, දේපොළ පරිහරණය යනාදී දේවල් ගැන දැනගැනීමට. අපි කතාහුවුවේත් වුවත්, ප්‍රකාශ කරන්න මිතු. මේ ප්‍රශ්නවලට එක කොට සැඟහෙළ දුරට ප්‍රමාදයක් තිබෙනවාය කියා. මම ගැරු ඇමතිතුමාට ඒකට දෝෂාරෝපණය කරන්නේ නැහැ. ඒ මතද, එක වේලාවකට කැමැත්ත දැක්වෙනවා සමහර උදවිය. ඒට පස්සේ අකැමැත්තක් දැක්වෙනවා. ඉතින් මූලික වශයෙන් මේ වාගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කොට, යම් සාකච්චාවක් කලාට පසු ගැරු ඇමතිතුමා ඒවා ගැන ස්ථිර තීරණයක් අරගෙන ඒවා ප්‍රමාද කොකර ගැනීම ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට වගබලා ගනී වී කියා මම විශ්වාස කරනවා. ඒ කියා මම දැනගන්න කැමති වී ඒ පනතේ ප්‍රමාදදෝෂයක් තිබෙනවා නම්, කුමන හේතුවක් උඩද ඒ ප්‍රමාදදෝෂය ඇති වී තිබෙන්නේ කියා.

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
(திரு. ச. எல். பி. ஹூரூள்னே)  
(Mr. E. L. B. Hurulle)

මම ස්තූතියට පත් වෙනවා ගැරු අත්තනාගල්ල මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) සංඝායනාලය පනත ගැන ප්‍රශ්නයක් තැබීම ගැන. මේ සංඝායනාලය පනත දැනට අවුරුද්දකට පෙර ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර එය අනුමත කර ගත්තා. නීතිය සකස් කරන්නේ කියා තීරණය දෙපාර්තමේන්තුවට අපි ඒ සංඝායනාලය පනත යැව්වා. නමුත් එහි අවුරුද්දක පමණ ප්‍රමාදයක් ඇති වුණා. විටින් විට අපි ඒ ගැන මතක් කලා. මේ ප්‍රමාදයට හේතුව තීරණය දෙපාර්තමේන්තුවට වෙතද ට වඩා වැඩි අධිකාරී බව තමුත්තාත්දෙපාර්තමේන්තුවට දැක්වෙනවා ඇති. මොකද, මේ පරිලිමේන්තුවේ අලුත් පනත් කීපයක්ම තීරණය දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. ඒට පසුව අපි කැවන වරක් තීරණය දෙපාර්තමේන්තුවේ තුන් දෙනෙකුක් කැඳවා මේ පිළිබඳව සාකච්චා කලා. එහිදී අපට වැටහුණා මෙහි වගන්ති දෙක තුනක් ගැන තවදුරටත් මහා සංඝරත්නයේ අදහස් දැනගත යුතුය කියා. ඒ කියා තීරණය දෙපාර්තමේන්තුවෙන් පොරොන්දු වුණා එහි සංගල පරිවර්තනය ඉක්මණින්ම අපට එවීමට. එය ලැබුණාට පසුව නැවත වරක් ගැරු මහා සංඝරත්නය සමග සාකච්චා කොට, ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරවාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අපේ අමාත්‍යාංශයේ උපදෙශක කමිටුවට ඉදිරිපත් කරන බව මා දන්නවා.

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමත විය.  
வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put and agreed to.

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
(திரு. ச. எல். பி. ஹூரூள்னே)  
(Mr. E. L. B. Hurulle)

Sir, Item 7, 8 and 9 can be taken up together.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Yes.

5 - A 086896 (85/11)

පරිපූරක මුදල : ජාතික ලේඛනාරක්ෂක  
දෙපාර්තමේන්තුව-ආරක්ෂක සේවා

குறைநிரப்புத் தொகை : தேசிய சுவடிக்கூடத் திணைக்களம் :  
பாதுகாப்புச் சேவைகளைப் பலப்படுத்துதல்

SUPPLEMENTARY SUPPLY : DEPARTMENT OF  
NATIONAL ARCHIVES : SECURITY SERVICE

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
(திரு. ச. எல். பி. ஹூரூள்னே)  
(Mr. E. L. B. Hurulle)

I move,

"That a Supplementary Sum not exceeding Rupees one hundred and four thousand (Rs. 104,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other funds, or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-"

Schedule

Rs.

Head : 165 - Department of National Archives  
Programme : 1 - Archives Services

Recurrent Expenditure 40,000  
Capital Expenditure 64,000

104,000

ප්‍රශ්නය සහතිමිම කරන ලදී.  
வினா ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question proposed.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Sir, I want to speak on one point about the Archives building. I am grateful to the Hon. Minister that he has been able to do much work in the Archives building which is situated in Cinnamon Gardens, Colombo. I think, we did give the contractor time till about the 30th of November and I have been going there off and on -

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
(திரு. ச. எல். பி. ஹூரூள்னே)  
(Mr. E. L. B. Hurulle)

Yes, till 30th of November.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Yes, 30th of November, and I think we should not go beyond that time. If he is not prepared to give it back to us, then we must terminate his contract. I say this because of late I have noticed that there are a lot of delays taking place where this man is concerned. I have nothing personally against him. I do not know who he is, but anyway I notice this, Sir, I must place on record the keenness shown by the Hon. Minister in order to get

[ලක්ෂමන් ජයකෝඩ් මගන]

this job of work done. I think I have said this previously in this House. And I would like to say that if all projects of this nature can go through the Consultative Committee where certain recommendations are made and where the strength is given to the Hon. Minister to act, I think this would enable him to take decisive steps pertaining to projects of this nature. I hope that he would expand this type of activity when getting a job of work done to all other areas also, namely, the Archaeological Department. When this is discussed during the Budget debate I will come out with some of the areas he should look into. And I hope he would act in that manner because that is where we can get proper results out of these contracts that are being given to various parties.

ජ. එල්. බී. හුරුල්ලේ මගන  
(திரு. ஈ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

With regard to the question of the Archives building, the Acting Director has given the contractor a final warning and I have informed him that if he does not complete and hand over the building by the 30th of this month, his contract will be terminated.

ප්‍රශ්නය විමසන ලදී. සහභාගිවීම විය.  
வினா எடுத்தியம்பப்பெற்றது.  
Question put and agreed to.

**පරිපූරක මුදල : මාන්තොට පැරණි වරායේ කැණීම් කටයුතු**

**குறைநிரப்புத் தொகை : மாந்தை பழைய துறைமுக அகழ்வு  
SUPPLEMENTARY SUPPLY : EXCAVATION OF MANTOTA OLD FORT**

ජ. එල්. බී. හුරුල්ලේ මගන  
(திரு. ஈ. எல். பி. ஹூருள்ளே)  
(Mr. E. L. B. Hurulle)

I move,

\*That a supplementary sum not exceeding Rupees Four hundred and twenty one thousand seventy one and twenty cents (Rs. 421,071.20) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :

Schedule

Head : 164 - Department of Archaeology	Rs.	c.
Programme : 1 - Archaeological Services -		
Capital Expenditure	421,071.20	

This is a Supplementary Estimate for bringing into account a grant we have received from the Ford Foundation of America. This grant of Rs. 421,071.20 has been given to do excavations at Mantota. As you know, this has been one of our very ancient sea ports and excavations have been done. Foreign experts, both

Indians and Americans, have come and worked on this and very valuable data has been obtained and now it has been examined. So this is to bring that grant into the votes. I commend this Motion to the House.

ප්‍රශ්නය සහභාගිවීම කරන ලදී.  
வினா எடுத்தியம்பப்பெற்றது.  
Question proposed.

ලක්ෂමන් ජයකෝඩ් මගන  
(திரு. லக்ஷமன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

As I mentioned a few minutes ago, Sir, I want to discuss the Archaeological Department. We have now got the explanation to say that the Department has received quite a lot of donations, but I do not know whether we are getting the maximum out of what is being donated.

We quite appreciate the fact that the Ford Foundation of the United States has given this money to excavate and conserve whatever is there in Mantai or Mantota, and we have undoubtedly found very important bits of archaeological remains in Mantota. It is well known that it had been an international port and also an old port. One could say that it is one of the oldest international ports in the world. There is a moated city, if I could recollect that place, because I visited that place about ten years ago. Of late we are made to understand that various Arabic, Islamic and Chinese influences have been realised, and pottery, Egyptian ware, coins, etc., have been found. Sometime ago, pre-historic urns had been found in burials made there. also the present temple called Tiruketheeswaram is situated there. What has happened during the Portuguese time, whether it was converted into a Hindu kovil, is something that historians have to look into. Anyway, I think none is going to grudge giving this money or giving counterpart funds for the Ford Foundation in doing this type of work.

At the same time we must concentrate more and more on certain areas where we have spent a lot of money, and immense amount of money, not by the Archaeological Department but through the Cultural Fund.

Now, Sir, what I say is, if you are spending Archaeological Department funds there are areas like the Anuradhapura inner city; there is that Wijebahu Palace and there is that famous Gedige. Then there is the area where you get that huge Galoruwa on the way from Thuparama towards Jethawanaramaya; then beyond that you get Mahapali Dana Salawa and all those things. That is one area.

Now, Sir, what I say is that this is within the Cultural Triangle. Here is a situation where, within an area which has been handed over to the Cultural Triangle,



the Archaeological Department also goes and spends money. Now, what are we to do? Outside this Cultural Triangle, there are so many sites available in the entire country. I have just gone through some of these. I do not want to anticipate what is going to come in the Committee Stage of the Budget. But there are other sites. We had about 170 odd sites which were subsequently brought down to 142 sites, and now we are having only approximately 100 sites. The other day in Mulkirigala we found two sites where the Archaeological Department is involved. One is that Katuwana Dutch Fort on one side. There was another one. I think Mulkirigala Rajamaha Viharaya itself is an archaeological site.

Now, Sir, here is a situation where within the Cultural Triangle you get an archaeological site; outside the Cultural Triangle you get an archaeological site. Now the Archaeological Department goes and spends money within the Cultural Triangle and outside the Cultural Triangle. I would like the Hon. Minister to work out a scheme, so that the Archaeological Department's presence is there in the Cultural Triangle site. Of course, the Commissioner who is there is also the Director-General. At the same time, once the excavation and the conservation is completed, that particular site should be immediately handed over to the Archaeological Department.

I have noticed that the Archaeological Department also goes into the Cultural Triangle area for excavation and conservation work, like in the Gedige and other areas as I said before. I do not know what the procedure should be. Let the Cultural Triangle people do the excavation and conservation work and then hand it over to the Department of Archaeology for maintenance et cetera but not for capital works. I would like the Hon. Minister to consider that. If not, there will be a situation where there will be a duplication of work and the accounts will go haywire.

I would like the Hon. Minister to also look into cases where the Treasury opposes the release of money when requested by him. This is one thing that I have noticed and it is unfortunate because there are certain areas where archaeologists would like to work. When an archaeologist gets a hunch that something valuable might come out from that area, he would love to work in that area. Being an archaeologist, he wants to excavate and conserve and get the books out, prepare documents and come out with theories about the past of our country, but the Treasury may not immediately agree with him. When that happens, the archaeologist loses all his vigour and vitality and it becomes very depressing to him when he is not given money for this type of activity. I think officials involved with the Cultural Triangle must have close and constant rapport with the Archaeological Department as well as the Treasury

with regard to the priority to be assigned to the sites. Priorities should be drawn up and the work done accordingly.

Then, a word about the arts of this country. When I say 'arts' I mean the *chitra kala* sector. I do not know how much has been done to preserve the various art forms that existed from the days gone by. I say this because it is not worked according to a project. I would like to say that there have been the Anuradhapura period, the Polonnaruwa period the Kandyan period and the modern period. Let us work out a project where the temple arts and some other arts are concerned. I would like work in connection with the preservation of arts and architecture to come under a project form which, I feel, would give a better outlook and better insight, and this work to be done separately.

I came to know of a gentleman who wanted to go into the entire history of the arts in this country from the pre-historic period up to the present day. He asked me whether there was any organisation which he could contact so that he could confine himself to the arts alone. Unfortunately there was not a single place where he could go for that aspect of it. This is so with drama and the other fields. I would like the Hon. Minister to work this out project-wise.

To do this we have to reorganize the Archaeological Department. This is something that is long overdue. If the Hon. Minister can reorganize the activities of the Cultural Triangle vis-a-vis the Archaeological Department and have a system of monitoring and evaluation of the work, it will serve a much better purpose than it serves now. There is nothing wrong in the system where the Archaeological Department is concerned.

There is absolutely nothing wrong in the activities of the Archaeological Department and also as to how it is run, but I would certainly say that we have not yet implemented the system that has been in existence in the Archaeological Department from the time of, I suppose, H. C. P. Bell the famous archaeologist, Paranavithana and down to Godakumbura to date. There had been a system which was followed and all that was found in it was implemented so that a keen student of archaeology could follow it. But I must say that of late it is not so. Therefore, I would like the Hon. Minister to consider working in that manner.

Then, I would also like to ask the Hon. Minister to keep the Archaeological Department without making it a commercial venture. This is something I was very keen about. To tell you very frankly, we have removed the sites of Anuradhapura, Sigiriya, Polonnaruwa, Dambulla and Kandy from the Archaeological Department. Now, apart from Colombo, which is not an

[ලක්මන් ජයකෝඩ් මහතා]

archaeological site in the Triangle's activities, all these are archaeological sites. Now it is a Department, but there is a tendency for it to become a corporation. We had a very good example and I want to bring it to your notice.

First and foremost, you might recollect that the old sacred city of Anuradhapura was controlled by the UC. Then what did we go and do? We transferred it.—I do not know whether it was our government or your government. I cannot recollect it. We were all, in that old government 20 to 25 years ago.—We made it the Anuradhapura Preservation Board, but when we came to know about the defects of the Anuradhapura Preservation Board which was more like a corporation, we shifted back immediately to the UC system and I think that was a good thing that we did, because we felt that the corporation system was not going to work where the archaeological sites were concerned. So I would like you to consider preserving this as much as possible in the same old manner, in the manner in which people like Bell, Paranavithana and Godakumbura worked. So with these comments, I would like to say that we are awaiting the good results of the activities of the Cultural Triangle. As I mentioned sometime ago in another place, there are short-comings in the Cultural Triangle. In fact, there are lot of short-comings, but I must say one thing. When you compare the work of the Triangle with the other international sites, I do not think we have done very badly. I do not think we have fared badly, but yet there are areas where we can improve and we should improve.

මන්ත්‍රීවරයෙක්  
(අයුතුත්වයේ ඉලක්කය)  
(A Member)

Lack of funds.

ලක්මන් ජයකෝඩ් මහතා  
(ශ්‍රී ල. සංරක්ෂණ ඉන්ද්‍රියය)  
(Mr. Lakshman Jayakody)

Well, it is not only lack of funds. I am very happy that he said "lack of funds". It is not the lack of funds. It is the control of funds. I do not want to go into that aspect of the subject, because I would like to talk on that matter at the Consultative Committee Meetings where we have a right royal battle about these things. I am very happy to say that where the Hon. Minister is concerned, immediately when he came to know that money has been spirited away or some people have taken away the money he has acted on it, caught them and taken action. That is exactly what he should do and I am very happy that he did that. This is because he is prepared to listen to others. The main thing about the Hon. Minister is that he is prepared to listen. In fact, there are some people who do not like to listen and get

another's point of view, but the Hon. Minister listens to others. We have a right royal battle! But yet we will say that he listens to a person when he has to make a comment and he acts on it. By acting at the proper time he has found many mistakes, financial losses that have taken place and by anticipating them, he has stopped all that.

Finally, I would like to say that the Archaeological Department needs re-organization. It needs a complete re-organization. It is losing its character that was there. So, to have that re-organization you must get the competent people to man those areas of re-organization.

ජී. එල්. ඩී. හුරුල්ල මහතා  
(ශ්‍රී ල. ස. සභ. පී. කොරුණායක)  
(Mr. E. L. B. Hurulle)

Mr. Deputy Speaker, I am thankful to the hon Member for Attanagalla (Mr. Lakshman Jayakody) for raising various issues which I will take note of. Certain important suggestions have been made and they would be useful. With regard to the Archaeological Department and the Cultural Triangle working on the same sites, I must say that most of the money that is allocated to the Archaeological Department in those sites is confined to maintenance of the sites. Excavations and other conservation work is being done by the Cultural Triangle. We are trying to expedite work within the Cultural Triangle area. That is why at certain times we have to employ Archaeological labour and Archaeological money.

With regard to the history of art in Sri Lanka I fully agree that we should have a project. At the moment we take action immediately to conserve any paintings or any structures that are in danger. Our Chemical Conservation Section have been doing very well and if ever a Member of Parliament or Viharadhipathi or anyone brings to our notice that some paintings or some sculptures are in danger, I immediately inform the Chemists Department, and officers promptly go and treat those paintings and sculptures. So we have been able to conserve and preserve these valuable objects.

With regard to Archaeological Department, I must say that we have been able for the first time to insist on a norm. Earlier people worked on check rolls and even if they did a minimum amount of work they were paid full day's wages. But of late we started a norm practice and if they fall short of the norm a proportionate amount is deducted from their wages. As a result now everyone is working. So all the matters that have been brought up will be taken note of. I commend this Supplementary Estimate to the House.

ඉස්කන්ද විමසන ලදී. සභාවේ මතය විය.  
මහා මණ්ඩලයේ ඉදිරිපත් කළේය.  
Question put and agreed to.

**පරිපූරක මුදල : පුස්තකාල ලේඛන සමීක්ෂණය සහ සුක්ෂම විනුපට ගතකිරීම**  
**குறைநிரப்புத் தொகை : ஒலிச் சுவடிக்களை அளவையிடலும் நுணுக்கொளிப் படமெடுத்தலும்**

**SUPPLEMENTARY SUPPLY : SURVEY & MICROFILM OF OLA MANUSCRIPTS**

ජ. එල්. ඩී. හුරුල්ලේ මහතා  
 (திரு. ஈ. எல். பி. ஹூரூள்ஜே)  
 (Mr. E. L. B. Hurulle)  
 I move,

"That a supplementary sum not exceeding rupees Three hundred thousand (Rs. 300,000) be payable out of the Consolidated Fund of the Government of the Democratic Socialist Republic of Sri Lanka, or any other fund, or monies of, or at the disposal of the Government of the Democratic Socialist Republic of Sri Lanka or from the proceeds of any loans obtained by the Government of the Democratic Socialist Republic of Sri Lanka, for the service of the Financial Year beginning on 1st January, 1985 and ending on 31st December, 1985 and that the said sum may be expended as specified in the Schedule hereto :-

**Schedule**

Head : 165 - Department of National Archives  
 Programme : 1 - Archives Services  
 Capital Expenditure

Rs.

300,000"

ප්‍රශ්නය විමසන ලදී. සහභාගිමත් විය.  
 வினா விடுக்கப்பட்டது ஏற்றுக்கொள்ளப்பட்டது.  
 Question put and agreed to.

**පරිපූරක මුදල : ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය : විදේශාධාර**

**குறைநிரப்புத் தொகை : இலங்கைத் தேசிய கூட்டுறவுச் சபை — வெளிநாட்டுதவி**

**SUPPLEMENTARY SUPPLY : SRI LANKA NATIONAL CO-OPERATIVE COUNCIL : FOREIGN AID**

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා (වැඩබලන ආහාර හා සමුපකාර ඇමතිතුමා)

(திரு. சாத்சந்திர ராஜகருணா — பதில் உணவு, கூட்டுறவு அமைச்சர்).  
 (Mr. Sarathchandra Rajakaruna - Acting Minister of Food & Co-operatives)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම මේ යෝජනාව ඉදිරිපත් කරනවා.

\* 1985 ජනවාරි මස 01 වැනිදිනින් ආරම්භ වී 1985 දෙසැම්බර් මස 31 වැනිදිනින් අවසන් වන මුදල් වර්ෂය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ අරමුදලෙන් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙන කිසියම් අරමුදලකින් හෝ, මුදල්වලින් හෝ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුදුසුසේ කළ හැකිව තිබෙන මුදලකින් හෝ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ණයට ලබා ගන්නා මුදලකින් හෝ, රුපියල් හත් ලක්ෂ පනස් දහසකට (රු. 7,50,000) නොවැඩි පරිපූරක මුදලක් හෙවිස සුදු අතර, එම මුදල මෙහි පහත පෙහෙත උපලේඛනයේ කියවන පරිදි වැය කළ යුතුය.

**උපලේඛනය**

ශීර්ෂය : 172-සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව රු.  
 වැඩි සටහන : I-සමුපකාර සමීචි සංවර්ධනය පරිපාලනය හා  
 ගණන් පරීක්ෂණය 7,50,000"

ශ්‍රී ලංකා සමුපකාර කළමනාකරණ ආයතනයටත් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයටත් මේ මුදල යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ඇති වී තිබෙන කලබලකාරී තත්ත්වය නිසා උතුරු නැගෙනහිර

පළාත්වල ඇති වී තිබෙන කලබලකාරී තත්ත්වය නිසා මේ මුදල් සමුපුරණයෙන් වැය කරන්නට අපට බැර වුණා. ඒ නිසා මේ මුදල් උපදේශක සේවාවත්, ශිෂ්‍යත්ව හා උපකරණ සැපයීමත් පාඨමාලා පැවැත්වීමත් සඳහා යොදවන්න අප බලාපොරොත්තු වෙතවා. ඒ නිසා මේ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කර දෙන ලෙස මම මේ ගරු සභාවෙන් ඉල්ලීමක් කරනවා.

ප්‍රශ්නය සහතික කිරීම සඳහා ලදී.  
 வினா எடுக்கப்பட்டது.  
 Question proposed.

ලක්ෂමත් ජයකොඩි මහතා  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

මේ ඇස්තමේන්තුව අපි අනුමත කරන්නම්. නමුත් මේ මුදල් වියදම් වුණේ නැත නිසා අපට පිළිගන්න පුළුවනකමක් නැහැ. වැය වුණු නිසානේ මේ පරිපූරක ඇස්තමේන්තුව ආවේ !

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා  
 (திரு. சாத்சந்திர ராஜகருணா)  
 (Mr. Sarathchandra Rajakaruna)

ඉතුරු මුදලක් තිබුණා මහා බැංකුවේ. ඒ ඉතුරු මුදල ගන්නයි අපි බලාපොරොත්තු වන්නේ.

ලක්ෂමත් ජයකොඩි මහතා  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

මම එක ඉල්ලීමක් කරන්න කැමතියි. මේවායේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැ. 1986 අංශවය ලේඛනයට ඇතුළු කර තිබෙනවාද මය විදේශාධාරවලට යෙදිය යුතු රුපියල් ප්‍රමාණයට අනුමැතිය දෙන්න නිසා. එහෙම තිබුණොත් මේකේ ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා  
 (திரு. சாத்சந்திர ராஜகருணா)  
 (Mr. Sarathchandra Rajakaruna)

මේක එක් දහස් තවසිය අසූ -

ලක්ෂමත් ජයකොඩි මහතා  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

එක්දහස් තවසිය අසූ හතරේ ?

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා  
 (திரு. சாத்சந்திர ராஜகருணா)  
 (Mr. Sarathchandra Rajakaruna)

එක් දහස් තවසිය අසූ දෙකේ ඉදන්.

ලක්ෂමත් ජයකොඩි මහතා  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

එහෙම නම් තවත් තරකයි තත්ත්වය.

සරත්චන්ද්‍ර රාජකරුණ මහතා  
 (திரு. சாத்சந்திர ராஜகருணா)  
 (Mr. Sarathchandra Rajakaruna)

මේ ගිවිසුම තිබුණේ 1982 සිට අවුරුදු තුනකට. ඒ නිසා ගිවිසුම අවසන් කර තිබෙනවා 1986 ජූනි 30 වැනිදා දක්වා. මේ මුදල් ඉල්ලන්නේ ඉදිරි වැඩ කටයුතු ගෙන යෑමටයි.

ලක්ෂමත් ජයකොඩි මහතා  
 (திரு. லக்ஷமன் ஜயக்கொடி)  
 (Mr. Lakshman Jayakody)

ඇත්ත වශයෙන් මේකට අපි විරුද්ධ නැහැ. අපි මේකට කැමතියි. මොකද ? අපේ සමුපකාර ආයතන පරිපාලනය කිරීමට හොඳ දක්ෂ උදව්‍ය බඳවා ගන්න ඕනෑ. නමුත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ මෙයයි. මේ උදව්‍ය

[ලක්ෂමන් ජයකොඩි මහතා]

සමුපකාර අධ්‍යාපනය ලැබුවාට පස්සේ දිගටම සමුපකාර ව්‍යාපාරයේ නියැලී සිටිනවාද නැද්ද යන කාරණය ගැන සැනෙහ ප්‍රශ්නයක් පැන නැගී තිබෙනවා. අපේ ආයතනවල අද සමුපකාර ව්‍යාපාරයේ සැනෙහ දියුණුවක් ඇති වී තිබෙනවා. තමුත් සිදු වී තිබෙන්නේ වෙන මොකක්වත් නොවෙයි. මේ අය අධ්‍යාපනයක් ලබාගෙන මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කලාට පසු හෙමින්ම සමුපකාරයෙන් ඇත් වෙනවා. කලමනාකාරිත්වයේ හැකියාවක් දක්නාවක් පෙනුම් කරන කෙනෙක් නම් පොද්ගලික ආයය විසින් කොහොමහර් ගිල ගන්නවා. මම හිතන හැටියට මේ තත්ත්වය මේ රජය විසින් පුරුදු පුහුණු කරනු ලබන හැම දෙනාටම සිදුවෙගෙන යන දෙයක්. රජය දෙපාර්තමේන්තු කෙනෙකු උගන්වා පුහුණු කර දෙනවා. ඊට පස්සේ අවුරුද්දක් මේ රටේ ඉන්නේ නැහැ. කෙලින්ම පිටරට යනවා. සමුපකාරය සඳහාත් මේ විධියට පුරුදු පුහුණු කරගනු ලබන අය එසේ පුරුදු පුහුණු කරගන්නාට පස්සේ එක්කෝ පොද්ගලික ආයයට නැත්නම් වෙනත් කොතේ හරි යනවා. එයින් සමුපකාර ආයතනයට විශාල පාඩුවක් වී තිබෙනවා.

මම එකක් කියන්න කැමතියි. මෑතදී කරන ලද සමීක්ෂණයේදී මය තත්ත්වය දැනගෙන මේ අඩුපාඩු සකස් කිරීම සඳහා කටයුතු කරන්නට සමුපකාර ව්‍යාපාරයට සිදු වී තිබෙන බව අපි දන්නවා. සමුපකාර සේවය සැනෙහ වගකීමක් ඇති යේවයක් පමණක් නොව අවංකවම කියතොත් මේ රටට අත්‍යවශ්‍යම ආනයනයක් හැටියට අපි එය රැකබලා ගන්නට ඕනෑ. එය රැකබලා ගන්නේ නැත්නම් අද ඇති වන ආර්ථික පීඩනය දිනා බලන විට පොද්ගලික ආයය ගෙනයන විශාල ව්‍යාපාර අහුව, හැම එකක්ම පොද්ගලික ආයයට ගන්නය කියන තත්ත්වය යටතේ, රජයේ ආයතන සම්පූර්ණයෙන්ම කඩාවැටී ගියාට පස්සේ රාජ්‍ය ආයයේ අපි යමක් ගොඩනගා තිබෙනවා නම් පොද්ගලික ආයයේ විසමතාවට මුහුණ පාන්නට අපට පුළුවන් වෙනවා. එසේ මුහුණ පාන්නට පුළුවන් වන්නේ සමුපකාර ආයතනයට මීසක් වෙනත් දේකට නොවෙයි. ඒ නිසා එය රැකබලා ගැනීම අනිවාර්ය දෙයක්. අධ්‍යාපනය සහ පුහුණුව දෙන විට සම්බන්ධ කටයුතු සම්පතාවකින් මහජනතාව නිසා ගැනීමේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීම ඉතාම ඕනෑකමින් රජය විසින් කල යුතු දෙයක්. මම ආඩම්බරයී කියන්න. අපේ ප්‍රදේශයේ නම් සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින කිසිම කෙනෙක් දේශපාලන කටයුතු කරන්න යන්නේ නැහැ. ඒ වාගේම දේශපාලන කටයුතුවල යෙදී සිටින කිසිම කෙනෙක් සමුපකාර වැඩ කටයුතු කරන්න කිසිම අවස්ථාවක යන්නේ නැහැ. ඒක ගරු ඇමතිතුමන් දන්නවා. එය සිද්ධාන්තයක් හැටියට භාජිවීමේ තෝරලය පැන්නේ, අඵන්කුරු කෝරලය පන්නේ, පිටිගල් කෝරලය පැන්නේ, සඳලංකාවේ, දුතගහ පැන්නේ කෙරෙන දෙයක්. එය අනිවාර්යයෙන්ම කෙරෙනවා.

වෛද්‍යාචාර්ය පී. එම්. ඩී. සිරිල් මහතා (හම්බන්තොට දිනා ඇමතිතුමා)  
(භවත්තිය කලාතිති ඒ. ආම්. ඒ. චිත්‍රිම - ~~හම්බන්තොට දිනා ඇමතිතුමා~~ ~~අභ්‍යන්තර~~ අභ්‍යන්තර)  
(Dr. P. M. B. Cyril - District Minister, Hambantota)  
හැමදාම එහෙම නොවෙයි.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

හැමදාම එහෙම නම් මන්ත්‍රීතුමා ! තමුන්නාන්සේගේ කොට්ඨාශයේ කොහොමද කියා කියන්න මා දන්නේ නැහැ. ඔහු නම් මම කියන්නම්. ටී. ඩී. සුබසීහ මහත්මයාණන් හිටියා. අර ඇමතිතුමාගෙන් අහන්න. එයන් අල්ලපු ගමේ ඉන්න කෙනෙක්. අපි කටදාවක් සමුපකාරවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. අදත් යන්නේ නැහැ.

වෛද්‍යාචාර්ය පී. එම්. ඩී. සිරිල් මහතා  
(භවත්තිය කලාතිති ඒ. ආම්. ඒ. චිත්‍රිම)  
(Dr. P. M. B. Cyril)

77 ට පෙර සිට අය මන්ත්‍රීවරු.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

දත් සිදුවෙලා තිබෙන ඒවා දන්නවා නම් තමුන්නාන්සේලා ලැජ්ජ වෙයි.

වෛද්‍යාචාර්ය පී. එම්. ඩී. සිරිල් මහතා  
(භවත්තිය කලාතිති ඒ. ආම්. ඒ. චිත්‍රිම)  
(Dr. P. M. B. Cyril)  
එක මන්ත්‍රී කෙනෙක්වත් තවම සභාපතිකම් ලබල නැහැ.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

ඒක තමයි තවත් කරකම දෙය. වෙනද නම් මන්ත්‍රීවරු හිටිය. දත් ඉන්නේ හෙත්වයිලා. එය ඊට වඩා හයානකයි.

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)  
(ශ්‍රී. ගාමිණී අතුකෝරල - இளைஞர் அலுவலகம், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்)  
(Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment)  
ජන්දයෙන් පත් කල අයයි සභාපතිවරු වශයෙන් ඉන්නේ.

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

ජන්දයෙන් තමයි පත් කර ඉන්නේ. 1985 මක්කෝබර 7 වැනිද “ සත් ” පත්‍රයේ මේ විධියට සඳහන් වෙනවා. :

“ Court quashes Commissioner’s directive  
DISSOLUTION OF NEGOMBO CO-OP BOARD INVALID

The Court of Appeal last week issued a writ of certiorari quashing the decision of the Commissioner of the Department of Co-operative Development to dissolve the Committee (Board of Directors) of the Negombo Multi Purpose Co-operative Society Ltd.

The Court also issued a writ of certiorari quashing the appointment of the third, fourth and fifth respondents to manage and administer the affairs of the Negombo Multi-Purpose Co-operative Society Ltd.

The petitioners in this case comprise the Board of Directors headed by Chairman H. V. Stanley Fernando. The respondents are the Negombo Multi-Purpose Co-operative Society Ltd., the Commissioner of the Department of Co-operative Development K. Austin Fernando, Negombo A.G.A., W. Gunadasa, Co-operative Inspectors H. W. Gunaratne, A. M. H. Salgado and E. Muhandiramge and M. G. Peter of Negombo.

In this case the petitioners filed action alleging that the dissolution of the Board of Directors was illegal and therefore void.

They also alleged that the appointment of the sixth and seventh respondents who were ardent supporters of the Negombo MP. to the Board of directors by the Commissioner of Co-operative Development was done on the instructions of the MP Denzil Fernando.”

I am happy that the Hon. Minister is coming.

“In their application petitioners state that the Negombo MP. was ill-disposed to the first petitioner since he was a popular politician and active social worker in the electorate and since he was also competing for the candidature of the UNP at the next general elections”

නියෝජ්‍ය කථානායකතුමා  
(චාත්‍රිජ් ජපාත්‍යායකර් අචාර්ජන්)  
(Mr. Deputy Speaker)

Order, please ! Is this matte pending before court ?

ලක්ෂමන් ජයකොඩි මහතා  
(ශ්‍රී. ලක්ෂ්මන් ජයකොඩි)  
(Mr. Lakshman Jayakody)

No, Sir.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

It is over ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Yes. I am reading from the "Sun" of 7th October 1985.

"The petitioners state that in the report submitted by the two co-operative inspectors appointed to investigate the affairs of their society there were no adverse findings against the Board of Directors.

However the second respondent, the Commissioner of the Department of Co-operative Development had by letter informed the Board of Directors that they were guilty of eight acts of misconduct singly and collectively and called upon them to give an explanation".

Sir, I must say one thing in fairness to the Hon. Minister who represents Negombo. He got these people out. But somehow or other they found their way in again. I do not know how they came in.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)

Sir, a personal explanation is necessary in this matter.

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Yes, certainly.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)  
I never interfered.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

The press came out with the news.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)

I never interfered. The Commissioner inquired into it. He found certain irregularities and then dissolved the board. The chairman and the board of directors challenged it in court. Most probably that must be the affidavit of the chairman which he has filed in court. I never knew of it. I never interfered in this matter.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

It is stated here blatantly.

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)

Why should I ask the Commissioner to interfere ? I could have got the Minister to dissolve the board, and he would have dissolved it. In that event nobody could challenge it. It being an administrative act, nobody could challenge it in a court of law. I never did anything. This happened when I was out of the country. I think I was in Vienna attending the UNIDO meeting, and the Commissioner had taken the step to dissolve it. So this is a false affidavit. If I had known this before I would have filed a counter-affidavit before court. (Interruption.)

නියෝජ්‍ය කථනායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

That explanation must be accepted.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I accept that explanation *in toto*, but now it is a serious matter. He says that it is a false affidavit. Why did he not challenge it in court ?

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)  
How can I challenge it ?

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

You should have after all, when a person maligns you like this, and if that is false, why did you not take the legal step of going to court ?

එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා  
(திரு. என். டென்சில் பெர்னாண்டோ)  
(Mr. N. Denzil Fernando)

That matter was not taken up. On a point of law that case was settled. Most probably I do not know—there must have been an affidavit.

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

I am very sorry. I would not have mentioned it if not for the fact that the Hon. District Minister for Hambantota had raised it. What I want to say is this. At the moment there is a shortage of staff. That is something that the Hon. acting Minister must look into. In all areas where co-operative activity is really valuable there is a shortage of good staff. It is obvious.

Also, there should be a restructuring of some of these societies that are in existence. The Hon. Acting Minister knows what it is about. This is not what I have

[ලක්ෂ්මන් ජයකොඩි මහතා]

gathered but what I have seen in Attanagalla and Divulapitiya. This is very necessary. There is the decentralized programme that you have started. further, the conditions of the managerial staff have to be looked into. I would also like the Hon. Minister to look into the cases of employees who have gone before the employees' commission and won their cases but the societies are not honouring the decisions made by the Employees' commission. I would request the Hon. Minister to look into this aspect of the matter too.

Finally would ask the Hon. Minister whether he is going through the affairs of the Co-operative right from 1970. I am not asking him to look into only the UNP period. He should go into the period from 1970 to 1977. Please see whether anything wrong has been done by the directors who there during that period. If there is anything wrong, take suitable action. Then I would ask him to go into the period from 1977 to 1983. Please do not stop at 1977. Come up to 1983 and stop there because there was a change of board. I request you to go into the period 1983 to 1986 as well. Go into this entire period and see which period was the cleanest. I challenge you do that. Please do this because that will be an example for all co-operatives in this Island. I am not asking you not to go into the SLFP period. Please look into the SLFP period and also the UNP period. Then you will see the difference. Do this in regard to all co-operatives. Do not do this only in respect of Divulapitiya and Attanagalla but do this in respect of Kotadeniyawa and also Kehelalla. Please remember that we should be open to any type of scrutiny. Where a Member of Parliament is concerned, he should be open to all types of scrutiny in regard to actions during the period he held office.

Similarly, in regard to the Negombo Co-operative, we would like to see its activities from 1977 onwards. Even in the Divulapitiya Co-operative so many shortcomings may be there. At the same time I would like to say that they have not done anything substantial for the people of the area. This is where the problem lies. If the co-operatives have one something substantial for the people in respect of the distribution of food items and so on there would be no problem, but when the co-operatives fail to fulfil their obligations people get fed up and come to us and say, "This is what is happening in these co-operatives." Invariably that is true. Honest people have been sacked.

There is the case of an ordinary salesman by the name of I. J. Anthony Fernando. He was asked to be reinstated by the Ministry and also by the Employees' commission. He was sacked for a small fault that had taken place in he Commission itself. But he has not been taken back yet. It is so unfortunate that he is not taken back.

I am very particular that you look into the activities of these co-operatives. The co-operatives of Attanagalla, Divulapitiya and Negombo were mentioned. You must look into their activities from 1970 to 1977. Am I right, Hon. Minister, when I say that the Negombo Co-operative was adjudged the best co-operative between 1970 and 1977 under the chairmanship of Dr. Linus Dissanayake, who is sick now ? Am I right ? Why is the Hon. Minister silent ? You are silent. That co-operative was adjudged the best co-operative in the Island, but today see what you are faced with. It got the highest distinction and it is in your electorate. Can you say anything better than that ? In what else has Negombo come first during this period ? Has it come first in the selection of MP ? Has it come first in the selection of best athlete ? Take any other field. Can anything else go into the Guinness Book of Records other than this Co-operative where Negombo is concerned ? This is what happens as a result of an hon. Member intervening. therefore, I would like you to look into this matter.

You know the concrete case about the General Manager. I do not want to mention that because you know about that case. So why do you not tke action ? The Hon. Minister is mum !

I would therefore like you to kindly inquire into this matter because I would like to see these co-operatives functioning well.

අ. ක. 3.11

**ආනන්ද දසනායක මහතා (කොත්මලේ)**  
**(திரு. ஆனந்த தஸநாயக்க - கொத்தலை)**  
**(Mr. Ananda Dassanayake-Kotmale)**

I would like to speak a few words about my electorate.

ගරු කියෝජ්‍ය කථානායකතුමනි, මා වැඩි වේලාවක් ගත්ත බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොත්මලේ ආසනයේ සමුපකාර සමිති තුනක් තිබෙනවා. අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) කීව්වා වාගේම එද ඒ සමුපකාර තුනෙන් ලාබ තිබුණු බව සාබ්‍ය ලේඛනවලින් පෙනෙන්නට තිබෙනවා.

එකකින් 7,37,000 ක් පමණ තිබුණා. මොරපෙ විවිධ සේවා සමුපකාර සමිතිය මීට අඩුරුදු තුනකට පමණ උඩකදී ඒ විවිධ සේවා සමුපකාර සමිතිය සම්පූර්ණයෙන්ම වහන්ත ගියා. මේ ආණ්ඩුවෙන් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය නොයෙක් විධියේ දූෂණ කර තිබෙනවා. දැන් ඒ අයට විරුද්ධ පරීක්ෂණ පවත්වාගෙන යනවා. මා හිතන්නේ පරීක්ෂණ පවත්වන්නේ අපේ—

**එන්. ඩෙන්සිල් ඉසාන්ද මහතා**  
**(திரு. என். டென்சில் பொன்னாட்டோ.)**  
**(Mr. N. Denzil Fernando)**

Under the law no Government can appoint the Board of Directors of a co-operative society. It is only by election. But the Minister has the right to appoint one less than half. That is the position.

**ආනන්ද දසනායක මහතා**  
**(திரு. ஆனந்த தஸநாயக்க)**  
**(Mr. Ananda Dassanayake)**

He says that the co-operative society is not within the Government, it is not controlled by the Government. That is a very good opinion

මා හිතක හැටියට අපේ ගරු ඇමතිතුමාට සමහර වෙලාවට ඔහොම පොට වරදකවා, තමන්ගේ වාසියට.

මා කියාගෙන ආවේ රුපියල් 7,37,000 ක් පමණ ලාභ තිබුණු ඒ සමුපකාර සමිතිය 1977 සිට අවුරුදු හතරක් යනවිට එනම් 1981 වනවිට සම්පූර්ණයෙන්ම බංකොලොත් තත්වයට පත් වූ බවයි. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලය තුන් වතාවක් වෙනස් කර ඊළඟට තැවත අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කලා. මා හිතන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමා ඒ ගැන හොඳට දන්නවා. මේ සම්බන්ධයෙන් මා එද හිටපු හේරත් ඇමතිතුමාටත් කිව්වා. එතුමාත් හුඟක් උත්සාහ කලා. තමුත් එම සමිතියට පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලවල සිටි අයගේ දුර්වලකම් නිසා ඒ තත්වය ඇති වූ බව මා කියන්න කැමතියි. එසේ වුවත් මෙහි වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. ඒ වගේම අමාත්‍යාංශයටයි.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
1970 - 77 කාලය තුළ තිබුණේ ඒකාධිකාරය.

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
" ඒකාධිකාරය " කියන්නේ ?

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
හැම එකක්ම සමුපකාරයෙන් තමයි දුන්නේ.

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
සමුපකාරයෙන් තමයි දුන්නේ.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
ඉතින් ලාභ ලබන්න බැරිද ?

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
ඉතින් තමුත්තාත්තේ සමුපකාරයට විරුද්ධද ? ඒකත් කියන්න.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
තුහු ! තුහු !

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)

එහෙමම කරුණාකරලා තිශ්ශබ්ද වන්න. තේරුමක් නැතිව කවා කරන්නේ. සමුපකාරයට විරුද්ධ වූණය කියා රටට යයි, ප්‍රදේශයේ අය කියයි කියා හයයි. එහෙම නොවෙයි. කියනවා නම් හරියට කෙලින් කියන්න.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
තුහු ! තමුත්තාත්තේ නොමඟ යවන්න හදනවා.

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)

ඒක තමයි. තමුත්තාත්තේද මිනුකම තිබෙන්නේ මාවත් නොමඟ යවන්න. බැහැ. ඒක බැහැ.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
තුහු ! තුහු !

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, ඒ සමිතිය එද අදුන්ම ලොරියක් රුපියල් තිස්තුන් දහසකට අමුතුවෙන් ගත්තා. ඒ විධියට කරලා සාමාන්‍යයෙන් ගොඩනැගිලි ආදියත් සකස් කලා. ඇත්තවශයෙන්ම කියනවා නම් එද ආහාර ද්‍රව්‍යවල තිබුණු හිඟය නිසා ඒ ගොල්ලන්ට සැහෙන්ත අපහසුකම් තිබුණා. තමුත් ලොරියක් අතවශ්‍ය ලෙස පාරිච්චි කිරීම වගේ වෝදනා දහතුනක් පමණ දුෂණ වශයෙන් තිබුණා. සමහර වෙලාවට ලොරිය සැතපුම් බාගයක් පමණ වැඩිපුර දිව්වා නම් ඒකක් වෝදනාවක් හැටියට තිබුණා. එහෙම තිබීලා විහාග කරලා ඒ අධ්‍යක්ෂ මණ්ඩලවල අය නිදහස් වුණා. තමුත් මේ අදුන් අධ්‍යක්ෂ මණ්ඩලවලට විරුද්ධව වෝදනා ගණනාවක් තිබෙනවා. දැන් හබරාදුව ගරු මන්ත්‍රීතුමාගේ (ජේ. වි. එස්. ද සිල්වා මහතා) ප්‍රධානත්වයෙන් සමුපකාර අනුකාරක සභාවක් පත්කොට එයින් විහාග කරගෙන යනවා. මට වඩා හොඳට එතුමා ඒකේ තත්වය දන්නවා. ඒ නිසා මේක එක ආණ්ඩුවක තිබුණොය, අතින් ආණ්ඩුවක තිබුණොය කියන එක නොවෙයි තිබෙන්නේ.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
එක කරුණක් දැන ගන්න පුළුවන්ද ?

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
පුළුවන්.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
මය අධ්‍යක්ෂ මණ්ඩලය ජන්දයෙන්ද පත් වූණේ ?

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
ජන්දයෙන් පත් වුණු අය ඉන්නවා. 'නොමිනේට්' කළ අයත් ඉන්නවා.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
තුහු, ජන්දයෙන් කී දෙකෙන් පත් වුණොද ?

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
ජන්දයෙන් හය දෙකෙන් පත් වුණා.

**ගාමිණී අතුකෝරල මහතා**  
(**ශ්‍රී. ආ. ගාමිණී අත්‍යුක්තෝරල**)  
(Mr. Gamini Atukorale)  
ආ ! එතකොට පත් කළ අය ?

**ආනන්ද දසනායක මහතා**  
(**ශ්‍රී. ආ. ආනන්ද දසනායක**)  
(Mr. Ananda Dassanayake)  
පත් කළ අය හත් දෙනයි.

**ගෘහීණී අතුකෝරල මහතා**  
 (ශ්‍රී. ගාමිණී අත්‍යුක්තෝරල)  
 (Mr. Gamini Atukorale)

තුනු, තුනු, ඒ කථාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. නමුත්තාත්තේ ඒක දත්තේ තුනු.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (ධීරනිජ් ජාභාභායාණ් අචාර්ණ්)  
 (Mr. Deputy Speaker)  
 Order, please !

**ආනන්ද දසනායක මහතා**  
 (ශ්‍රී. ආනන්ද දසනායක)  
 (Mr. Ananda Dassanayake)

නමුත්තාත්තේලොගේ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවේ තිබෙන දුර්වලකම කියා ජන්දයෙන් පත් වුණු අයට නොවෙයි නිලතල ලැබුණේ. ඒකයි වරද.

**ගෘහීණී අතුකෝරල මහතා**  
 (ශ්‍රී. ගාමිණී අත්‍යුක්තෝරල)  
 (Mr. Gamini Atukorale)

කී දෙතෙක් පත් කලාද? කී දෙතෙක් ජන්දයෙන් පත් වුණද කියා නමුත්තාත්තේ හරියට කියන්න.

**ආනන්ද දසනායක මහතා**  
 (ශ්‍රී. ආනන්ද දසනායක)  
 (Mr. Ananda Dassanayake)

ඒවා තිබෙනවා. ඒවා පරීක්ෂණයේදී හෙළි වෙයි. සමහර විට නිලතල ලබා දුන්නේ "නොමිනේට්" කල - යෝජනාවෙන් පත් කල - අයටයි. ඒ අයගේ වගකීමක් නැහැ. ඒකයි, එතන තිබෙන දුර්වලකම. ඒ කියා තමයි. මේ ගරු සභාවේදීද කීප වතාවක් අපි ඒකට විරුද්ධ වුණේ. විරුද්ධ වුණොත් පස්සේ ගරු ඇමතිතුමා ඒක වෙනස් කලා. වෙනස් කරලා නැවතත් හැදුවා. නමුත් හිටපු ඇමතිතුමාගේ අභාවය දක්වාම ඒක හදන්නට බැරි වුණා. දැන් කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා උත්සාහ ගන්නවා. අපි එය නැහැයි කියන්නේ නැහැ. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මෙතනයි. මේ කාලය ගැන අහන්නේ තැනීම මේ එක එක්කෙනාට පසුගිය කාලයේ කොහොමද කියා අහනවා. දැන් එතකොට මේ කාලය කොහොමද කියන එක අපි පෙන්වන්න ඕනෑ. ඇයි නමුත්තාත්තේලො ඒවා අහන්නේ? අපට නිෂ්පාදිත විය හැකියි. මේවා සාක්ෂි සහිතව තිබෙන ඒවා. ඒ විතරක් නොවෙයි, අනෙක් සමුපකාර සමිති දෙකක් වැහෙන්න ගියා. මමත්, නමුත්තාත්තේලොගේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක මහත්මයාත් එකතු වෙලා ගිහිත්, සමුපකාර කොමසාරිස්තුමන් - ඔස්ටින් ප්‍රනාන්දු මහත්මයා - ගිහිත් සමුපකාරය වහන්නට එපාය කීවීම නැවත රජයෙන් තුන් දෙනෙක් පත් කලා. ඒ තුන් දෙනා පත් කරල ඉගලවිනාන කියා එතැන සභාපති කෙනෙකුට දුන්නා. මම හිතන විටියට ඒ සභාපතිතුමාගේ කාලයේදී රුපියල් විසි තුන් ලක්ෂයක ණය අරගෙන තිබෙනවා. තිස් හතර ලක්ෂයක් ණය ගෙවන්න තිබෙනවා. ඔය විටියට දැන් සමිතියෙන් හැට ලක්ෂ ගණනක් යන්න තිබෙනවා. දැන් සමිතියට බඩු විකක් බෙදගන්න විටියක් නැහැ. දැන් වහන්නට යනවා. මම හිතන විටියට වහලා අතින් සමිතිවලට ඇදුන්නට යනවා. ඒ සමිතියේ තත්ත්වයේ හැටියට මගෙන් ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ. මේ විටියට බලන විට ඇත්තවශයෙන්ම කියනවා නම් සමුපකාරයට මේ ආණ්ඩුව සලකන හැටි මදි කියන එකයි මගේ හැගීම. ඒක තමයි. මේකට හේතුව. ඒ මොකද 1977 දී මේකට විරුද්ධ වුණා. එද වතු වලට දුර බෙද හරින්නට තිබුණේ සමුපකාරයයි. ඒ සියල්ලම වෙනස් කරලා වතු වල සමහර මුදලාලිලාට ඕනෑ විටියට ඒ බඩු පොද්ගලිකව විකුණන්න ඉඩ දී තිබෙනවා. අන්න ඒ කියා අද සමුපකාරයට වැඩ නැහැ. සමුපකාර සමිති තිබුණොත් වැඩ නැත්නම් මොනවාද වෙන කරන්න තිබෙන්නේ? ඒවා පමණයි.

අපි කීව්වා, මේ සමුපකාර සමිති, විවිධ සේවා සමුපකාර සමිති වශයෙන් ක්‍රියාත්මක කරන්න කියා. නමුත් මේ දක්වා එසේ ක්‍රියාත්මක වුණාද? නැහැ. විවිධ සේවාවක් නැහැ. එකම ආහාර දුර්‍ය විකක් ගෙනෙනවා. ඒක බෙද දෙනවා. එපමණයි කරන්නේ. ඉතින් ඕකෙන් ලාභයක් නැහැ. ඒ සියල්ලක්ම

විකුණන්න තිබෙන්නෙ සුළු ලාභයක්. එහෙම නම් සමුපකාරයක් කවදවත් නඩත්තු කරන්න බැහැ. එම කියා හැමදමත් අපි කියන එක තමයි මේ සමුපකාර විවිධ සේවාවන්ට, විවිධ කර්මාන්තයන්ට අත ගැසිය යුතුය යන්න. ඒවා ඒ විටියට යොදවන්න ඕනෑ. එසේ නැතුව, ආහාර දුර්‍ය විකක් පමණක් ගෙනාවත් බෙද හැරීමෙන් නැත්නම් විකිණීමෙන් පමණක් සමුපකාරය නංවන්න ලැබෙන්නෙ නැහැ. සමුපකාර සමිතිවල තත්ත්වය නංවන්න නම් -

**ගෘහීණී අතුකෝරල මහතා**  
 (ශ්‍රී. ගාමිණී අත්‍යුක්තෝරල)  
 (Mr. Gamini Atukorale)  
 විවිධ ක්‍රම පටන් ගන්නවා.

**ආනන්ද දසනායක මහතා**  
 (ශ්‍රී. ආනන්ද දසනායක)  
 (Mr. Ananda Dassanayake)

විවිධ ක්‍රම පටන්ගන්න ඕනෑ. මා හිතන හැටියට තවන ක්‍රම නමුත්තාත්තේට තිබෙන්නෙ.

**නියෝජ්‍ය කථානායකතුමා**  
 (ධීරනිජ් ජාභාභායාණ් අචාර්ණ්)  
 (Mr. Deputy Speaker)  
 Order, please ! තුනතමාර වන විට අවසන් කරන්න ඕනෑ.

**ආනන්ද දසනායක මහතා**  
 (ශ්‍රී. ආනන්ද දසනායක)  
 (Mr. Ananda Dassanayake)

නියෝජ්‍ය ඇමතිතුමා, හොඳ දැනීමක් ඇති කෙනෙක් කියා මා හිතනවා. දැන් සමුපකාරය ගැන හොඳ පලපුරුද්දක් ලබා තිබෙන නිසා. එම කියා අපි බලාපොරොත්තු වෙනවා, මේ සමුපකාර සමිතිවලින් රටට සේවයක් ලබාගැනීම සඳහා ඒ නියෝජ්‍ය ඇමතිතුමාගේ සහයෝගය ලබාගන්න.

අතිතව පොද්ගලික අංශයේ කටයුතුවලට වඩා, යම්කිසි ඇබැදියක් ඇතිවුණු අවස්ථාවකයි. අපට සමුපකාරය ඕනෑ වෙන්නෙ. පසුගිය කාලයේ එක පැහැදිලිව දෙනුණා. සමුපකාරය තිබුණේ නැත්නම් ඒ අවස්ථාවේදී මිනිසුන්ට ආහාර දුර්‍ය විකක් ලබා ගන්න බැරි වෙනවා. එවැනි අවස්ථාවල පුද්ගලික වෙළෙඳුන්ද තම කට වඩා දමනවා; දුර්‍ය විකුණන්නෙ නැහැ. එකියා සමුපකාරය මැරෙන්න හරින්න එපා. ඒකට පත දීලා යම්කිසි විටියට අමුතු ක්‍රම සකස් කොට එහි දියුණුවට කටයුතු කරන්නය කියා මම ඉල්ලා සිටිනවා.

**සරත්චන්ද්‍ර රාජකරුණ මහතා (වැඩබලන ආහාර හා සමුපකාර ඇමතිතුමා)**  
 (ශ්‍රී. ජාජ්ජනා රාජකරුණ - පතිල් උණඟු, සු.උ.ගුණ අනාගජ්ජා)  
 (Mr. Saratchandra Rajakaruna - Acting Minister of Food & Co-operatives)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මම ස්තූතිවන්ත වෙනවා, අත්තනලේලේ ගරු මන්ත්‍රීතුමාටත් (ලක්ෂ්මන් ජයකොඩි මහතා), ඒ වාගේම කොත්මලේ ගරු මන්ත්‍රීතුමාටත් (ආනන්ද දසනායක මහතා) සමුපකාර ප්‍රශ්න ගැන අදහස් දක්වීම ගැන.

අපි දෙගොල්ලන්ගේ තිබෙනවා ලොකු වෙනසක්. නමුත්තාත්තේලොගේ තිබුණු රජයේත්, අපේ රජයේත් ලොකු වෙනසක් තිබෙනවා. කොත්මලේ ගරු මන්ත්‍රීතුමා කියනවා දැන් තිබෙන අධ්‍යක්ෂ මණ්ඩලවලට, පාලක මණ්ඩලවලට විරුද්ධව තිබෙන වෝදනා සම්බන්ධව පරීක්ෂා කරනවා කියා. එයින්ම ඔස්ටින් වෙතවා අපි පසුගිය දේවලට වැඩිය දැන් කෙරෙන වැඩකටයුතු ගැන පරීක්ෂාවෙන් සිටින බව. එද ඔය ක්‍රමය තිබුණේ නැහැ. එම කියා මම කියන්න කැමතියි ගරු මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පසුගිය දේවලට වැඩිය දැන් කෙරෙන යන වැඩසිලිවෙල ගැන සමුපකාර දෙපාර්තමේන්තුව කටයුතු කරනවාය කියන එක. ඒක මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කර දෙන්න කැමතියි.



අතින් එක මම සාධක ඇතුළු ඔප්පු කරන්න කැමතියි මේ ආධාර ක්‍රමවලින්, පුහුණු කිරීමේ පන්ති පැවැත්වීම, ගිණුම්වල ප්‍රදානය කිරීම ආදී නොසෙකුත් කටයුතුවලින් 1983 න් පසුව සැතහෙද දියුණුවක් ඇති වී තිබෙන බව. 1983 වන විට සමුපකාර ව්‍යාපාරයේ ලාභ ලබන සමිති තිබුණේ සියයට 38.2 යි. 1984 දී සමිතිවලින් සියයට 50 ක් ලාභ ලැබුවා. 1985 අවසාන වන විට අපි බලාපොරොත්තු වෙනවා ඒට වැඩි ආයතන සංඛ්‍යාවකින් ලාභ ලබන්නට.

තමුත්තාත්සේලා ඉදිරිපත් කල කරුණු සෑම එකක් ගැනම මම කටයුතු කරනවා. ඒ අතර තවත් කාරණයක් මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න කැමතියි. සමුපකාර වැඩපිළිවෙල - මගමුවේ විවිධ දේවා සමුපකාර සමිතිය විසුරුවා හැරීම - සම්බන්ධයෙන් කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ - මගමුවේ ගරු මන්ත්‍රීතුමාගේ (එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා) - නමත් කියවුණා. ඒ සමිතිය විසුරුවා හැරීමේ කටයුත්තට එතුමාගේ සිසිම සම්බන්ධයක් නැහැ කියන එක මේ ගරු සභාවේදී කියන්න කැමතියි.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ති. ල. ලක්ෂ්‍යයන් ඉෂ්‍යාජයෝ)**  
 (Mr. Lakshman Jayakody)  
 ඒ නඩු තීන්දුවේ මොකක්ද, තිබෙන්නේ ?

**සරත්චන්ද්‍ර රාජකරුණා මහතා**  
**(ති. ල. සාරත්චන්ද්‍ර රාජකරුණා)**  
 (Mr. Sarathchandra Rajakaruna)  
 නඩු තීන්දුවේ කොඩි විධියට තිබුණත්, - (බාධා කිරීමක්) ඒ සිද්ධිය වන විට එතුමා ලංකාවේවත් හිටියේ නැහැ.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ති. ල. ලක්ෂ්‍යයන් ඉෂ්‍යාජයෝ)**  
 (Mr. Lakshman Jayakody)  
 නඩු තීන්දුවයි, මම කියෙව්වේ.

**සරත්චන්ද්‍ර රාජකරුණා මහතා**  
**(ති. ල. සාරත්චන්ද්‍ර රාජකරුණා)**  
 (Mr. Sarathchandra Rajakaruna)  
 තමුත්තාත්සේ කියෙව්වේ නඩු තීන්දුව නොවෙයි, " දවස " පත්‍රයේ තිබුණු වැකියක් තමුත්තාත්සේ ඒ නඩු තීන්දුව ගොඩවා තමි-

**නියෝජ්‍ය සභානායකතුමා**  
**(චිරාතිජ් ජපානාඥයාර් අචාර්යන්)**  
 (Mr. Deputy Speaker)  
 Order, please ! You should realize that you are trying to discuss the conduct of a Member which we should avoid.

**සරත්චන්ද්‍ර රාජකරුණා මහතා**  
**(ති. ල. සාරත්චන්ද්‍ර රාජකරුණා)**  
 (Mr. Sarathchandra Rajakaruna)  
 මේ සම්බන්ධයෙන් මට වඩා දීර්ඝ ලෙස කථා කරන්න මම බලාපොරොත්තු වන්නේ නැහැ. තමුත්තාත්සේගේ අවවාද - අනුශාසනා අනුව කටයුතු කරන්න මම කැමතියි. ඒ අතර, මේ ගරු සභාවේදී තමුත්තාත්සේලා ඳුත් සහයෝගය ගැන ස්තූතියක් වෙමින් මේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරන හැටියට මම ඉල්ලා සිටිනවා.

ඉස්තක් විමසන ලදී. සභාසමීක්ෂණ විස.  
 බහු මිනිස්සුන්ගේ අනුමැතියෙන් සම්මතය.  
*Question put and agreed to.*

**නියෝජ්‍ය සභානායකතුමා**  
**(චිරාතිජ් ජපානාඥයාර් අචාර්යන්)**  
 (Mr. Deputy Speaker)  
 Items 11, 12 and 13 may stand down.

**ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනත් කෙටුම්පත**

**ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනත් කෙටුම්පත**  
**ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය පනත් කෙටුම්පත**  
**SRI LANKA JUDGES' INSTITUTE BILL**  
 දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.  
*இரண்டாம் மதிப்பீடுகான கட்டளை வாசிக்கப்பட்டது.*  
**Order for Second Reading read.**

**එම්. වින්සන්ට් පෙරේරා මහතා**  
**(ති. ල. எம். வினசன்ட் பெரேரா)**  
 (Mr. M. Vincent Perera)  
 On behalf of the Minister of Justice, I move,  
 "That the Bill be now read a Second time."

The Deputy Minister of Justice will explain.

**ෂෙල්ටන් රණරාජ මහතා (නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා)**  
**(ති. ල. ශෙල්ටන් රණරාජා - ශ්‍රී ලාංකික විනිශ්චයකාරවරයා)**  
**(Mr. Shelton Ranaraja - Deputy Minister of Justice)**

ගරු නියෝජ්‍ය සභානායකතුමා, විනිශ්චයකාරවරුන්ගේ ආයතනයක් පිහිටුවීමට ඉදිරිපත් කර තිබෙන මෙම කෙටුම්පත අපේ අධිකරණ අමාත්‍යාංශයේ අධිකරණ දේවා කොමිෂන් සභාවක් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වූණ දෙයක්. අද මේ රටේ විනිශ්චයකාරවරුන් පත් කරන අන්දම අප කවුරුන් දන්නවා. ප්‍රාථමික උසාවිවලටත්, මහේස්ත්‍රාත් උසාවිවලටත්, දිස්ත්‍රික් උසාවිවලටත්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් විනිශ්චයකාරවරුන් පත් කෙරෙනවා. කාලයක් තිස්සේ මේ රටේ එසේ විනිශ්චයකාරවරුන් පත් කෙළේ විශ්ව විද්‍යාලයෙන් නිති උපාධි ලබා ඒ වාගේම නිති විද්‍යාලයෙන් නිතිඥයන් හැටියට පත් වූ අයයි. ඒ නිසා ඇත්ත වශයෙන්ම ඒ අයට විනිශ්චයකාරවරුන් හැටියට රාජකාරී කිරීමට නියම ක්‍රමවත් ආයතනයක් තිබුණේ නැහැ.

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ති. ල. ලක්ෂ්‍යයන් ඉෂ්‍යාජයෝ)**  
 (Mr. Lakshman Jayakody)

May I make a kind request to the Deputy Minister, if I am not going out of my way ? It is a small favour, Sir. He can explain what it is. I am very sorry that the learned lawyers on our side are not here to reply. I am not a lawyer. So, I would like the Deputy Minister to give them a chance to speak tomorrow morning.

**ෂෙල්ටන් රණරාජ මහතා**  
**(ති. ල. ශෙල්ටන් රණරාජා)**  
 (Mr. Shelton Ranaraja)

Then shall we take it up tomorrow ?

**ලක්ෂමන් ජයකොඩි මහතා**  
**(ති. ල. ලක්ෂ්‍යයන් ඉෂ්‍යාජයෝ)**  
 (Mr. Lakshman Jayakody)

Let him explain as there is time and we will debate it tomorrow.

சி. ஷெல்டன் ரனாராஜா  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Let him make his speech and after that we can adjourn.

ஷெல்டன் ரனாராஜா  
(திரு. ஷெல்டன் ரனாராஜா)  
(Mr. Shelton Ranaraja)

The purpose of this Bill is to set up a Judges' Institute. You know that hitherto judges have been appointed mostly from the unofficial bar and that when they were appointed there was no real scheme to train them.

For sometime the Ministry of Justice and the Judicial Service Commission have been considering the feasibility and the usefulness of setting up an institute to train judges. The purpose of this Bill is to set up an Institute to provide facilities for the exchange of views and ideas on judicial and legal matters by judicial officers, to organize and hold seminars, conferences, lectures, workshops and seminars with a view of improving the professional expertise of judicial officers and advancing the knowledge and skills, to formulate and conduct training, and research courses in various aspects of the administration of justice, and to provide library facilities and other educational material for the judicial officers. Hitherto when judges were appointed they did not have any real training. You know, as a member of the bar, how judges were appointed. Invariably, once they were appointed by the Judicial Service Commission they used to sit by the side of another judge for a period of about one month and follow the proceedings in court and get some sort of training under another judge.

Now, here the object is to have an Institute to which senior judges, Supreme Court Judges, Judges of the Assize Courts and so forth will lecture to these judges as to how they should administer the courts and carry on their functions as judges. I think it is a very laudable object that we propose through this Bill to set up this Institute. The question of funding this Institute was considered and we propose to fund this Institute by donations made by various organizations which are interested in the administration of justice in this country. I must say at this juncture that it was very commendable on the part of Asia Foundation to have come forward and made a large donation to set up this Institute. They have promised further donations for the purpose of carrying out the functions of this Institute.

I would commend this Bill to the House and ask the support of all members to set up this Institute to train judges.

குழுவை மறுபரிசீலனை செய்து  
வினா எடுத்தியம்பப்பெற்றது.  
Question proposed.

பி. வினசன் பரேரா  
(திரு. எம். வினசன் பரேரா)  
(Mr. M. Vincent Perera)

I move,  
"That the Debate be now adjourned."

குழுவை மறுபரிசீலனை செய்து  
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.  
Question put and agreed to.

சபை கூடுதல் சிபிடி கமிட்டி மீது

சபை சிபிடி சிபிடி 1985 நவம்பர் 7-ல் சிபிடி மீது சிபிடி மீது

இதன்படி விவாதம் ஒத்திவைக்கப்பட்டது.

விவாதம் 1985 நவம்பர் 7, வியாழக்கிழமை மீளத்தொடங்கும்.

The Debate stood adjourned accordingly.

Debate to be resumed on Thursday 7th November, 1985.

சி-நோர் டிவலப்மென்ட் பிடிடி சிபிடி  
சீ-நோர் அபிவிருத்தி நிறுவன ஓய்வூதியிகள்  
REGULATIONS RE CEY-NOR DEVELOPMENT  
FOUNDATION

பி. வினசன் பரேரா  
(திரு. எம். வினசன் பரேரா)  
(Mr. M. Vincent Perera)

On behalf of the Minister of Finance and Planning, I move,

"That the regulations made by the Minister of Finance and Planning under section 12 of the Business Undertakings (Acquisition) Act, No. 35 of 1971, relating to the Business Undertaking called the "Cey-Nor Development Foundation Ltd." published in the Government Gazette Extraordinary No. 368/2B of 23rd September, 1985 and presented on 24.10.1985, be approved."

These Regulations are only for the appointment of a Committee. Shall I read them out ?

லக்ஷ்மன் ஜயகோடி  
(திரு. லக்ஷ்மன் ஜயகோடி)  
(Mr. Lakshman Jayakody)

Yes. We would like to hear. If it is about the Cey-Nor it is going to take a long time. Now that he has moved it, let him continue.

பி. வினசன் பரேரா  
(திரு. எம். வினசன் பரேரா)  
(Mr. M. Vincent Perera)

These Regulations referred to as "the Cey-Nor Development Foundation Limited (Assets & Liabilities) Regulations" provide for the appointment of a committee to examine and report to the Minister on the Assets and Liabilities of the Undertaking carried on earlier by "The Cey-Nor Development Foundation

Limited" and now vested in the government. The committee is required to make its recommendations as regards any payment that may be due in respect of the vested Undertaking and the party or parties to whom such payment may be made. On receipt of the report an order will be issued by the Minister in respect of such payment.

I recommend the Resolution to the House.

I do not think this will take time. It is a formal thing. It is only for the appointment of a committee.

ප්‍රශ්නය සභාවලින් කරන ලදී.  
විඥා ආරම්භයට පත්වනුයේ.  
Question proposed.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order please! If any representations have to be made -

ලක්ෂ්මන් ජයකොඩි මහතා  
(திரு. லக்ஷ்மன் ஜயக்கொடி)  
(Mr. Lakshman Jayakody)

Yes, Sir. Not only representations, we have to discuss the entire procedure of the Cey-Nor. This is going to take a long time.

එකල්හි වේලාව අ. හා. 3.30 වූයෙන් කටයුතු අත්සිටුවා විවාදය කල් නවතන ලදී.

එතුන් සිට විවාදය 1985 නොවැම්බර් 7 වැනි බ්‍රහස්පතින්ද පවත්වනු ලැබේ.

අප්‍රේමාණු ඩී. ඩී. 3.30 மணி யாகிவிட்டவே அலுவலர்கள் இடை நிறுத்தப்பட்டது, விவாதம் ஒத்திடுபட்டது.

விவாதம் 1985 நொவம்பர் 7 வியாழக்கிழமை மீளத் தொடங்கும்.

It being 3.30 p.m., Business was interrupted, and the Debate stood adjourned.

Debate to be resumed on Thursday, 7th November 1985.

කල් තැබීම  
ஒத்திவைப்பு  
ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)

I move,

"That the Parliament do now adjourn."

ප්‍රශ්නය සභාවලින් කරන ලදී.  
විඥා ආරම්භයට පත්වනුයේ.  
Question proposed.

නියෝජ්‍ය කථානායකතුමා  
(பிரதிச் சபாநாயகர் அவர்கள்)  
(Mr. Deputy Speaker)

Order, please! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මූලාසනාදායී විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அக்கிராசனத்தினின்று அகலவே, குழுப் பிரதித் தலைவர் அவர்கள் [திரு. எட்மன்ட் சமரவிக்ரம] தலைமை வகித்தார்கள்.

Whereupon Mr. DEPUTY SPEAKER left the Chair, and Mr. DEPUTY CHAIRMAN OF COMMITTEES [Mr. EDMUND SAMARAWICKREMA] took the Chair.

ආනන්ද දසනායක මහතා (කොන්මලේ)  
(திரு. ஆனந்த தஸநாயக்க — கொத்தமலை)  
(Mr. Ananda Dassanayake-Kotmale)

නියෝජ්‍ය කාරක සභාපතිතුමා, මම ප්‍රශ්න තුනක් කල් දී තිබෙනවා. ඒ ප්‍රශ්න තුනෙන් දෙකක්ම කල් දී තිබෙන්නේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසීමටයි. එතුමා අද මේ ගරු සභාවේ තැහැ. එතුමා වෙනුවෙන් උත්තර දෙන්න කවුරු ඉන්නවාද කියන්නත් මම දන්නේ නැහැ. වැඩිබලය ඇමතිතුමන්ප්‍රාන් තැහැ මම හිතන හැටියට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා ඒවාට උත්තර දීම හෙටට කල් තබන්න පුළුවන්. ඒ නිසා මට අවසර දෙනවා නම් මේ ප්‍රශ්න හෙට අහන්න මම සූදනම්. ඒ ප්‍රශ්න තුනෙන් එකකටත් අද ල ඇමතිවරු දකට මේ ගරු සභාවේ තැහැ.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)  
පාසල් සංවර්ධන සම්පීයක් ගැනත් ප්‍රශ්නයක් තිබෙනවා හේද ?

ආනන්ද දසනායක මහතා  
(திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)  
තැහැ.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා  
(குழுப் பிரதித் தலைவர் அவர்கள்)  
(The Deputy Chairman of Committees)  
මෙතුන තිබෙන්නේ එක ප්‍රශ්නයයි.

ආනන්ද දසනායක මහතා  
(திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)  
තැහැ. තුනක් තිබෙනවා.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)  
ඒ තුනම හෙට අහන්න.

ආනන්ද දසනායක මහතා  
(திரு. ஆனந்த தஸநாயக்க)  
(Mr. Ananda Dassanayake)  
මහා මාර්ග ඇමතිතුමාත් තැහැ. ඒ නිසා මමත් සූදනම්. හෙට අහන්න.

එම්. වින්සන්ට් පෙරේරා මහතා  
(திரு. எம். வினசன்ட் பெரேரா)  
(Mr. M. Vincent Perera)  
වී. හෙට සවස 3.30ට අහන්න.

ආනන්ද දසනායක මහතා  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)  
Thank you.

ප්‍රශ්නය විමසන ලදී. සහායමිමන විය.  
විමසුම් කෙරෙහි ඉතුරු කොටසක් නොවීය.  
Question put and agreed to.

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
The Deputy Chairman of the Committee  
Mr. Ananda Dassanayake  
The Deputy Chairman of the Committee  
Mr. Ananda Dassanayake

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake-Kotmale)  
අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
The Deputy Chairman of the Committee  
Mr. Ananda Dassanayake

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

පාර්ලිමේන්තුව ඊට අනුකූලව අ. ක. 3.33 ට 1985 නොවැම්බර් 7 වන මුහුදාසිනිද පු. ක. 10 වන හෙතෙ කල ගියේය.

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
The Deputy Chairman of the Committee  
Mr. Ananda Dassanayake

Adjourned accordingly at 3.33 p.m. untill 10. a.m. on Thursday, 7th November, 1985.

I do not think this will take time. It is only for the appointment of a committee.  
I recommend the Resolution to the House.

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)

අනුමතයක් ලෙසින් ප්‍රකාශ කළේය.  
(**ශ්‍රී. ආනන්ද තසනායක**)  
(Mr. Ananda Dassanayake)





உ. ஐ.

மேல பாகிவீ அபகாற அப்டனீய கப்டா ஈகீய கப்டபர திப்டரீ கர ஐறு துன் டன்ஐறு ரகி மன்ஐீன் மீன் கப்டனன் ஐன பகி பீவ  
பு.தரீரீவ டன்வா பல் பீப்பந துன்ஈவீ கஈகாரக வபந

1985 நைபீமீபர் 20 வந லடட

நைஐன்ஐவா டு.வெனஈ டீவீ ஐறுஐ.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றொளிவாகக் குறித்து  
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 நொவம்பர் 20, புதன்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the *copy containing the corrections must reach the Editor of HANSARD*

not later than

Wednesday, 20th November 1985

---

Contents of Proceedings	: From 10.00 a.m. to 3.33 p.m. on 06.11.1985
Final set of manuscripts received from Parliament	: 7.15 p.m. on 06.11.1985
Printed copies despatched	: 07.11.1985 afternoon

---

**දයක මුදල් :** පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, න. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையில் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொராண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

**Subscriptions :** The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

Printed copies despatched : 07.11.1982  
 Received from Parliament : 7.13 p.m. on 08.11.1982  
 Contents of Proceedings : From 10.08 a.m. to 2.33 p.m. on 06.11.1982